

# 8

## මුල්‍ය අංශයේ ක්‍රියාකාරක්ෂණ සහ පදනම් ස්ථාපිතාව

### 8.1 සමස්ත නිර්ක්ෂණ

ශ්‍රී රෝග ක්‍රියාකාරකමින් වර්ධනය සහ හිතකර නියාමන හා අධික්ෂණ ක්‍රියාමාරුගවල දියුණුව පිළිබඳ කරමින්, 2010 වසරේ දී මුල්‍ය අංශය වැඩි දියුණු වූ ක්‍රියාකාරක්ෂණයක් පෙන්වුම් කළ අතර, එය රට තුළ මුල්‍ය ස්ථාපිතාව තවදුරටත් ගක්තිමත් කිරීමට ඉහළු විය. මහජන හා ආයෝජක විශ්වාසයට සහ ව්‍යාපාරික කටයුතුවලට අනිතකර බලපෑම් සිදුකරමින් 2008 සහ 2009 වසර වලදී සමඟ දේශීය හා බාහිර කම්පනයන්ගෙන් පැන තැගුණු ගැටලු සහ ආත්මින්වලට විසඳුම් දෙමින්, මුල්‍ය අංශය සතුවුදායක ක්‍රියාකාරක්ෂණයක් පෙන්වුම් කළේය. මෙම වැඩි දියුණු වූ ක්‍රියාකාරක්ෂණ මුල්‍ය ආයතන, වෙළෙඳපොලවල්, ගෙවීම් පදනම් සහ ආරක්ෂක ජාල යනාදියේ සියලුම ප්‍රධාන දරුණු වලින් පිළිබඳ විය. යටු තත්ත්වයට පත් වූ මෙය පහසුකම් වර්ධනය නිසා සිදු වූ ව්‍යාපාර කටයුතුවල වර්ධනය, වැඩි දියුණු වූ ලාභදායීන්වය, ඉහළ තැගුණු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකාව සහ ඉහළ ගිය බොල් මෙය ප්‍රතිපාදන සමග පහත වැටුනු අතිය මෙය අනුපාතය යනාදිය මුල්‍ය ආයතන සඳහා වූ ප්‍රධාන කර්ය සාධන දරුණු වූ අතර, ඒවා එම ආයතනයන්ගේ ඉහළ ක්‍රියාකාරක්ෂණයට හේතු විය. වෙළෙඳ ගනුදෙනු පරීමාව ඉහළ යාමෙන් පිළිබඳ වන

ලෙසට, ඉහළ ද්‍රව්‍යීලතාවයකින් හා ආයෝජන විශ්වාසයකින් යුතුව මුල්‍ය වෙළෙඳපොලවල් ක්‍රියාත්මක විය. ඉහළ ප්‍රාග්ධන ලාභ ගෙනයෙන් ඉහළ යන කොටස් මිල, පහළ යමින් පවත්නා පොලී අනුපාත/එළඳා අනුපාත සහ විදේශීය විනිමය අනුපාතිකයෙහි මනා ස්ථාපිතාවක් සහිතව එ.ඒ. බොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුජියල අධිප්‍රමාණය විම යනාදිය ප්‍රධාන වෙළෙඳපොල සිදුවීම් ලෙස දැක්විය හැකිය. ගෙවීම් පදනම් හා මානව වැඩි දියුණු වූ අතර, ගෙවීම් පදනම් පදනම් සඳහා ප්‍රධාන පහසුකම් ද වර්ධනය විය. කුඩා තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම සඳහා බලපත්‍රලාභී බැංකු සහ මුල්‍ය සමාගම් සඳහා අනිවාර්ය තැන්පතු රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම, මුල්‍ය ආයතනවල ක්‍රියාකාරකමින් විවක්ෂණයිලිතාව වැඩි දියුණු කිරීම සඳහා නීති කිහිපයක් ක්‍රියාත්මක කිරීම, කොළඹ කොටස් වෙළෙඳපොලහි හිතකර වෙළඳාම සඳහා අනුබල දීමට නීති හඳුන්වාදීම සහ පිඩාවට පත් මුල්‍ය ආයතන සඳහා නිරාකරණ ක්‍රියාමාරුග හඳුන්වා දීම යනාදිය තුළින් මුල්‍ය ආරක්ෂක ජාලය තවදුරටත් ගක්තිමත් විය. යටු තත්ත්වයට පත් වූ සාර්ථක ආරක්ෂකය හේතුවෙන් වර්ධනය වූ මුල්‍ය අංශයේ ක්‍රියාකාරක්ෂණය සහ වැඩි දියුණු වූ මුල්‍ය ආරක්ෂක ජාලයේ ප්‍රතිඵලයක්

ලෙස, රටෙහි මූල්‍ය ස්ථායිතාව කෙරෙහි බලපාන කිසිම ප්‍රධාන ගැටුවක් දක්නට නොවේ. කෙසේ ව්‍යත්, මූල්‍ය අංශයේ ක්‍රියාකාරීත්වයට අදාළ මධ්‍ය හා දිගුකාලීන ගැටුව කිහිපයක් සඳහා නියාමකයන්ගේ සහ අනෙකුත් පාර්ශවයන්ගේ අවධානය යොමු විය යුතුව පවතී. එම ගැටුව වනුයේ, ඉහළ අතරමදී පිරිවැය (බැංකු වල ඉහළ පොලී ආන්තික වලින් පිළිබඳ වන පරිදි), වාණිජ බැංකු පද්ධතියේ අතිරික්ත දුවකිල්තාව, විශ්වසනීයන්වය වර්ධනය කිරීම සඳහා පිබාවට පත් වූ මූදල් සමාගමවල දුබල වත්කමින් මූදල් අයකර ගැනීම සහ තැන්පතු ආපසු ගෙවීමේ මූල්‍ය සැලසුම් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම, වංචනික ආයෝජන සැලසුම් තුළින් ක්‍රියාත්මක අනවසර මූල්‍ය යෝජනා ක්‍රමයන් (Ponzy Schemes) සහ ජාලිය අලේවිකරණ කුම ලෙස පුවා දක්වමින් ක්‍රියාත්මක වන තහනම් යෝජනා කුම වැළැක්වීම, වර්තමාන කොටස් මිල වර්ධනයේ අනාගත ගකතාව, සාම්ගමික ණය සුරක්ෂණයන් වෙළෙඳපාලෙහි ආන්තික ක්‍රියාකාරීත්වය සහ ප්‍රාථමික තත්ත්වය, වෙළෙඳපාල යාන්ත්‍රණය තවදුරටත් දියුණු කිරීම සඳහා ව්‍යුත්පන්න වෙළෙඳපාලවල් ඇතිකිරීම කෙරෙහි මත්දාමි වෙළෙඳපාල උත්සාහයන්, ආර්ථික වශයෙන් යහපත් විදේශීය ප්‍රාග්ධන ප්‍රවාහනයන් ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර ප්‍රාග්ධන ප්‍රවාහනයන් අධික්ෂණය සහ පොදු මහජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම යනාදිය වේ.

විශේෂයෙන්ම, 2007 - 2009 ලෝක මූල්‍ය අරුධාය දක්වා පැවති විවිධ මූල්‍ය අරුධා ඇසුරින් උගත් පාඩම් අනුව, මූල්‍ය අංශයට අදාළ සියලුම පාර්ශවයන් විසින් එම අංශයේ ස්ථායිතාවට සහ ප්‍රවර්ධනයට බලපාන අභියෝගයන් තේරුම් ගැනීම අවශ්‍යය. පළමුව, අනාගතයේ දී ඇතිවිය හැකි පද්ධතිමය ආතනි වැළැක්වීම සඳහා විශාල කඩාවැටීම්වලට බඳුන් විය හැකි විශාල ප්‍රමාණයේ මූල්‍ය ආයතන සහ මූල්‍ය සම්බන්ධයන් (Conglomerates) ඇතිවිම විව්‍යාපෘතිව කළමනාකරණය කළ යුතුය. එබැවින්, ප්‍රමාණානුකූල ආර්ථික පිරිමැසුම් ලබාගැනීමේ අරමුණින් මූල්‍ය ආයතන විශාල වීමට ඇති නැඹුරුව හෝ කැමැත්ත පිළිබඳව ප්‍රවේශමිකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය. දෙවනුව, මධ්‍යම ආදායම් උපයන්න්හේන් සමන්විත ජනගහන කාණ්ඩයක් ඇතිවිම සහ මූල්‍ය වෙළෙඳපාලවල දියුණුවීම තුළින් පද්ධතිමය අවදානම් සඳහා ආසන්නතම මූලාශ්‍ය ලෙස සැලකෙන ආයෝජන බැංකුමය කටයුතු/මූල්‍ය වෙළෙඳ උපක්ෂණයන් වෙත ව්‍යාපාර විවිධානිකරණයට වාණිජ බැංකු අනාගතයේ දී

යොමු කිරීමට දිරිමත් කෙරෙනු ඇත. තෙවනුව, දුව්‍යීලාව ඉහළ නැංවීම, මිල ආනාවරණය සහ වෙළෙඳපාල අවදානම් කළමනාකරණය සඳහා වන කාර්යභාරය තුළින් වෙළෙඳපාල යාන්ත්‍රණයේ වර්ධනය සඳහා උපකාරී වන පුවමාරුවන් මගින් ගනුදෙනු කෙරෙන ව්‍යුත්පන්න වෙළෙඳපාලවල් පිහිටුවීම සඳහා අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග වෙළෙඳපාල තුළින්ම ඇතිවිය යුතුය. සිව්වනුව, අතරමදීකරණය, මූල්‍ය ආයතනයන් විසින් මූල්‍ය ගෙවීම හා අරමුදල් පුවමාරු කිරීම, මූල්‍ය වෙළෙඳපාල සේවා, ආයෝජන සහ අරමුදල් කළමනාකරණය යනාදි සේවාවන්හි මූල්‍ය නැවිකරණ ක්‍රියාකාරකම නැගී එන ආර්ථිකයට උපකාරීවන ආකාරයට සැපයීම සඳහා මූල්‍ය ආයතන යළි ප්‍රතිව්‍යහගත විය යුතුය. එහෙත් මෙම ක්‍රියාවලිය පාරිභේදික අයිතින් හා ආරක්ෂණය, මූල්‍ය සුපරික්ෂාව හා විව්‍යාපෘතියිලි නියාමනයන් හානියට පත් නොවන අපුරින් සිදු විය යුතුය. අවසාන වශයෙන්, පද්ධතිමය අවඛනම් ඇතිවිය හැකි පරිදි සිදුවන බැංකු රෙගුලාසි

| සංඛ්‍යා සංඛ්‍යා සංඛ්‍යා  | ප්‍රධාන මූල්‍ය ආයතනවල වත්කම් |              |                |                       |
|--|------------------------------|--------------|----------------|-----------------------|
|  | 2009 (ආ)                     | 2010 (ආ)     | රුපියල බලියන   | සම්පූර්ණ ප්‍රමිතය ලෙස |
| බැංකු අංශය   | <b>3,835.2</b>               | <b>68.3</b>  | <b>4,533.2</b> | <b>67.7</b>           |
| මහ බැංකුව  | 821.9                        | 14.6         | 985.4          | 14.7                  |
| බලපුළුලාභී වාණිජ බැංකු   | 2,506.6                      | 44.7         | 2,969.3        | 44.4                  |
| බලපුළුලාභී විශේෂිත බැංකු   | 506.7                        | 9.0          | 578.5          | 8.6                   |
| තැන්පත බර ගන්නා අනෙකුත් මූල්‍ය ආයතන  | <b>315.7</b>                 | <b>5.6</b>   | <b>400.9</b>   | <b>6.0</b>            |
| ලියාපදිංචි මූදල සම්බන්ධ සුමුප්‍රාරුධිය බැංකු   | 185.3                        | 3.3          | 233.6          | 3.5                   |
| සමුප්‍රාරුධිය බැංකු  | 124.5                        | 2.2          | 160.6          | 2.4                   |
| සමුප්‍රාරුධිය හා ගෙදන සමුප්‍රාරුධිය  | 5.9                          | 0.1          | 6.7            | 0.1                   |
| අනෙකුත විශේෂිත මූල්‍ය ආයතන   | <b>257.4</b>                 | <b>4.6</b>   | <b>354.8</b>   | <b>5.3</b>            |
| විශේෂිත ක්‍රේඩි මූල්‍ය සම්බන්ධ සමාගම   | 111.8                        | 2.0          | 154.1          | 2.3                   |
| ප්‍රාථමික අලේවිකරුවන්  | 99.8                         | 1.8          | 125.8          | 1.9                   |
| කොටස් තැපැලාරු සමාගම   | 6.4                          | 0.1          | 13.2           | 0.2                   |
| ඒකානු ප්‍රාග්ධන සමාගම  | 10.6                         | 0.2          | 23.0           | 0.3                   |
| වෙළෙඳපාල අතරමදියන් (ආ)   | 27.1                         | 0.5          | 37.0           | 0.6                   |
| ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම  | 1.5                          | 0.0          | 1.6            | 0.0                   |
| නිය ලේඛිත ආයතන   | 0.2                          | 0.0          | 0.1            | 0.0                   |
| විවිධ අභියෝග අභියෝග  | <b>1,205.5</b>               | <b>21.5</b>  | <b>1,401.5</b> | <b>21.0</b>           |
| රුපියල සමාගම   | 181.0                        | 3.2          | 221.7          | 3.3                   |
| සේවක අර්ථසාධක අරමුදල   | 772.0                        | 13.8         | 902.0          | 13.5                  |
| සේවක භාරකාර අරමුදල   | 107.3                        | 1.9          | 125.9          | 1.9                   |
| අනුමත පොදුගැලික අර්ථසාධක   | 121.9                        | 2.2          | 126.2          | 1.9                   |
| රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල  | 23.3                         | 0.4          | 25.7           | 0.4                   |
| එකතුව  | <b>5,613.8</b>               | <b>100.0</b> | <b>6,690.4</b> | <b>100.0</b>          |
| (ආ) සංඛ්‍යා සංඛ්‍යා  | මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව   |              |                |                       |
| (ඇ) නාවකාලික   |                              |              |                |                       |
| (ඇ) වෙළෙඳපාල අතරමදියන් ලෙස උයාපදිංචි මූදල සම්බන්ධ සහ විශේෂිත ක්‍රේඩි මූල්‍ය සුමුප්‍රාරුධිය ප්‍රමාදවල වත්කම් ඇතුළත් නොවේ. |                              |              |                |                       |

පරස්පරය වැළැක්වීම සඳහා ජායාගත බැංකු ක්‍රමය (නියාමනය කළ හේ තොකළ බැංකු තොවන මූල්‍ය අතරමැදියන්) සම්බන්ධයෙන් සමාලෝචනය ක්‍රමානුකූලව කළ යුතුය.

## 8.2 බැංකු අංශයෙහි ත්‍රියාකාරත්වය

ආර්ථිකයෙහි වාර්තා වූ ඉහළතම වර්ධනය වෙනුවෙන් පහසුකම් සැලකීම සඳහා මූල්‍ය අංශයේ මූලිකය සහ පද්ධතිමය වශයෙන් වැදගත්ම අංශය වන බැංකු අංශය, වැඩි වූ මූල්‍ය ගනුදෙනු ප්‍රමාණයක් ත්‍රියාත්මක කරන ලදී. ඒ අනුව 2010 වර්ෂය පසුගිය දෙකය තුළ ඉහළ කාර්ය සාධනයක් සහිත වර්ෂයක් ලෙස වාර්තා කරන ලදී. ඉහළ ව්‍යාපාර වර්ධනය, සතුටුදුයක අක්‍රිය ණය මත වෙන් කිරීම අනුපාතය සමග වර්ධනය වූ නෙය ගුණාත්මකභාවය, ඉතා ඉහළ ලාභ මට්ටම සහ නියාමන මට්ටමට ඉහළින් ප්‍රාග්ධන ප්‍රමාණාත්මක ආනුපාත හා ද්‍රව්‍යීලනා අනුපාත පවත්වා ගැනීම තුළින් මෙම කාර්ය සාධනය පිළිබඳ වේ.

### ව්‍යාපාර වර්ධනය

(අ) බැංකු පද්ධතියෙහි ව්‍යාප්තිය: බලපත්‍රාහි වාණිජ බැංකු 22 කින් සහ බලපත්‍රාහි විශේෂිත බැංකු 9 කින් සමන්විතව, වර්ෂය අවසානයේදී (2009 දී 36 සිට අඩු වි) බැංකු සංඛ්‍යාව 31 ක් විය. මෙම අඩුවේමට හේතු වූයේ වර්ෂය තුළ දී රාජ්‍ය හිමිකමින් යුත් ප්‍රාදේශීය සංවර්ධන බැංකු හය සතුව පැවති ව්‍යාපාර ක්‍රියාවලිය රාජ්‍ය විසින් අලුත්ම ස්ථාපනය කළ රාජ්‍ය බැංකුවක් වන “ප්‍රාදේශීය සංවර්ධන බැංකුව” යටතට පැවතිය. 2010 වර්ෂය තුළ දී ගාබා 85 ක්, ව්‍යාප්ති කාර්යාල 97 ක් සහ ස්වයංක්‍රීය වෙළඳ යන්ත්‍ර 130 ක් විවෘත කිරීම තුළින් බැංකු ජාලය තවදුරටත් ව්‍යාප්ත විය. ඒ අනුව, 2010 අවසානය වන විට ගාබා 1,932 ක්, ව්‍යාප්ති කාර්යාල 965 ක්, වෙනත් බැංකු ඒකක 2,977 ක් සහ ස්වයංක්‍රීය වෙළඳ යන්ත්‍ර 2,006 ක් විය. නව බැංකු ඒකක අතරින්, ගාබා 67 ක් සහ ව්‍යාප්ති කාර්යාල 77 ක් බැස්නාහිර පළාතෙන් පිටත ස්ථාපිත වූ අතර, මෙයට උතුරු හා නැගෙනහිර පළාතෙහි පිළිවෙළින් බැංකු ඒකක 21 ක් හා 27 ක් ද ඇතුළත්ය. ඒ අනුව, 2010 වර්ෂය තුළ දී බැංකු ගාබා සනන්වය යුතු ගැනීම් ප්‍රදේශීයින් 100,000 කට බැංකු ගාබා 9 ක් ලෙස පැවතුණි.

(ආ) වත්කම්: 2009 වර්ෂයේ සියයට 12 ක අඩු වර්ධනයට සාපේක්ෂව, බැංකු අංශයේ මූල්‍ය වත්කම් 2010 වර්ෂය තුළ දී සියයට 18 ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරන ලදී. මේ ප්‍රධාන වශයෙන් දායක වූයේ, නෙය හා අත්තිකාරමි 2009 වර්ෂයේ සියයට 2 ක සාණ

## 8.2 සංඛ්‍යාව බැංකු සහ බැංකු ගාබා ව්‍යාප්තිය සටහන

| වර්ගිකරණය  | 2009<br>අවසානය<br>(ඇ) | 2010<br>අවසානය<br>(ඇ) |
|--|-----------------------|-----------------------|
| <b>බලපත්‍රාහි වාණිජ බැංකු</b>  |                       |                       |
| i. මූල බලපත්‍රාහි වාණිජ බැංකු සංඛ්‍යාව                                       | 22                    | 22                    |
| දේශීය බැංකු  | 11                    | 11                    |
| විදේශීය බැංකු  | 11                    | 11                    |
| ii. මූල බලපත්‍රාහි වාණිජ බැංකු ගාබා සහ අනෙකුත් සේවා සපයන මධ්‍යස්ථාන සංඛ්‍යාව | <b>5,002</b>          | <b>5,119</b>          |
| ගාබා   | 1,382                 | 1,432                 |
| දේශීය බැංකු ගාබා   | 1,338                 | 1,386                 |
| විදේශීය බැංකු ගාබා   | 44                    | 46                    |
| ව්‍යාප්ති කාර්යාල  | 832                   | 898                   |
| දේශීය බැංකු  | 662                   | 728                   |
| විදේශීය බැංකු  | 170                   | 170                   |
| ඡිව ඉතුරුම් දෙන සහ අනෙකුත් සේවා  |                       |                       |
| සපයන මධ්‍යස්ථාන  | 2,788                 | 2,789                 |
| ස්වයංක්‍රීය වෙළඳ යන්ත්‍ර   | 1,757                 | 1,848                 |
| <b>බලපත්‍රාහි විශේෂිත බැංකු</b>  |                       |                       |
| i. බලපත්‍රාහි විශේෂිත බැංකු සංඛ්‍යාව   | 14                    | 9                     |
| ප්‍රාදේශීය සංවර්ධන බැංකු (ඇ)   | 6                     | 1                     |
| ජාතික ඉතිරිකිරීම් බැංකු  | 2                     | 2                     |
| දිගුකාලීන යය දෙන ආයතන  | 2                     | 2                     |
| නිවාස යය ආයතන  | 2                     | 2                     |
| පොදුගැලික ඉතිරිකිරීම් සහ සංවර්ධන බැංකු                                       | 2                     | 2                     |
| ii. බලපත්‍රාහි විශේෂිත බැංකු ගාබා  |                       |                       |
| සහ අනෙකුත් සේවා සපයන මධ්‍යස්ථාන සංඛ්‍යාව                                     | <b>676</b>            | <b>755</b>            |
| ගාබා   | 465                   | 500                   |
| ප්‍රාදේශීය සංවර්ධන බැංකු   | 226                   | 230                   |
| ජාතික ඉතිරිකිරීම් බැංකු  | 147                   | 173                   |
| දිගුකාලීන යය දෙන ආයතන  | 21                    | 23                    |
| නිවාස යය ආයතන  | 28                    | 28                    |
| පොදුගැලික ඉතිරිකිරීම් සහ සංවර්ධන බැංකු                                       | 43                    | 46                    |
| ව්‍යාප්ති කාර්යාල  | 36                    | 67                    |
| ඡිව ඉතුරුම් දෙන සහ අනෙකුත් සේවා  |                       |                       |
| සපයන මධ්‍යස්ථාන  | 175                   | 188                   |
| ස්වයංක්‍රීය වෙළඳ යන්ත්‍ර   | 119                   | 158                   |
| මුළු බැංකු ගාබා සහ අනෙකුත් සේවා සපයන   |                       |                       |
| මධ්‍යස්ථාන සංඛ්‍යාව  | <b>5,678</b>          | <b>5,874</b>          |
| මූල ස්වයංක්‍රීය වෙළඳ යන්ත්‍ර සංඛ්‍යාව  | <b>1,876</b>          | <b>2,006</b>          |
| විදුත් අරුණදේ සම්පූර්ණ සේවා පහසුකම් සපයන මූල අමුවලී මධ්‍යස්ථාන සංඛ්‍යාව      | <b>24,977</b>         | <b>27,588</b>         |
| බැංකු සනන්වය: ජනගහනයෙන් ප්‍රදේශීයින් 100,000 ක් සඳහා බැංකු ගාබා ගණන          | <b>9.13</b>           | <b>9.35</b>           |

(අ) සැගැස්වීන මානව ප්‍රාග්ධන සංඛ්‍යාව මුදය: ශ්‍රී ලංකා මහ බැංකුව

(ආ) නාවාකික

(ඇ) ප්‍රාදේශීය සංවර්ධන බැංකු 6 හි

ව්‍යාපාර හිමිකාර්ම් විවෘත ප්‍රාග්ධන මට්ටමේ

නව බැංකුවකට පත්‍ර ලදී.

වර්ධනයට සාපේක්ෂව 2010 දී වාර්තා වූ සියයට 23 ක සැලකිය යුතු වර්ධනයයි. නෙය හා අත්තිකාරම් හි වර්ධනය පිළිවෙළින් සියයට 60, සියයට 36, සියයට 29, සියයට 28 හා සියයට 23 ක් වූ වාර්ෂික වර්ධනයන් සහිතව කාමිකාර්ම්, පරිහෙළුරුන, යටිතල පහසුකම්, වෙළුද හා ඉදිකිරීම් අංශයන්හි පිළිබඳ විය. උකස් නෙය අත්තිකාරම් හි වර්ධනය සියයට 40 ක (2009 හි සියයට 18) සැලකිය යුතු වර්ධනයක් පෙන්තුම් කළ අතර, නෙයට පත් අත්තිකාරම් හි සාණ වර්ධනය තවදුරටත් පැවත්තෙමින් 2010 අවසානයේ වන විට සාණ සියයට 3 ක් විය

## 8.3 සංඛ්‍යා සටහන

බලපත්‍රාලාභී වාණිජ බැංකුවල  
ඡය කාඩ්පත් ගෞදෙනු


රුපියල් මිලියන

| අධිකමය                                    | 2009        | 2010 (රු)   | වෙනස %                     |
|---|-------------|-------------|----------------------------|
| හාටිනයේ පවතින මූල ඡය කාඩ්පත් සංඛ්‍යාව     | 840,509     | 778,549     | (7.4)                      |
| රට තුළ පමණක්                              | 58,302      | 58,771      | 0.8                        |
| ප්‍රත්‍යන්තාව ගාරන්තාව                    | 782,207     | 719,778     | (8.0)                      |
| වසර අවසානයට තොවියට ඇති ඡය (රු. මිලියන)    | 32,159      | 31,168      | (3.1)                      |
| ගෞදෙනුකරුවන් ඇයකරනු ලබන පෙළී ආනුපාතික (%) | 33.00-48.00 | 21.96-36.00 |                            |
| මුදල දහා                                  | 30.00-48.00 | 21.96-26.60 |                            |
| වෙළඳුන්නෙන් ලබන්නා ලද කොමිස් මුදල (%)     | 1.5-4.0     | 1.7-4.0     |                            |
| (අ) නාවකාලික                              |             |             | ලියා: ශ්‍රී ලංකා මහ බැංකුව |

(අ) නාවකාලික

## 8.1 රුපියල් මිලියන

## බංකු අංශයේ අරමුදල් සංයුතිය



(2009 හි සංණ සියයට 7). තවදුරටත් පිළිවෙළින් අයිරා සහ ත්‍රිවාස ඡය අනුළු කාලීන ඡය පිළිවෙළින් 2009 හි සියයට 14 ක හා සියයට 11 ක සාණ වර්ධනයෙන් බැහැරව 2010 අවසන් වන විටදී පිළිවෙළින් සියයට 35 ක හා සියයට 24 ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරන ලදී. ආයෝජනයන්හි වර්ධනය 2009 දී සියයට 38 සිට 2010 දී සියයට 16 දක්වා අඩු විය. සමස්තයක් ලෙස වත්කම් හි සංයුතිය සුළු වශයෙන් වෙනස් වූ අතර, ඡය හා අත්තිකාරම හි ආයකත්වය, 2009 වර්ෂයේ දී සියයට 53 සිට 2010 වර්ෂයේ දී සියයට 55 දක්වා වර්ධනය වීමත් සහ ආයෝජනයන්හි ආයකත්වය සියයට 31 මට්ටමේ තොවෙනස්ව පැවතීමත් සිදු විය.

(ඇ) වගකීම්: තැන්පත් තුළින් ලද අරමුදල් වර්ධනය 2009 වර්ෂයේ දී සියයට 19 සිට 2010 වර්ෂයේ දී සියයට 16 දක්වා අඩු විය. එසේ වුවද, 2010 වර්ෂයේ දී මූල්‍ය වගකීම් වලින් සියයට 73 කට ආයක වෙමින් තැන්පත්

ප්‍රධානම අරමුදල් ප්‍රහවය ලෙස පැවතුණි. 2009 වර්ෂයේ දී සියයට 15 ක සංණ වර්ධනයට සාමේක්ෂව 2010 දී මූල්‍ය ඡය ගැනීම් සියයට 28 ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරන ලද අතර, මූල්‍ය අරමුදල් සැදහා ඡය ගැනීම්හි ආයකත්වය සියයට 13 සිට සියයට 14 දක්වා සුළු වශයෙන් වර්ධනය විය. ප්‍රාග්ධන අරමුදල් 2010 අවසානය වන විට සියයට 21 ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරන ලදී. කෙසේ වුවද, මූල්‍ය වගකීම් කෙරෙහි ප්‍රාග්ධන අරමුදල්හි ආයකත්වය සියයට 8 ක මට්ටමෙහි තොවෙනස්ව පැවතිණි.

(ඇ) ගේෂ පත්‍ර නොවන අනාවරණයන්: විදේශ වෙළඳ කටයුතු ප්‍රතිසාධනය වීම හේතුවෙන් ගේෂ පත්‍ර නොවන අනාවරණ (සම්බන්ධතා සහ වගකීම්) 2009 හි වාර්තාගත සියයට 4 ක සංණ වර්ධනයට එරෙහිව සියයට 19 කින් වර්ධනය විය. එහි ප්‍රතිශ්‍රාපනයක් ලෙස, ගේෂ පත්‍ර නොවන අයිතමයන්හි අනාවරණය මූල්‍ය වත්කමීම් ප්‍රතිගතයක්

## 8.4 සංඛ්‍යා සටහන

## බංකු අංශයෙහි වත්කම් හා වගකීම් සංයුතිය

| අධිකමය                        | 2009           |                         | 2010 (රු)      |                         | වර්ධනය %    |             |
|-------------------------------|----------------|-------------------------|----------------|-------------------------|-------------|-------------|
|                               | රුපියල් මිලියන | සමස්තයේ ප්‍රමිතයෙන් ලෙස | රුපියල් මිලියන | සමස්තයේ ප්‍රමිතයෙන් ලෙස | 2009        | 2010        |
| <b>වත්කම්</b>                 |                |                         |                |                         |             |             |
| ඡය දීම්                       | 1,596          | 53.0                    | 1,959          | 55.2                    | (2.3)       | 22.7        |
| ආයෝජන                         | 929            | 30.8                    | 1,081          | 30.5                    | 38.0        | 16.4        |
| වෙනත්                         | 488            | 16.2                    | 508            | 14.3                    | 25.1        | 4.1         |
| <b>වගකීම්</b>                 |                |                         |                |                         |             |             |
| තැන්පත්                       | 2,232          | 74.1                    | 2,587          | 72.9                    | 18.8        | 15.9        |
| ඡය ගැනීම්                     | 389            | 12.8                    | 497            | 14.0                    | (15.0)      | 27.7        |
| ප්‍රාග්ධන අරමුදල්             | 243            | 8.1                     | 293            | 8.3                     | 11.2        | 20.5        |
| වෙනත්                         | 149            | 5.0                     | 171            | 4.8                     | 4.9         | 14.8        |
| <b>මූල්‍ය වත්කම් / වගකීම්</b> | <b>3,013</b>   | <b>100</b>              | <b>3,548</b>   | <b>100</b>              | <b>11.7</b> | <b>17.7</b> |


(අ) නාවකාලික

ලියා: ශ්‍රී ලංකා මහ බැංකුව

ලෙස 2009 වර්ෂයේදී සියයට 37 සිට 2010 වර්ෂයේදී අවසානයේදී සියයට 38 දක්වා යුතු වශයෙන් වර්ධනය විය. විදේශ විනිමය ඉදිරි විකුණුම් සහ මිළදී ගැනීම්, ඇපකර, පිළිණපත් සහ තොටෙර උපිෂ්ටි ව්‍යාත් ඉල්ලුමක් සහිත ගෙෂ පත්‍ර නොවන පහසුකම් වර්ග විය.

### අවබුත් කළමනාකරණය

(ආ) සෙය අවබුත්: අඩු වූ අනුමත් සෙය හේතුවෙන් සෙය ගුණාත්මකභාවය සැලකිය යුතු ලෙස වර්ධනය විය. දළ අකුමවත් සෙය ප්‍රමාණය (අත්හිටුවූ පොලී රහිතව) 2009 දී රුපියල් බිලියන 136 සිට 2010 දී රුපියල් බිලියන 105 තෙක් අඩු වී, 2009 දී සියයට 31 ක සැලකිය යුතු වර්ධනයට එරෙහිව 2010 අවසානයේදී සියයට 23 ක අඩුවීමක් වාර්තා කරන ලදී, මෙම දියුණුව අකුමවත් සෙය අනුපාතිකයන් (මුළු සෙය මත අකුමවත් සෙය අනුපාතය) වන දළ අකුමවත් සෙය අනුපාතිකය සහ ගුද්ධ අකුමවත් සෙය අනුපාතිකය (වෙන් කිරීම් රහිතව) පිළිවෙළින් 2009 දී සියයට 8 හා සියයට 5 සිට 2010 දී සියයට 5 හා සියයට 3 දක්වා අඩුවීම තුළින් පිළිබඳ විය. අකුමවත් සෙය තුළ අලාභ සෙය කොටස 2009 දී සියයට 47 සිට 2010 දී සියයට 56 තෙක් වර්ධනය වූ අතර, අනුමත් සෙය තුළ උප ප්‍රමාණක සෙය කොටස 2009 දී සියයට 23 සිට 2010 දී සියයට 13 දක්වා අනුරුදිතව අඩු විය. තවද, අක්‍රිය සෙය මත වෙන් කිරීම් අනුපාතය 2009 දී සියයට 53 සිට 2010 දී සියයට 60 දක්වා වර්ධනය විය. ප්‍රාග්ධනය මත ගුද්ධ අකුමවත් සෙය අනුපාතිකය 2009 දී වූ සියයට 26 සිට 2010 අවසන් වන විට සියයට 14 දක්වා පහත වැට්ම, බැංකු අංශයේ සෙය අවබුත්ම අවශ්‍යතා ධාරිතාවෙහි සතුවුදායක ප්‍රගතියක් පෙන්වුම් කරයි. තවද, බැංකු කර්මාන්තයේ ආයෝජනවලින් සියයට 90 ක් පමණ රාජ්‍ය සුරක්ෂිතවල පැවතීම තුළින්, ආයෝජනයන්හි අඩු සෙය අවබුත්ම දක්වයි.



(ඇ) වෙළෙඳපොල අවදානම: 2010 වර්ෂය තුළ දී, පොලී අනුපාත විව්‍යානාවයන් බැංකු ඉපයීම් මත සැලකිය යුතු බලපෑමක් ඇති නොකරන ලදී. අර්ථීකයේ පොලී අනුපාත පහත බසිමින් පැවතිය ද, බැංකු අංශයෙහි පොලී ආන්තිකය (ගුද්ධ පොලී ආදායම වන්කමිනි සාමාන්‍යයෙහි ප්‍රතිශතයක් ලෙස) 2010 අවසානය වන විට සියයට 4.6 ක් ලෙස නොවෙනස්ව පැවතිණි. විදේශ විනිමය අවබුත්ම සැලකිමේදී, විදේශ විනිමය වන්කම් හා වගකීම් මුළු වන්කම් හා වගකීම් මත පිළිවෙළින් සියයට 11 හා සියයට 13 ක ප්‍රමාණයක් පැවතීම තුළින් බැංකු වෙන විදේශ විනිමය වෙනස්වීමිනි බලපෑම අඩු මට්ටමක පැවතිණි. ඒ අතරම බලයලත් විදේශ විනිමය අලෙවිකරුවන් වන වාණිජ බැංකු පැදැහිය, 2010 අවසානය වන විට සියයට 1.2 ක ප්‍රාග්ධනය මත ගුද්ධ විදේශ විනිමය නිරාවරණ තත්ත්ව අනුපාතයක් සමගින් විදේශ විනිමය වන්කම් හා වගකීම් කළමනාකරණයෙහි අධි විකුණුම් තත්ත්වයක් පවත්වාගෙන යන ලද්දේ, එ.ජ. බොලරයට එරෙහිව රුපියල අධිප්‍රමාණය විමේ අභේක්ෂාවෙනි. ඒ අනුව, 2010 දී රුපියල සියයට 3.1 කින් අධිප්‍රමාණය විම සමගින් මුළු පොලී නොවන ආදායමෙන් සියයට 24 කට දැයක වෙමින් විදේශ විනිමය ඉපයීම් (ගුද්ධ) රුපියල් බිලියන 12 ක් වාර්තා කිරීමට වාණිජ බැංකු සමන් විය.

(ඇ) ද්‍රව්‍යීලනා අවබුත්: 2010 වර්ෂය තුළ දී, බැංකු අංශයෙහි ද්‍රව්‍යීලනා අවබුත්ම ප්‍රධාන අනියෝගයක් නොවුණි. බැංකුවල මූල්‍ය අතරමැදිකරණය හා සම්බන්ධ මූලික ද්‍රව්‍යීලනා අවබුත්ම පෙන්වුම් කරමින් ප්‍රධාන ද්‍රව්‍යීලනා අවබුත්ම ද්‍රාශකයක් වන, දිවිසුම්ගත කළුපිරීමේ කාලය මත වූ වන්කම් හා වගකීම් අතර සම්වුලිත පරතරය (වගකීම්/අරමුදල් කළ පිරෙන කාලයට වඩා වන්කම් කළ පිරෙන කාලය වැඩි විම), අවුරුදු 5 දක්වා වූ සියලුම කාල රාමු තුළ සාර්ථක අයයක් විය. එමෙන්ම 2010 වසර තුළ දී මාස හය කාල රාමුව තුළ සාර්ථක පරතරය තවදුරටත් ප්‍රථම් විය. කෙසේ වුවද, මෙම පරතරය එක් අවුරුදු කාලයක් තුළ සියයට 19 ක් පමණ අයයක නොවෙනස්ව පවත්වාගෙන යන ලදී. තවද, මූල්‍ය වගකීම් සපුරාලීමට අවශ්‍ය ද්‍රව්‍යීලනා වන්කම් ඉහළ මට්ටමක පවත්වාගෙන යන ලදී.

බැංකු ක්ෂේත්‍රයේ සමස්ත ව්‍යවස්ථාපිත ද්‍රව්‍යීලනා අනුපාතය, නියමිත ප්‍රමාණයට (ප්‍රාග්ධන නොවන වගකීම්වලින් සියයට 20) වඩා ඉහළින් පැවතුණි. සෙය දීම සඳහා අරමුදල් උපයෝග්‍ය විය විෂ්ටිත නැගුරුවුවක් පැවතුණු ද 2010 අවසන් වන විට එය සියයට 36.6 ක් වැනි ඉහළ මට්ටමක පැවතුණි. මුළු තැන්පත්වලින්

### 8.5 සංඛ්‍යා සටහන

#### බංකු අංශයෙන් ව්‍යවස්ථාපිත ද්‍රව්‍යීල වත්කම්වල සංශ්‍යා සටහන

| අධිකාරී                                      | 2009           |              | 2010 (රු)      |              | වෙනස %      |            |
|--|----------------|--------------|----------------|--------------|-------------|------------|
|  | රුපියල් බිලියන | සමයානය ලෙස   | රුපියල් බිලියන | සමයානය ලෙස   | 2009        | 2010       |
| භාණ්ඩාගර බිල්පත්                             | 269.2          | 25.3         | 375.0          | 33.8         | 60.8        | 39.3       |
| භාණ්ඩාගර බැංකුමිකර                           | 319.1          | 30.0         | 350.5          | 31.6         | 75.4        | 9.9        |
| ශ්‍රී ලංකා සංවර්ධන බැංකුමිකර                 | 160.8          | 15.1         | 106.8          | 9.6          | 96.1        | (33.6)     |
| මුදල   | 39.5           | 3.7          | 47.3           | 4.3          | 12.8        | 19.7       |
| ඇල්පූම් තත්ත්ව                               | 37.5           | 3.5          | 53.0           | 4.8          | (14.8)      | 41.4       |
| දේශීය බැංකු සතු විදේශීය බැංකු ගිණුම්වල ගේයන් | 98.2           | 9.2          | 90.3           | 8.1          | 22.9        | (8.1)      |
| වෙනත්  | 140.0          | 13.2         | 86.4           | 7.8          | 19.2        | (38.3)     |
| <b>ද්‍රව්‍යීල වත්කම්වල එකතුව</b>             | <b>1,064.4</b> | <b>100.0</b> | <b>1,109.3</b> | <b>100.0</b> | <b>39.4</b> | <b>4.2</b> |


(අ) කාවකාලික

මුදය: ශ්‍රී ලංකා මහ බැංකුව

සියයට 65 ක් රාජ්‍ය සුරක්ෂාපත්වල ආයෝජනය කිරීමට බැඳී සිටින ජාතික ඉතිරි කිරීමේ බැංකුවහි බලපෑම හේතුවෙන් විශේෂීත බැංකු අංශයේ ද්‍රව්‍යීලතා අනුපාතය ඉතා ඉහළ අයයක් ගන්නා ලදී. භාණ්ඩාගර බිල්පත් සියයට 34, භාණ්ඩාගර බැංකුමිකර සියයට 32 ක් හා ශ්‍රී ලංකා සංවර්ධන බැංකුමිකර සියයට 10 ක් ලෙස සමන්විත වෙමින් බැංකු අංශයේ මුළු ද්‍රව්‍යීල වත්කම්වලින් සියයට 76 ක් රාජ්‍ය සුරක්ෂාපත්වල කරන ලද ආයෝජනයන් ගෙන් නියෝජනය විය. දේශීය බැංකු සතු විදේශීය බැංකුවල ගිණුම් ගේයන්, මුළු ද්‍රව්‍යීල වත්කම්වලින් සියයට 8 ක් නියෝජනය කරන ලදී. සමස්තයක් ලෙස බැංකු අංශයේ මුළු වත්කම්වලින් සියයට 31 වැනි විකාල ප්‍රමාණයක් ද්‍රව්‍යීල වත්කම් ගිනින් නියෝජනය කරන ලද අතර, මෙය ඕනෑම කළේ පිරිමේ කාල රාමුවක් තුළ පැවති සාමාන්‍ය පරාතරයන්ට වඩා ඉහළ මෙවැමක පැවතිණි. එම නිසා බැංකු පද්ධතිය 2010 වසර තුළ දී සිදු විය හැකි හඳුනී ද්‍රව්‍යීල අවශ්‍යතාවයන්ට මුහුණ දීමට ප්‍රමාණවන් ගක්‍රනාවයකින් යුත්තව ක්‍රියාත්මක විය.

### 8.3 රෘප සටහන

#### බංකු අංශයේ ද්‍රව්‍යීලතා අනුපාත




### ලාභඥීන්වය සහ ප්‍රාග්ධනය

(අ) ලාභඥීන්වය: 2010 වසර තුළ දී බැංකු පද්ධතිය සැලකිය යුතු ඉහළ මෙවැමක ලාභ ලැබා කර ගත්තේය. 2009 වසර හා සපුදන විට රුපියල් බිලියන 27.2 ක් වූ ලාභය මත සියයට 111 ක වර්ධනයක් පෙන්වුම් කරමින්, 2010 වසරේ දී බැංකු අංශය විසින් රුපියල් බිලියන 57.5 ක බදු පසු ලාභයක් වාර්තා කළේය. වත්කම් මත ඉපැයීම් සහ හිමිකම් ප්‍රාග්ධනය මත ඉපැයීම් අනුපාතය, පිළිවෙළින් 2009 වසර තුළ සියයට 1.0 සහ සියයට 11.8 සිට පිළිවෙළින් 2010 වසර තුළ දී සියයට 1.8 ක් සහ සියයට 21.6 ක් දක්වා වර්ධනය වීම තුළින් මෙය මතාව පෙන්වුම් කරයි. පොලී නොවන ආදායමෙහි වර්ධනය, පොලී නොවන වියදීමින් අඩු වර්ධනය සහ අත්‍යිය ගෙය ආපසු අය කර ගැනීම තුළින් අත්‍යිය ගෙය සඳහා වූ වෙන් කිරීම් අඩු වීම ලාභඥීන්වයේ සැලකිය යුතු වර්ධනයට ප්‍රධාන වගයෙන් හේතු විය. පොලී ආන්තිකය (ශ්‍රී ලංකා ආදායම වත්කම්හි සාමාන්‍යයෙහි ප්‍රතිනියයක් ලෙස) සියයට 4.6 ක් ලෙස

### 8.4 රෘප සටහන

#### බංකු අංශයේ ලාභඥීන්ව දැරුණු



**8.6 සංඛ්‍යා සටහන**
**බංකු අංශයෙහි ලාභඝීත්වය**

| අධිකමය                                    | ප්‍රමාණය (රු. ඩිලියන) |            | වර්ධනය                   |           |                          |           |
|---|-----------------------|------------|--------------------------|-----------|--------------------------|-----------|
|   | 2009                  | 2010 (රු.) | 2009                     |           | 2010                     |           |
|   |                       |            | ප්‍රමාණය<br>(රු. ඩිලියන) | ප්‍රතිශතය | ප්‍රමාණය<br>(රු. ඩිලියන) | ප්‍රතිශතය |
| පොලී ආදායම                                | 364.3                 | 326.1      | 20.5                     | 6.0       | (38.2)                   | (10.5)    |
| පොලී වියදම                                | 234.0                 | 178.7      | 5.3                      | 2.3       | (55.3)                   | (23.6)    |
| ගුද්ධ පොලී ආදායම                          | 130.3                 | 147.4      | 15.2                     | 13.2      | 17.1                     | 13.1      |
| පොලී නොවන ආදායම                           | 59.2                  | 66.8       | 4.7                      | 8.7       | 7.6                      | 12.9      |
| පොලී නොවන වියදම                           | 96.6                  | 103.1      | 7.6                      | 8.6       | 6.5                      | 6.7       |
| සේවක පිරිවැය                              | 44.9                  | 45.6       | 5.3                      | 13.5      | 0.7                      | 1.6       |
| අන්තිය යය මත වෙන් කිරීම (ගුද්ධ)           | 21.5                  | (6.4)      | 9.7                      | 82.6      | (27.9)                   | (129.6)   |
| එකතු කළ අය මත බද්ද                        | 19.2                  | 28.6       | 3.3                      | 20.6      | 9.4                      | 48.7      |
| බඳ පෙර ලාභය (එකතු කළ අය මත බඳ අඩු කළ පසු) | 52.2                  | 88.7       | 1.8                      | 3.5       | 36.5                     | 69.9      |
| සාම්බික බඳ පසු ලාභය                       | 27.2                  | 57.5       | (0.5)                    | (1.9)     | 30.3                     | 111.1     |
| (අ) තාවකාලික                              |                       |            |                          |           |                          |           |

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

නොවෙනස්ව පැවති අතර, හිමිකම් ප්‍රාග්ධනය මත ඉපැයිම් 11.8 සිට 21.6 දක්වා සැලකිය යුතු ලෙස වර්ධනය වී පොලී නොවන පිරිවැය සහ වෙන් කිරීම යන දෙකකිම පහත බැඳීම හේතුවෙන් වත්කම් මත ඉපැයිම් ද වර්ධනය විය.

(ආ) ප්‍රාග්ධනය: අවදානම සමනය කරලීමට ඇති හැකියාව වර්ධනය කරමින්, බැංකු අංශයේ සමස්ත ප්‍රාග්ධන අරමුදල් වර්ධනය විය. 2009 දෙසැම්බර් මාසයේ පැවති රුපියල් ඩිලියන 243 ක් වූ මුළු ප්‍රාග්ධන අරමුදල් ප්‍රමාණය 2010 දෙසැම්බර් වන විට රුපියල් ඩිලියන 293 ක් දක්වා සියයට 21 ක ප්‍රමාණයකින් වර්ධනය විය. එවන් වර්ධනයකට, ඇතුළතින් බිජි වූ ප්‍රාග්ධනය (රුපියල් ඩිලියන 10) සහ නව ප්‍රාග්ධනය (රුපියල් ඩිලියන 7) මූලිකවම දායක විය. මුළු වත්කම්වලට ප්‍රාග්ධන අරමුදල්හි අනුපාතය (තොරතු


අනුපාතය) 2009 වසරේ සිට 2010 වසර වන විට සියයට 8 සිට සියයට 9 දක්වා සුළු වශයෙන් වර්ධනය විය. එය අනෙකුත් රට්වල සියයට 4 පමණ වූ අවම අවශ්‍යතාවයට සාපේක්ෂව බලන කළ ඉහළ මට්ටමක පවතී. ඒ අනුව පැවතිය යුතු සියයට 10 ප්‍රමාණය ඉක්මවා යමින්, 2010 වසර අග වන විට ව්‍යවස්ථාපිත ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය සියයට 15 ක ඉහළ මට්ටමක පැවතුණි. යය දීම්වල සිදු වූ අධික වර්ධනය හේතුවෙන්, 2009 වසරේ වාර්තා කළ සියයට 2.8 ක අඩු වීමට සාපේක්ෂව, අවදානම මත බර තැබූ වත්කම් සියයට 17 ක ප්‍රමාණයකින් වර්ධනය වීම හේතුවෙන් ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය පසුගිය වසරේ පැවති සියයට 16 සිට 2010 වසර වනවිට සියයට 15 දක්වා අඩු විය. මේ අතර, අවම අවශ්‍යතාවය වන සියයට 5 ක ප්‍රමාණය ඉක්මවා යමින් මූලික ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය සියයට 13 ක ඉහළ මට්ටමක

**8.7 සංඛ්‍යා සටහන**
**බංකු අංශයෙහි නිකාමන ප්‍රාග්ධන සංපූර්ණය**

| අධිකමය                     | රු. ඩිලියන |            | සංපූර්ණ (%) |       |
|----------------------------|------------|------------|-------------|-------|
|                            | 2009       | 2010 (රු.) | 2009        | 2010  |
| පුද්‍ර ස්ථරය               | 215        | 232        | 87.0        | 87.5  |
| කොටස් ප්‍රාග්ධනය           | 85         | 89         | 34.4        | 33.6  |
| ව්‍යවස්ථාපිත සංවිත අරමුදල් | 12         | 12         | 4.9         | 4.5   |
| නොවෙනු ලාභ                 | 61         | 70         | 24.7        | 26.4  |
| පොදු න්‍ය අනෙකුත් සංවිත    | 57         | 52         | 23.1        | 19.6  |
| වෙනත්                      | 0          | 8          | 0.0         | 3.0   |
| දෙවන ස්ථරය                 | 32         | 33         | 13.0        | 12.5  |
| ප්‍රත්‍යාග්‍යන් සංවිත      | 5          | 5          | 2.0         | 1.9   |
| පොදු වෙනත්කිරීම්           | 2          | 13         | 0.8         | 4.9   |
| උපකාරක යය                  | 25         | 15         | 10.1        | 5.7   |
| මුළු ප්‍රාග්ධන පදනම        | 247        | 265        | 100.0       | 100.0 |

(අ) තාවකාලික

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

**8.5 රුප සටහන**
**බංකු අංශයෙහි ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය**


## විශේෂ සටහන 15

## ගනුදෙනුකරුවන්ගේ සහජ උදෙසා බැංකුවල කාර්යාලය

මහජනතාවගේ එදිනෙහා ත්‍රියාකාරකම් සඳහා පහසුකම් සැළකීමෙහි ලා බැංකු විසින් පූරිණයේ ඩුම්කාවක් නිරුපතය කරනු ලබයි. තම අතිරික්ත බහුත්‍ය බැංකුවල තැන්පත් කරන මහජනතාව මූල්‍ය අවධාන සපුරා ගැනීම සඳහා බැංකුවලින් හය පහසුකම් ලබා ගන්නා අතර, ගෙවීම් කටයුතු ආදිය සඳහා බැංකුවලින් වෙනත් සේවාවන් ද ලබා ගනිති. ඒ අනුව බැංකු ව්‍යාපාරය විශ්වසනීයත්වය සහ ගනුදෙනුකරුවන්ගේ ප්‍රසාදය මත තීරණාත්මක අපුරීන් රදි තිබේ. අනෙක් අතට මෙම විශ්වසනීයත්වය තීරණය වනුයේ බැංකු කටයුතුවල නිරවද්‍යතාවයත්, ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාවත් ඔස්සේ බැංකු ගනුදෙනු කොටරම් පුරක්ෂිත මට්ටමකට පත් කර ඇත්තේ ද යන්න මතය.

ප්‍රශන් බැංකු පිළිවෙත් අවසානයේ ගනුදෙනුකරුවන්ගේ පුරක්ෂිත බව ඇති කරන බැවින් සාමාන්‍යයන් නියාමකයන් විසින් බැංකු කටයුතුවල විවක්ෂණාවය කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ලබයි. කෙසේ වෙතත්, මැත කාලීන මූල්‍ය අර්ථඳයේ අන්දකීම්වල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට බැංකු සමග ගනුදෙනු කිරීමේදී ගනුදෙනුකරුවන්ගේ පුර්ණ ආරක්ෂාව සහ මුළුන්ගේ ඇයිතින් පිළිබඳව වැඩි නියාමක අවධානයක් යොමු වන බව පෙනේ.

ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන බොහෝමයක් කරුණු ඇතර පහත දැක්වෙන අංශයන් ප්‍රධාන වේ.

- වෙන් වෙන් වශයෙන් සියලුම නිපැයුම්/සේවා සම්බන්ධ මියකියවලි පවත්වා ගැනීම:

ගනුදෙනුකරුවෙකු වෙත හඳුන්වාදීමක් හෝ කරුණු දැක්වෙමක් කිරීමේදී වෙන වෙනම සැම නිපැයුමක්/සේවාවක් වෙනුවෙන්ම සරල බසින් අභාෂ සියලු විස්තර ඇතුළත් කර සකසන ලද මූලික තොරතුරු පිළිබඳ පොත් පිළිවෙත්/පත්‍රිකාවත් තිබිය යුතුය.

- සියලුම ගිවෙළුම පිළිබඳ පැහැදිලි නියමයන් සහ කොන්දේසි:

ගැටුණු සහගත බවතින් තොර පැහැදිලි ප්‍රකාශනයන්, නියමයන් සහ කොන්දේසි දැක්වෙය යුතු අතර, ගනුදෙනුකරුවන් හට දැනුවත් හාවයිකන් යුතුව තීරණ ගැනීමට හැකි විශ්වසනීයත්වයක් ඇති කළ යුතුය.

- තීරණයන්ට ව්‍යුත්මීම සඳහා සියලු තොරතුරු සැපයීම සහ ප්‍රමාණවත් කාලයක් ලබා දීම:

නිපැයුම්/සේවා ලබා දීමට ප්‍රථමයන් ගනුදෙනුකරුවන්ට තීරණ ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක්

ලබා දීය යුතු අතර, නිපැයුම්/සේවා සම්බන්ධයෙන් මතා පැහැදිලි කිරීමක් ද කළ යුතුය.

- නිපැයුම්/සේවා ඉවත් කිරීම/අවසන් කිරීම පිළිබඳ කළුවේලා ඇතිව සහ නිසි කළට දැනුම් දුම් කිරීම:
- නිපැයුම්/සේවා ඉවත් කිරීම/අවසන් කිරීම කළ යුතුතේ එට පෙර ප්‍රමාණවත් කාලයක් ලබා දෙනීන් සහ සිදු වන අලාභ ද පියවා දම්මිනි.
- මාධ්‍ය හරහා ප්‍රවාරණයේ යෙදීමේදී සභ්‍යවාර සම්පත්න වීම:

සාමාන්‍යයන් මහජනතාව වෙළඳද දැන්වීම් කෙරෙහි විශ්වාසය තබන අතර, එවායේ දැක්වෙන ප්‍රතිලාභ යනාදිය එලෙසින්ම ලැබේ යැයි බලාපොරාත්තු වෙති. සත්‍ය කරුණු වලින් යුතු ආචාරයිලි දැන්වීම් මගින් බැංකු කෙරෙහි මහජනතාව තුළ වන විශ්වාසය වර්ධනය වනු ඇත.

- අවසන් වශයෙන් තොරතුරු සියලුම බැංකු ගාබාවන්හි ද්‍රේගනය කිරීම:

තැන්පත් සහ නියාමනය සඳහා වන පොලී අනුපාත, විනිමය භූවමාරු අනුපාත සහ මූල්‍ය ඔම්බුවිස්මන්වරයා පිළිබඳ තොරතුරු යනාදිය ගාබා සහ බැංකුවේ නියෝජිත ස්ථානවල ප්‍රදර්ශනය කිරීම මගින් කළ වේලා ඇතිව තීරණ ගැනීම සඳහා ගනුදෙනුකරුවන් යොමු කළ හැකි වේ.

- ගිණුම් ප්‍රකාශනයන්හි අභාෂ ගැනුදෙනු සම්බන්ධ තොරතුරු සහ වෙනස් කිරීම පිළිබඳව නිසි පරිදි දැනුම් දීම:

“නියමයන් සහ කොන්දේසි” වල සිදු වන වෙනස්කම් පිළිබඳ තොරතුරු මෙන්ම ගිණුම් ප්‍රකාශන ආදි ගනුදෙනු පිළිබඳ වෙනත් තොරතුරු නිසි කළට ගනුදෙනුකරුවන් වෙත දැනුම් දිය යුතුය.

- එකතු කිරීමේ නිලධාරන් මගින් මතා අලෙවී ප්‍රවාහන හා තාය අය කර ගැනීමේ පිළිවෙත් පවත්වා ගැනීම:

මෙමගින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍ය හාවය පුරක්ෂිත කෙරෙන අතර, ඒ මිස්සේ සමස්ත බැංකු ව්‍යාපාරක්ෂේම විශ්වාසය විශ්වාසය වර්ධනය වීමක් සිදු වේ.

- ප්‍රශන් ආකාරයේ ගැටුව විසින්මේ ගාන්තුණයක්:

ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි සම්බන්ධව ත්‍රියා කිරීමට කාර්යක්ෂම වූත්, එලඟයි වූත් අභ්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවීම අවශ්‍ය වේ.

ගොඩනුකරවෙන්ගේ අධිකීන් සුරක්ෂිත කිරීම සඳහා නියාමන පාර්ශවයන් මදේහත් වේ:

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ මූල්‍ය කටයුතු පිළිබඳ  
මෙම්බුව්ස් මත්ව වරයෙකු භරහා ගනුදෙනුකරුවන්ගේ  
ගැටුව සඳහා විසයුම් ලබා දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වේ.  
ශ්‍රී ලංකාවේ බැංකු ව්‍යාපාරයේ ව්‍යුධියන් සමගම බැංකුවල  
ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම ද නියාමන කාර්යයේ  
කොටසක් ලෙස සැලැකීම අවශ්‍ය බව පෙනී ගොස් ඇත.

ඒ අනුව ලුලික වශයෙන් ගනුදෙනුකරුවන්ගේ අයිතින් සහ වගකීම ද සාධාරණ බැංකු පිළිවෙත් ද හඳුන්වා දෙමින් ”ගනුදෙනුකරුවන් පිළිබඳ ප්‍රයුෂ්තිය” ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සැලසුම් කරනු ලැබේ ඇත. බැංකු විසින් තම නිලධාරීන් සඳහා ගනුදෙනුකරුවන්ට ද ලබා ගත හැකි ආකාරයේ, “පැවත්ම් විධි පිළිබඳ සංග්‍රහයක්” නිර්මාණය කළ යුතු බව නියම කිරීම ද මෙම ප්‍රයුෂ්තිය මගින් සිදු කෙරෙනු ඇත.

පැවතුණු. මූලික ප්‍රාග්ධනයෙන් 2009 වසරේ දී සියයට 28 ක්ව් පැවති නොබේදු ලාභ ප්‍රමාණය 2010 වසර වන විට සියයට 30 දක්වා වර්ධනය වීමත්, දෙවන සේවරයේ ප්‍රාග්ධනයෙන් 2009 වසරේ දී සියයට 6 ක්ව් පැවති සාමාන්‍ය වෙන් කිරීම්වල ප්‍රමාණය 2010 වසර වන විට සියයට 39 දක්වා වර්ධනය වීමත් සමඟ ව්‍යවස්ථාපිත ප්‍රාග්ධන සංයුතියේ සැලැකිය යුතු වෙනසක් 2009 වසරේ සිට 2010 වසර වන විට සිදු විය. කෙසේ වුවත්, දෙවන සේවරයේ ප්‍රාග්ධනයෙන් උපකාරක තොරතුරු ප්‍රමාණය 2009 වසරේ දී සියයට 78 ක්ව් පැවති අතර, එය 2010 අග වන විට සියයට 45 දක්වා විශාල වශයෙන් අඩු විය. අවස්ථාම මත බර තැබූ වන්කම් සඳහා වූ මූලික ප්‍රාග්ධන අනුපාතය වන සියයට 13 සහ කොටස් ප්‍රාග්ධනය (අනජේක්ස්පින අලාභයන් අවශ්‍යෝගය කිරීම සඳහා වන ඉහළ ගුණත්වයෙන් යුත් ප්‍රාග්ධන) වන සියයට 5 ඇනවමත් බාසල් III අන්තර්ජාතික ප්‍රමිතින් මගින් නිරදේශීත ව්‍යවක්ෂණයිලි සීමාවන් වන පිළිවෙළින් සියයට 6.0 සහ සියයට 4.5 ට වඩා ඉහළ අගයක පවතී.

නියාමනයේ සහ අධික්ෂණයේ ප්‍රගතිය

පසුගිය වසර තුළ දී, මූල්‍ය ආරක්ෂිත ජාලය සහ අවධානම් කළමනාකරණ පද්ධතිය ගක්තිමත් කරනු ලැබේ හෝ උග්‍රකා මහ බැංකුව විසින් සිය අධික්ෂණ සහ නියාමන ක්‍රියාමාර්ගයන් වැඩි දියුණු කරන ලදී. ඒ පිළිබඳ වැඩිදියුර තොරතුරු මෙම වාර්තාවේ II හා III වන කොටස්වල අඩංගු වේ. බැංකු පරික්ෂණයන් තුළින් හා ගැටලු විසඳීම මැදින් ගත් අඛණ්ඩ අධික්ෂණ පියවරයන්ට අමතරව 2010 වසර තුළ දී නියාමන ක්‍රියාමාර්ග කිහිපයක්ම හඳුන්වා දෙන ලදී. බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පවත්වාගෙන යා යුතු අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයන් පිළිවෙළින් රුපියල් බේලියන 1.5 හා රුපියල් බේලියන 2.5 සිට රුපියල් බේලියන 3 සහ රුපියල් බේලියන 5 දක්වා 2015 වන විට වාර්ෂික පදනමකට යටත්ව වර්ධනය කළ යුතු වීම, අනිවාර්ය රක්ෂණ තැන්පත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, ප්‍රකිරිය යාය ලෙස තෙය

වර්ගීකරණය ලිහිල් කිරීම, පොදු වෙන් කිරීම සියයට 0.1 ක ප්‍රමාණයකින් 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් කාරුතුවේ සිට අඩු කිරීම මේන් 2011 දෙසැම්බර් 31 දින වන විට අක්‍රිය නෙය වෙන් කිරීම අනුපාතය සියයට 1 සිට සියයට 0.5 දක්වා අඩු කළ යුතු වීම, විධායක ගෞණියේ නිලධාරීන් සම්බන්ධයෙන් යථා යෝග්‍යතා පරික්ෂණය හඳුන්වා දීම, 2011 දෙසැම්බර් 31 වන විට කොළඹ කොටස තුවමාරුවේ ලැයිස්තුත තොකළ සියලු දේශීය පොදුගලික බැංකු එහි ලැයිස්තුත කළ යුතු වීම සහ බාහිර පාර්ශවයන්ගේ සේවය ලබා ගැනීම සම්බන්ධයෙන් විධානයන් නිකුත් කිරීම ඒ අතර වේ. තවද, ආන්තික කොටස වෙළෙඳාම තුළින් බැංකුවල ඇති වන නෙය නිරාවරණයන් සීමා කිරීමට, සමෙක්ධාන අවබ්‍යන්ම් කළමනාකරණයට සහ පාරිභෝගික ප්‍රයුෂ්තිය මේ වන විට සැකකෙසිම්න් පවතී.

### 8.3 බිංකු තොටන මූල්‍ය ආයතනයන්හි ක්‍රියාකාරත්වය

ලියාපදිංචි මුදල් සමාගම

සමාගම කිහිපයක් 2009 වර්ෂයේ දී දුවකිලතා අර්බුදයන්ට මූහුණ පැමත් සමග පසුබැමට ලක් වූ ලියාපදිංචි මුදල් සමාගම අංශය 2010 වර්ෂයේ දී කුමයෙන් යටා තත්ත්වයට පත්වෙමින් පැවතිණි. සපයන ලද ගාය පහසුකම් හා තැන්පත්‍ර වගකීමින් ප්‍රමාණාත්මක වර්ධනය, ගාය පහසුකමින් ගුණාත්මකභාවය වර්ධනය වීම හා ලාභදායිත්වය ඉහළ යාම මේ සඳහා බලපෑ හිතකර සාධකයන් වේ. කෙසේ වෙතත්, ප්‍රාග්ධනය පිරිහිම සහ අඛණ්ඩව පැවති දුවකිලතා හිගය, ලියාපදිංචි මුදල් සමාගම කිහිපයක ක්‍රියාකාරීත්වය කෙරෙහි අභිතකර බලපෑම් ඇති කරන ලදී. මේ තත්ත්වය යටා තත්ත්වයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගයන් තැන්පත්‍රකරුවන්ගේ විස්වාසය තහවුරු කරවීමටත්, දුවකිලතා අර්බුදයන්ට මූහුණ දුන් මුදල් සමාගම් කෙරෙහි ආයෝජකයන්ගේ උනන්දුව තවදුරටත් පවත්වා ගැනීමටත් හේතු විය.

## ව්‍යාපාර වර්ධනය

(අ) ව්‍යාප්තිය: නව මුදල් සමාගම් 2 ක් සඳහා බලපත්‍ර නිකුත් කිරීමත් සමග වසර අවසානයේ දී ලියාපදිංචි මුදල් සමාගම් සංඛ්‍යාව 37 දක්වා වැඩි විය. මේ අතරතුර, වර්ෂය තුළ දී නව ගාබා 98 ක් ආරම්භ කිරීම හේතුවෙන් ගාබා ජාලය 376 දක්වා වර්ධනය විය.

(ආ) වත්කම්: 2010 වර්ෂය තුළ දී ලියාපදිංචි මුදල් සමාගම්වල වත්කම් සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය විය. 2009 වර්ෂයේ දී වාර්තා වූ සියයට 6 ක සූළු වර්ධනයට සාපේක්ෂව, සියයට 26 ක වර්ධනයක් පෙන්වුම් කරමින් 2010 අවසානයේ දී මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 234 ක්ව පැවතිණ. මේ ප්‍රධාන වශයෙන් දායක වූයේ සපයන ලද ගෙය පහසුකම් ප්‍රමාණයන්හි ඉහළ යාමයි. ගෙය සැපයීම් හා අභ්‍යන්තර මුලාගුණීය වූ කුලී සින්නක්කර, කළුබදු මුල්‍යකරණය සහ උකස් යන අංශයන්ගේ දායකත්වය පිළිවෙළින් සියයට 35, සියයට 30 සහ සියයට 10 ක් විය. වර්ෂය අවසානය වන විට සමස්ත ගෙය සැපයීමින් සියයට 38 ක වර්ධනයක් පෙන්වුම් කළ අතර, රට් මූලිකව බලපාන ලද්දේ කළුබදු සහ කුලී සින්නක්කර ප්‍රහවයන් යටතේ ලබාදුන් ගෙය ප්‍රමාණයේ සියයට 57 ක දායකත්වයි. උකස් අත්තිකාරම් පසුගිය වසරට සාපේක්ෂව දෙරුණුයක් වූ අතර, ගෙය සැපයීම් සඳහා දායකත්වය සපයන සිවිවන විශාලතම ප්‍රහවය බවට ද පත් විය. කෙසේ වෙතත් වර්ෂය තුළ දී නිශ්චිත දේපල මත ගෙය සැපයීමින් සියයට 15 ක අඩුවීමක් පෙන්වුම් කරන ලදී.

### 8.8 සංඛ්‍යා සටහන

#### ලියාපදිංචි මුදල් සමාගමීන් වත්කම් හා වගකීම් සංයුතිය

| අධිකමය                      | 2009           |                         | 2010 (අ)       |                         | වෙනස %     |             |
|-----------------------------|----------------|-------------------------|----------------|-------------------------|------------|-------------|
|                             | රුපියල් බිලියන | සමස්තයේ ප්‍රතිශතයක් ලෙස | රුපියල් බිලියන | සමස්තයේ ප්‍රතිශතයක් ලෙස | 2009       | 2010        |
| <b>වත්කම්</b>               |                |                         |                |                         |            |             |
| ඇය සහ අත්තිකාරම්            | 113.5          | 61.2                    | 156.2          | 66.9                    | 1.5        | 37.6        |
| ආයෝජන                       | 15.2           | 8.2                     | 20.7           | 8.9                     | 3.8        | 35.9        |
| වෙනත්                       | 56.6           | 30.6                    | 56.7           | 24.3                    | 15.2       | 0.0         |
| <b>වගකීම්</b>               |                |                         |                |                         |            |             |
| තැන්පතු                     | 119.8          | 64.6                    | 146.1          | 62.6                    | 15.8       | 22.0        |
| ඇය ගැනීම්                   | 19.2           | 10.4                    | 34.2           | 14.7                    | (26.8)     | 78.2        |
| ප්‍රාග්ධනය                  | 20.6           | 11.1                    | 21.6           | 9.3                     | (18.4)     | 4.8         |
| මුළු අරමුදල්                | <b>159.6</b>   | <b>86.1</b>             | <b>202.0</b>   | <b>86.5</b>             | <b>3.0</b> | <b>26.5</b> |
| වෙනත්                       | 25.8           | 13.9                    | 31.6           | 13.5                    | 25.0       | 22.6        |
| <b>මුළු වත්කම් / වගකීම්</b> | <b>185.4</b>   | <b>100.0</b>            | <b>233.6</b>   | <b>100.0</b>            | <b>5.6</b> | <b>26.0</b> |


(අ) නාවකාලික

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

(ඇ) වගකීම්: ලියාපදිංචි මුදල් සමාගම් අංශය කෙරෙහි තැන්පතුකරුවන්ගේ විශ්වාසය තහවුරු වීම, 2009 වර්ෂයේ දී සියයට 16 ක්ව පැවති තැන්පතුවල වර්ධනය 2010 දී සියයට 22 ක් දක්වා ඉහළයාමෙන් පෙන්වුම් කරයි. අරමුදල් රසකිරීමේ ප්‍රධාන මූලාගුණය තැන්පතු වූ අතර, එය සමස්ත අරමුදල් ප්‍රමාණයෙන් සියයට 72 ක් හා මුළු වගකීම්වලින් සියයට 63 ක් විය. තැන්පතු රසකිරීමේ ප්‍රධාන මූලාගුණය කාලීන තැන්පතු වූ අතර, එය මුළු තැන්පතු ප්‍රමාණයෙන් සියයට 96 ක් ලෙස පැවතිණ. 2009 වර්ෂයේ දී වාර්තා වූ සියයට 27 ක පහළ යාමට සාපේක්ෂව, 2010 වර්ෂයේ දී ගෙය ලබාගැනීමින් සියයට 78 ක ඉහළ යාමක් සිදු වූ අතර, එය මෙම අංශයේ සමස්ත අරමුදල් ප්‍රමාණයෙන් සියයට 17 ක් විය. මේ අතර, පසුගිය වර්ෂයේ ප්‍රාග්ධන අරමුදල්හි වාර්තා වූ සියයට 18 ක සාමාන්‍ය වර්ධනයට සාපේක්ෂව මෙම වර්ෂයේ දී සියයට 5 ක වර්ධනයක් වාර්තා විය.

## අවදානම් කළමනාකරණය

(අ) ගෙය අවදානම්: ගෙය අවදානම් කළමනාකරණයේ සැලකිය යුතු ප්‍රගතියක් මෙම වර්ෂය තුළ දී වාර්තා වී නොමැති අතර, මුළු අත්තිය ගෙය ප්‍රමාණයේ අඛණ්ඩ ඉහළ යාමක් පෙන්වුම් කරයි. කෙසේ වුවත්, 2009 වර්ෂයේ දී සියයට 10 ක්ව පැවති අත්තිය ගෙය ප්‍රමාණය හා මුළු ගෙය ප්‍රමාණය අතර අනුපාතය 2010 දී සියයට 9 ක් දක්වා අඩුවිය. ගෙය අහිමිවීම් සඳහා කරන ලද ප්‍රතිඵාන්‍යයන් වෙන්කිරීමෙන් පසු, අත්තිය ගෙය, සමස්ත ගෙය ප්‍රමාණයෙන් සියයට 5 ක් විය. මේ අනුව, 2009 වර්ෂයේ දී සියයට 49 ක් වූ අත්තිය ගෙය ආවරණ අනුපාතය 2010 දී සියයට 54 දක්වා ඉහළ ගොස් ඇති. කළුබදු සහ කුලී සින්නක්කර ව්‍යාපාර අංශය යටතේ



සපයන ලද ජාය ප්‍රමාණයේ අනුරූප ජාය අනුපාතය පිළිවෙළින් සියයට 6 ක් සහ සියයට 5 ක් වැනි පහළ අගයක් වාර්තා කළ අතර, උකස් අත්තිකාරම් ලෙස සපයන ලද ජායවලදී එය ගුනාය අගයක් විය.

(ආ) වෙළෙඳපොල අවදානම: 2010 වර්ෂය තුළ දී පොලී අනුපාතිකයන්ගේ හැසිරීම ලියාපදිංචි මුදල් සමාගම්වල ඉහළයිම් කෙරෙහි සැලකිය යුතු හිතකර බලපෑමක් ඇතිකරන ලදී. ආර්ථිකය තුළ පොලී අනුපාතික පහළ යම්න් තිබියදීන් ලියාපදිංචි මුදල් සමාගම් අංගයේ පොලී ආන්තිකය (අද්ද පොලී ආදායම, උපයන වත්කම්වල ප්‍රතිශතයක් ලෙස) 2009 දී වාර්තා වූ සියයට 3 ක වර්ධනය හා සසඳන කළ 2010 වර්ෂය අවසානය වන විට සියයට 5 ක් ලෙස සැලකිය යුතු ඉහළ මට්ටමකින් පැවතිණි. ඒ අනුව, 2009 වර්ෂයේ දී

රුපියල් බ්ලියන 4.6 ක්ව පැවති ලියාපදිංචි මුදල් සමාගම් අංගයේ ගුද්ධ පොලී ආදායම 2010 වර්ෂයේ දී රුපියල් බ්ලියන 10.6 ක් දක්වා සියයට 132 කින් වර්ධනය විය.

(ඇ) ද්‍රව්‍යීකාරණ අවදානම: වර්ෂය තුළ දී ලියාපදිංචි මුදල් සමාගම් අංගයේ ද්‍රව්‍යීකාරණයෙහි වර්ධනයක් සිදු වුවද, සමාගම් කිහිපයක ද්‍රව්‍යීකාරණ ගැටුළ පැවතිණ. ලියාපදිංචි මුදල් සමාගම් අංගය විසින් පවත්වා ගත යුතු ද්‍රව්‍යීකාරණ වත්කම් (එනම් කාලීන තැන්පතු සහ තැන්පතු සහතිකවල වට්නාකමින් සියයට 10 ක් සහ ඉතිරි කිරීමේ තැන්පතුවල වට්නාකමින් සියයට 15 ක්) ප්‍රමාණය 2010 වර්ෂය අවසානය වන විට පැවතිය යුතු අවම ව්‍යවස්ථාපිත ද්‍රව්‍යීකාරණ වත්කම් ප්‍රමාණයට වඩා රුපියල් බ්ලියන 0.1 ක් සුළු හිගයක් පෙන්වුම් කළේය.

#### ලාභායිත්වය සහ ප්‍රාග්ධනය

(ඇ) ලාභය: 2009 වර්ෂයේ දී වාර්තා වූ අලාභ ලැබීම් හා සසඳන කළ 2010 වර්ෂයේ දී ලියාපදිංචි මුදල් සමාගම් අංගය නැවත යටා තත්ත්වයට පත්වෙමින් ලාභදායී තත්ත්වයක් පෙන්වුම් කර ඇතේ. 2010 වර්ෂය තුළ දී පොලී අනුපාතිකයන්ගේ පහත වැට්ම හරඟා මෙම අංගයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි හිතකර බලපෑමක් සිදු විය. පසුගිය වර්ෂයේ වාර්තා වූ රුපියල් බ්ලියන 1.2 ක බඳු පෙර අලාභය හා සසඳන කළ 2010 වර්ෂයේ දී, මෙම අංගය රුපියල් බ්ලියන 2.2 ක බඳු පෙර ලාභයක් වාර්තා කර ඇතේ. ගුද්ධ පොලී ආදායමේ ඇති වූ වර්ධනය ලාභය ඉහළ නැංවීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපෑවේය. 2009 වර්ෂයේ දී, පිළිවෙළින් සියයට සානු




| අයිතමය                                | වට්නාකම (රු. මිලියන) |           | වර්ධනය               |               |                      |               |
|---------------------------------------|----------------------|-----------|----------------------|---------------|----------------------|---------------|
|                                       | 2009                 | 2010 (ක්) | වට්නාකම (රු. මිලියන) | ප්‍රතිශතය (%) | වට්නාකම (රු. මිලියන) | ප්‍රතිශතය (%) |
| පොලී ආදායම                            | 22.4                 | 26.0      | 0.5                  | 2.3           | 3.6                  | 16.0          |
| පොලී වියදම                            | 17.8                 | 15.4      | 1.5                  | 9.3           | (2.5)                | (13.8)        |
| ගුද්ධ පොලී ආදායම                      | 4.6                  | 10.6      | (1.0)                | (18.0)        | 6.1                  | 132.4         |
| පොලී නොවන ආදායම                       | 3.8                  | 5.1       | (1.3)                | (25.4)        | 1.2                  | 32.3          |
| පොලී නොවන වියදම                       | 7.8                  | 10.4      | 0.3                  | 3.5           | 2.6                  | 33.2          |
| ජාය අනිමිවීම් සඳහා වෙන්කිරීම් (ගුද්ධ) | 1.7                  | 3.0       | 0.9                  | 110.4         | 1.3                  | 75.2          |
| බදු පෙර ලාභය                          | (1.2)                | 2.2       | (3.5)                | (150.2)       | 3.4                  | 291.5         |
| බදු පසු ලාභය                          | 0.8                  | 2.6       | 0.1                  | 10.1          | 1.8                  | 228.2         |
| බදු පසු ලාභය                          | (2.0)                | (0.4)     | (3.6)                | (223.5)       | 1.6                  | 79.8          |

(ආ) තාවකාලික

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

8.7 රැස්ප  
කටහුණ

## ලියාපදිංචි මුදල් සමාගමිනි ලාභඛිත්ව දැරුණක



ක් සහ සියලට සානු 10 ක්ව පැවති වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය, සහ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය 2010 වර්ෂයේදී, පිළිවෙළින් සියලට 1 ක් සහ සියලට සානු 2 ක් වශයෙන් ඉහළ යාම තුළින් ලාභදායිත්වයේ සිදු වී ඇති වර්ධනය පෙන්වුම් කෙරේ. කෙසේ වෙතත්, වර්ෂය තුළ දී මෙම අංශයේ ලාභදායිත්වය ඉතාමත් පහළ මට්ටමක පැවතිණ. ලාභදායිත්වය පහළ මට්ටමක පැවතිමට ප්‍රධානතම හේතුව වූයේ, ලියාපදිංචි මුදල් සමාගම් අංශයේ වත්කම්වලින් සියලට 26 ක් හිමි, පිබාවට පත් ලියාපදිංචි මුදල් සමාගම් 6 හි ක්‍රියාකාරීත්වයයි. මෙම සමාගම්වල පවත්නා ගැටුම් තත්ත්වයන් නිරාකරණය වෙතත් පවතින බැවින් ඉදිරි වර්ෂවල දී මෙම අංශයේ ලාභදායිත්වය තවදුරටත් ඉහළ යනු ඇතුළු අපේක්ෂා කෙරේ.

(ආ) ප්‍රාග්ධනය: සේෂ පත්‍රයේ ප්‍රාග්ධන අරමුදල් හි සූළ වර්ධනයක් පෙන්වුම්කළ ද, වර්ෂය තුළ දී ප්‍රාග්ධන ප්‍රමාණයක්මතා අනුපාතය පවත්වාගෙන යාමට අවශ්‍ය නියාමන ප්‍රාග්ධනයේ අඛණ්ඩ පහළ යාමක් වර්තා විය. 2009 වර්ෂයේදී, රුපියල් බිලියන 15 ක් වූ මුළු නියාමන ප්‍රාග්ධනය 2010 වර්ෂයේදී රුපියල් බිලියන 12 දක්වා පහත වැරිණ. පිහාවට පත් මුදල් සමාගම් කිහිපයක මෙම වර්ෂය තුළ දී වර්තා වූ සැලකිය යුතු ප්‍රමාණයේ අලාභයන්, නියාමන ප්‍රාග්ධනයේ මෙම පහත වැරිමට හේතු විය. කෙසේ වෙතත්, ව්‍යවස්ථාපිත ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය, බොහෝ දුරට අවශ්‍ය අවම ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක පැවතිණ. 2009 වර්ෂයේදී සියයට 16 ක්ව පැවති නියාමන ප්‍රාග්ධන අරමුදල්වලට මුළු තැන්පතු අනුපාතය 2010 දී සියයට 12 දක්වා පහත වැටුණි (ව්‍යවස්ථාපිත අවම මට්ටම සියයට 10 කි). මුළික ප්‍රාග්ධන අනුපාතය (අව්‍යුත් මත බර

ఈ బై లన్కికిలుల ప్రతిష్టావయక్క లేదా) సియయల్ 9 కీల సియయల్ 5 ద్వారా పణం వ్యవస్థ అవస్థలు గత ప్రత్యుత్త ఆవమ ప్రమాణయ సియయల్ 5 కీ). లీమెన్స్ మ, ఆవధినామ తం బరంబన లడ్ ప్రాగ్-దేన అన్నపూర్ణ 2009 ఉచిత రేట్ల సియయల్ 10 కీ మరింతమే ఆవస్థలుగాను కెయ అతర, లీయ 2010 ఉచిత ఆవస్థానాయ లన విల సియయల్ 7 ద్వారా పణల అఱయక్క గన్ను లడ్.

## නියාමනයේ සහ අධික්ෂණයේ ප්‍රගතිය

(අ) නව විධිවිධාන: තැන්පත්තු රසේකිරීම සඳහා මූදල් සමාගම් අතර පවත්නා අභින්‍යකර තරගය ඉවත් කොට මහජන විශ්වාසය හා මෙම අංශයේ පැවත්ම තහවුරු කිරීමේ අරමුණින් ලියාපදිංචි මූදල් සමාගම් විසින් තැන්පත්තු සඳහා ගෙවිය හැකි උපරිම පොලී අනුපාතිකයන් හඳුන්වාදෙන ලදී. තවද, නව මූදල් ව්‍යාපාර පනත 2011 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය කෙටුම්පත් කිරීම හා සම්බන්ධ වැඩකටයුතු අවසන් කෙරෙමින් පවතී.

(අ) පිඩාවට පත් ලියාපදිංචි මුදල් සමාගම සඳහා පිළියම් ක්‍රියාමාර්ග: 2008 වර්ෂය අග භාගයේ දී පැන නැගුණු ද්‍රව්‍යකිලතා අර්බුදය හේතුවෙන් පිඩාවට පත් ලියාපදිංචි මුදල් සමාගම් 6 ක ව්‍යාපාර කටයුතු යථා තත්ත්වයට පත්කිරීම සඳහා මෙම වර්ෂය තුළ දී විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදී. ඒ සඳහා ගන්නා ලද ප්‍රධාන ක්‍රියාමාර්ගයන් අතර කළමනාකරණ නියෝජිතයන් පත්කිරීම, ප්‍රාග්ධනය යෙදවීම කුළුන් සමාගම් කළමනාකරණය පවරා ගැනීම, ගය සහ තැන්පත් වගකීම කොටස හිමිකම් බවට හැරවීම, තැන්පත් සහ පොලී අනුපාතයන් ප්‍රතිලේඛනගත කිරීම, නිශ්චල දේපල වත්කම් අලෙවි කිරීම සහ අත්‍යිය ගය ක්‍රියාත්මක අයකර ගැනීමට යොමු කිරීම යනාදිය ඇතුළත් වේ. මිට අමතරව, මෙම ආයතන විසින් බලපත්‍රකාශී බැංකු වෙතින් ලබාගන්නා ගය මුදල් වේතුවෙන් ගය ආවරණ ඇප්ප යෝජනා ක්‍රමයක් ද ග්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලදී. මෙම ක්‍රියාමාර්ගයන්ගේ ප්‍රතිඵලයක් වගයෙන් ලියාපදිංචි මුදල් සමාගම් 3 ක ව්‍යාපාර කටයුතු යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකියාව ලැබුණු අතර, සමාගම් 2 ක් සඳහා පත්කරන ලද කළමනාකරණ නියෝජිතයන් මූද්‍රණ ලදී. එක් මුදල් සමාගමක සාර්ථක අන්දමින් කොටස නිකුත්වක් සිදු කෙරුණු අතර, තවත් සමාගමක සැලසුම් කරන ලද ආකාරයට තැන්පත් වගකීම, හිමිකම් බවට පරිවර්තනය කෙරුණි. මුදල් සමාගම් 2 ක් සඳහා උපායමාර්ගික ආයෝජකයන් හඳුනාගත් අතර, අනෙක් ලියාපදිංචි මුදල් සමාගම් සඳහා පූදුපූයයි තෝරා ගන්නා ලද ආයෝජකයන් පිළිබඳ විමර්ශනයන් කිරීමේ කටයුතු සිදු

କ୍ଷେତ୍ରକ୍ଷେତ୍ରିଲଙ୍ଘ

ක්‍රුෂ්ඨ මූල්‍ය අංශය ඉතුරුම් සංගම්, සිටුවු කුම, නෙය දෙන සම්ති, මරණාධාර හා සූහසාධන සම්ති ඇතුළු ඉතිරිකිරීමේ හා තෙය දෙන සම්ති සමාගම යනාදී වෙනත් විවිධාකාර ආයතනවලින් සමන්විත වේ. “කුඩා ප්‍රමාණයේ ව්‍යාවසායකයින්ට අතිරේක ඇප් ආචරණ මත කෙටි කාලීන කාරක ප්‍රාග්ධනය සැපයීමේ කුමවේදයක් සහ දුප්පත්කම අඩුකර ගැනීමේ උපාය මාරුගයක් ලෙස” ක්‍රුෂ්ඨමූල්‍ය අර්ථ දක්වා ඇත. (Consultative Group to Assist the Poorest (CGAP) 2003). මෙම අංශයේ ක්‍රියාකාරකම් අනුව, අඩු ආදායම් උපයන සේවාලාභීන්ට, විශේෂයෙන්ම, විධිමත් බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතනවලින් සාම්ප්‍රදායිකව තොසලකා හැර ඇති දිලුදුකම්ත් පෙළෙන ප්‍රාග්ධනයන් සඳහා තෙය ලබා දීම, ඉතිරිකිරීම ලබාගැනීම, රක්ෂණ සේවා සැපයීම්, මුදල් ජ්‍යෙෂ්ඨය ඇතුළු තවත් විවිධාකාර වූ මූල්‍ය සේවාවන් (ශ්‍රී පද්ධතිය සහ තාක්ෂණ සේවාවන්) සපයයි. මේ අනුව, ක්‍රුෂ්ඨමූල්‍ය කටයුතුවලින් අපේක්ෂා කරනුයේ අඩු ආදායම්ලාභීන්ගේ හැකියාවන් සහ ආදායම් උපායිනය කිරීමේ ක්‍රියාමාර්ග වැඩි දියුණු කිරීම සහ ප්‍රාථමික මෘදුකාංග මෙහිදී ව්‍යාපෘති ප්‍රවලිත කුමවේදය වනුයේ, අනෙකාන්ත ලෙස සහයෝගය දැක්වීමේ පදනම් මත සංවිධානය වූ කණ්ඩායම් කුමය හරහා තෙය පහසුකම් සැපයීමයි. ක්‍රුෂ්ඨමූල්‍ය අංශය, තෙය පහසුකම් සැපයීම මෙන්ම තෙය ආපසු අයකර ගැනීම සඳහා ද මෙම කණ්ඩායම් කුමවේදය සාර්ථක ලෙස යොදා ගනී.

ශ්‍රී ලංකාවේ ක්‍රිඩ්මුල්ස අංශය

- ශ්‍රී ලංකාවේ ක්ෂේමුලත අංශය, ක්ෂේමුලත ආයතනවල විශාලත්වය, කටයුතු කරන ආකාරය, කටයුතු කරන ප්‍රදේශය, යොදාගතු ලබන උපාය මාරුග, ආයතනික ව්‍යුහය සහ අරමුදල් සම්පාදනය සඳහා යොදා ගෙනැ ඇති ක්‍රමවේදය අනුව, ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස් වූ ආයතන විශාල සංඛ්‍යාවකින් සමන්වීත වේ. ගෙනිනික තන්ත්වය අනුව, මෙම ආයතන විවිධ ව්‍යවස්ථාපිත නීතිමය තන්ත්වයන් යටතේ එනම්, මුදල් සමාගම් පනත, කළුබදු මූල්‍යකරණ පනත, සම්ප්‍රකාර සම්ති පනත, ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරී පනත, කාමික සංවර්ධන පනත, සමාගම් පනත සහ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි හා අධික්ෂණ) පනත ආදි පනත් යටතේ ලියාපදිංචි වී ඇතේ.
  - ඇතැම් ක්ෂේමුලත ආයතන, අරමුදල් සම්පාදනය කරගැනීමේ ක්‍රමවේදයක් ලෙස එම ආයතනවල සාමාජිකයන්ගෙන් මෙන්ම සාමාජික නොවන පුද්ගලයන්ගෙන් තැන්පතු වශයෙන් හෝ ඊය වශයෙන් අරමුදල් රස්කර ඊය පහසුකම් සලසුම්න් මූල්‍ය අතරමුදයන් ලෙස කටයුතු කරන අතර, අනෙකුත්

ඡායනන ගෙය ලබාදීමේ ආයතන වහයෙන් පමණක් කටයුතු කරයි. ගෙය පහසුකම් සැපයීම තම එකම කාර්යය ලෙස සිදුකරන ආයතන දේශීය හෝ විදේශීය අරමුදල් සම්පාදකයින්ගෙන් හෝ විධේමත් ගෙය දෙන ආයතනවලින් ගෙය ලබාගැනීමෙන් අරමුදල් සම්පාදනය කරගති. ත්‍රියාකාරීත්වය අනුව, ඇතැම් ක්ෂේපුලුලු ආයතන ලාභ ඉපැයිමේ පරමාර්ථයෙන් කටයුතු කරන අතර, තවත් සම්හර ආයතන ලාභ ඉපයිමේ අපේක්ෂාවෙන් තොරව කටයුතු කරයි. ක්ෂේපුලුලු ආයතන කුම්මූහයන්ගේ ඉතිරිකිරීම එක්රස් කිරීමේ අරමුණින් තැන්පතු ලබාගැනීමේ යෙදී ඇත්තම්, එවැනි ආයතන මූල්‍ය අතරමුදියන් වේ. මෙවැනි ආයතන අධික්ෂණය හා නියාමනය නොවන්නේ නම්, එම ආයතනවල ක්‍රියාකාරීත්වයන් තැන්පතුකරුවන්, අනෙකුත් ගෙය හිමියන් සහ අඩු ආදායම්ලාභී පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීමත්, බලධාරීන්ගේ/නියාමකයන්ගේ වශයිම වන බැවින් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානයට ලක් වේ.

- මේ අතර, අවධිමත් මෙන්ම ආයතනික නොවන ක්ෂූලුවා සපයන්නාන් ලෙස ඉතිරිකිරීම් සම්ති, සිට්ටු තුම, ණය දෙන සම්ති, අවමංගල හා මරණාධාර සම්ති, ව්‍යාපෘතිකයන්, මුදල් අයට දෙන්නන්, උච්ච සැපයුම්කරුවන් සහ එක් එක් සම්බන්ධීත පාර්ශ්වයන්ද, ඇතැම් විට කටයුතු කරයි.

## କ୍ଷେତ୍ରମୁଖ କର୍ତ୍ତାଙ୍କ ପଦବିରେ

අඩු ආදායම් ලාභීන්ගෙන් පහුතරයකට, මූලික මූල්‍ය සේවා සඳහා ඇති ඉකිබඩ ඉතා අල්ප අතර, එවැනි පිරිස් සඳහා මූල්‍ය සේවා පහසුකම් සැලසීම, තවමත් අනියෝග යක්ව පවතී. ක්‍රුෂ්ණුලාභ ක්‍රමය යටතේ අඩු ආදායම් ලාභීන්ට මූල්‍ය සේවා ලබාගැනීමට ඇති ඉකිබඩ පුළුල් කිරීම මුවන්ගේ ආදායම් උත්පාදන ත්‍රියාකාරකම් වැඩි දියුණු කර ගැනීම සඳහා උපකාරී වන අතර එමගින්, ඉතිරිකිරීමේ හැකියාවන් වැඩි වී මුවන්ගේ ජ්‍වලන තත්ත්වය උසස් කර ගැනීමට දායක වනු ඇත. තවද, “අඩු ආදායම් ලාභීන් වෙත ක්‍රුෂ්ණුලාභ සේවා සැපයීම මුවන් දුෂ්පතන්කම අඩු කර ගැනීමට කරන අරගලය ජය ගැනීම සඳහා ගක්තිමන් ක්‍රමවේදයක් වේ” (CGAP 2006). එබැවින්, අඩු ආදායම් ලාභීන්ට මූල්‍ය සේවා පහසුකම් සැලසීම, විශේෂයෙන්ම, මුවන්ගේ වත්කම් වැඩි කර ගැනීමටත්, ආදායම් වැඩි දියුණු කර ගැනීම සහ අර්ථීක පිවනය අඩුකර ගැනීම සඳහා ඇති හැකියාව වැඩි දියුණු කර ගැනීමටත්, ක්‍රුෂ්ණුලාභ පහසුකම් ගක්තිමන් මෙවලමක් වේ. එම් ප්‍රතිඵලයක් ලෙස, ආර්ථික කටයුතුවලට ත්‍රියාකාරී ලෙස දායක වීමෙන් අඩු ආදායම්ලාභීන්ගේ ජ්‍වලන තත්ත්වය උසස් කරගත හැකි වේ.

ක්‍රුඩමුල්‍ය අංශය සඳහා නියාමන ක්‍රමවේදයක අවශ්‍යතාවය

- එලදායී ලෙස ක්ෂේමුලිලා අංශයේ සේවාවර ක්‍රියාකාරී පැවතීම් තහවුරු කිරීම සඳහා, වෘත්තීමය ලෙස කටයුතු කරන ගක්තිමත් ක්ෂේමුලිලා ආයතන පද්ධතියක පැවතීම ඉතාමත් වැදගත් වේ. යම් ආයතනයක් මහජනතාවගෙන් තැන්පතු එක් රස් කරන්නේ නම්, තැන්පතුකරුවන්ගේ ආරක්ෂාව සඳහා එවැනි ආයතන විවක්ෂණ නියාමනය සහ අධික්ෂණයට ලක් විය යුතුය. ඇතැම් ක්ෂේමුලිලා ආයතන දැනට කිහිම නීතිමය ප්‍රතිපාදනයක් යටතේ සුදුසු නියාමන සහ අධික්ෂණ ක්‍රමවේදයකට යටත් නොමැති බැවින්, එම ක්ෂේමුලිලා ආයතනවල ව්‍යාප්තියන් සමඟ අඩු ආදායම් ලාභීන්ගෙන් තැන්පතු ලෙස එක් රස් කර ගන්නා ඉතිරිකිරීම්වල ආරක්ෂාව සම්බන්ධයෙන්, බලධාරීන්ගේ සැලකිල්ලට යොමු වේ. රෝගායි යනු ක්ෂේමුලිලා ආයතන අනුගමනය කළ යුතු නීති රිති පද්ධතියක් වන අතර අධික්ෂණය යනු නීති රිතින්ට අනුකූලනාවය දැක්වීම බලාත්මක කිරීමේ ක්‍රියාවලයයි. ක්ෂේමුලිලා ආයතන සඳහා ප්‍රමාණවත් නියාමන ක්‍රමවේදයක් නොමැතිවීම නිසා, ඇතැම් අරමුදල් සම්පාදකයන් ක්ෂේමුලිලා ආයතනවලට අරමුදල් යෙදීමට ද මැලිකමක් දක්වන අතර, මෙම අංශයේ සේවාවරන්වය තහවුරු කරගනිමින් සැලකිය යුතු එලදායී ප්‍රගතියක් අත්පත් කර ගැනීමට, පුලුල් නියාමන හා අධික්ෂණ ක්‍රමවේදයක් පැවතිය යුතු බව අරමුදල් සම්පාදකයින්ගේ ද විශ්වාසයයි.
  - අනෙකුත් බොහෝ රටවල මෙන්ම යහපාලනය යුර්වල මට්ටමක පැවතීම, මෙය ආපසු අයකර ගැනීමේ යුර්වලනා පැවතීම, මෙය පහසුකම් සඳහා ඉහළ පොලී අය කිරීම, මෙය අයකර ගැනීම සඳහා අයහපත් ක්‍රමවේදයන් අනුගමනය කිරීම, ගනුදෙනු සඳහා දරන පිටිවැය ඉහළ මට්ටමක පැවතීම, නොකළවා අලාභ තත්ත්වයට පත්වීම සහ අධික්ෂණ ක්‍රමවේදයන්ගේ සැලකියයුතු අඩුපාඩුකම් පැවතීම, මෙරට ක්ෂේමුලිලා අංශයේ ද දක්නට ඇත. එබැවින්, ක්ෂේමුලිලා අංශයේ ප්‍රතිලාභ එලදායී ලෙස සමාජයට අත්පත් කර ගැනීමට නම්, එම ආයතනවල පවතින ගැටුවලට පිළියම් යොදීමෙන් ඒවායේ ක්‍රියාකාරීන්වය ක්‍රමානුකූල කිරීම සඳහා එලදායී

කෙරෙමින් පවතී. මේ ආකාරයෙන්, පිඩිවට පත් සැම ලියාපදිංචි මුදල් සමාගමක්ම 2011 වර්ෂය තුළ දී නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

(ඇ) අවසර නොමැතිව මුදල් ව්‍යාපාර පවත්වාගෙන යාමට එරෙහිව ගන්නා ලද ක්‍රියාමාර්ග: අවසරයක් නොමැතිව මුදල් ව්‍යාපාරවල තිරත වන ලදයි වේදනා ලද ආයතන සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන කටයුතු අඛණ්ඩව පවත්වන ලද අතර මේ සම්බන්ධයෙන්

## යෝජිත නියාමන කුමවේදය

- යෝජන නියාමන හා අධික්ෂණ කුම්වේදයට අනුව, ක්ෂේපලූලු ව්‍යාපාර කටයුතු නියාමනය හා අධික්ෂණය සඳහා වෙනම අධිකාරීන් පිහිටුවේම යෝජන අතර, නියාමනය හා අධික්ෂණය සඳහා අවශ්‍ය රෙගුලාසි, මුදලධර්ම හා ප්‍රමිතින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නියම කරනු ඇත. මෙම අධිකාරීයේ අධ්‍යක්ෂ මණ්ඩලය, සාමාජිකයින් පස්සේදෙනෙකුගෙන් සමන්වීත වනු ඇති අතර, එය මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් පත්කරනු ලබන මුදල් අමාත්‍යාංශයේ තිබාරියෙකුගෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පත්කරනු ලබන ශ්‍රී ලංකා මහ බැංකුවේ තිබාරියෙකුගෙන් සහ මුදල් ඇමතිවරයා විසින් පත්කරනු ලබන වෘත්තීය ගණකාධිකරණ ආයතනයක තියෙරේකුද ද ඇතුළත්, මුද්‍ය කටයුතු, බැංකු කටයුතු, ආර්ථික විද්‍යාව, තීක්ෂණ, කළමනාකරණය හා අදාළ අනෙකුත් අංශයන්ගේ පළපුරුද්ද සහ සූදුසුකම් ලත් තියෙරේකුගෙන් තිබාරියෙකුගෙන් සමන්වීත වේ.
  - ක්ෂේපලූලු ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට බලපත්‍ර නිකත් කිරීම, ක්ෂේපලූලු ආයතන සඳහා ප්‍රාග්ධන අවශ්‍යතාවයන් හා ද්‍රව්‍යීලතා වත්කම් ප්‍රමාණයන් නියම කිරීම, ගෙය පහසුකම් සැපයීම, සහ තැනැපත් එක්ස්ස් කිරීම සම්බන්ධයෙන් මෙහෙයුම් උපදෙස් ලබාදීම සඳහා අධිකාරීය බලාත්මක කෙරේ. තවද, ක්ෂේපලූලු ආයතනවලින් තොරතුරු එක්ස්ස් කිරීම, ක්ෂේපලූලු ආයතන විමර්ශනයට ලක් කිරීම හා අවශ්‍ය විටකදී බලපත්‍රය අවලංගු කිරීම ද ඇතුළත් ක්ෂේපලූලු ආයතනයන්ට එරෙහිව නියාමන පියවර අනුගමනය කිරීම සඳහා අවශ්‍ය බලන්න ද නියාමන අධිකාරීයට පැවරේ.

අධිකරණයේ විභාගවෙමින් ප්‍රතිති නඩු කටයුතු සඳහා සහාය දක්වන ලදී. වර්ෂය අවසානයේ දී එවැනි ආයතන සහ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 50 ක් ලෙස වාර්තා වූ අතර, ඉන් 15 කට එරෙහිව දැනුට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත. මේ සමාජීව එවත් ආයතනවල මුදල් ආයෝජනය කිරීමේ අවදානම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් දීප ව්‍යාප්තව වැඩසටහන් සහ වැඩමුළු පැවැත්වීම සහ වෙළඳ දැනුවීම් ප්‍රචාරණය කිරීම ද කිදු කෙරුණි.

## විශේෂිත කළේබදු මූලසකරණ සමාගම්

ණය පුදානය කිරීමේ ගුණාත්මකභාවය වැඩි දියුණු වේ සහ බොල් නය හා අඩමාන නය සඳහා පුමාණවන් වෙන්කිරීම සිදුකිරීම් සමගම 2010 වසර තුළදී ද විශේෂිත කළේබදු මූලසකරණ සමාගම්හි ක්‍රියාකාරීත්වය අඩංගුව වර්ධනය විය.

### ව්‍යාපාර ව්‍යුහනය

(අ) ව්‍යාපේකිය: 2010 වසර අවසන් වන විට කළේබදු මූලසකරණ පනත යටතේ ලියාපදිංචි වූ ආයතන සංඛ්‍යාව 70 ක් වූ අතර, එය බලපෑනුවේ වාණිජ බැංකු 15 කින්, ලියාපදිංචි මුදල් සමාගම් 34 කින් හා විශේෂිත කළේබදු මූලසකරණ සමාගම් 21 කින් සමන්විත විය. විශේෂිත කළේබදු මූලසකරණ සමාගම්වල 2009 වසරේ දී 180 ක්ව් පැවති ගාබා ජාලය, 2010 වසරේ නව ගාබා 44 ක් විවෘත කිරීම් සමග 224 දක්වා තවදුරටත් පුළුල් විය. නව ගාබා අතුරෙන්, ගාබා 15 ක් උතුරු හා නැගෙනහිර පළාත්වල විවෘත කරන ලදී.

(ආ) වත්කම්: 2009 වසර සඳහා වාර්තා වූ සියයට 1 ක මත්දගාමී වර්ධනය හා සැසදීමේදී 2010 වසරේ දී විශේෂිත කළේබදු මූලසකරණ සමාගම්හි මුළු වත්කම් පුමාණය රුපියල් බ්ලියන 154 දක්වා සැලකිය යුතු ලෙස සියයට 38 කින් වර්ධනය විය. සමස්ත මූල්‍ය පහසුකම්වල 2009 වර්ෂයේ දී වාර්තා වූ සියයට 10 ක සාම් වර්ධනයට සාපේශ්වර 2010 වර්ෂයේ දී වාර්තා කළ සියයට 32 ක් වූ ඉහළ වර්ධනය, ඉහත දැක්වූ මුළු වත්කම් පුමාණයෙහි වර්ධනයට බලපෑ ප්‍රධාන සාධකය විය. පිළිවෙළින් සියයට 36 ක් හා සියයට 50 ක් වගයෙන් මූල්‍ය කළේබදු අංශයේ හා කුලී පිට ගැනුම් අංශයේ වූ වාර්ෂික වර්ධනය, ආයතන මගින් පුදානය

කරනු ලබන සමස්ත නය පහසුකම් පුමාණය ඉහළයාම සඳහා ප්‍රධාන වගයෙන් බලපාන ලදී. කෙසේ නමුත්, මුළු වත්කම් තුළ ආයෝජනයන්හි දායකත්වය ඉහළ යාමත් සමගම, පුදානය කරන ලද නයවල දායකත්වය සියයට 68 දක්වා පහළ ගියේය. මේ අතර කළේබදු මූලසකරණ කර්මාන්තයේ මුළු වත්කම් පුමාණයෙන් සියයට 72 ක් නියෝජනය කරමින්, විශේෂිත කළේබදු මූලසකරණ සමාගම් 3 ක් කර්මාන්තය තුළ තවදුරටත් කැඳී පෙනෙන තත්ත්වයක පැවතිණ.

(ඇ) වගකීම්: විශේෂිත කළේබදු මූලසකරණ සමාගම්හි ප්‍රධානම අරමුදල් ප්‍රහවය වන නය ගැනීම්, 2009 වසරේ රුපියල් බ්ලියන 74 ක් වූ අතර, මෙය 2010 වසරේ රුපියල් බ්ලියන 105 දක්වා සියයට 42 කින් වර්ධනය විය. සමස්ත අරමුදල් කෙරෙහි නය උපකරණවල දායකත්වයේ වෙනසක් සිදු තොවු අතර, වෙනත් ආකාරයේ නය ගැනීම්වල වර්ධනයක් දක්නට ලැබුණි. ප්‍රාග්ධන අරමුදල් සියයට 29 කින් වර්ධනය වූ අතර, ප්‍රාග්ධන අරමුදල් පුමාණය සමස්ත මූල්‍යනයෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 17 ක් දක්වා සුළු වගයෙන් පහළ ගියේය.

### අවුළුනම් කළමනාකරණය

අත්‍යිය නය පහසුකම් අනුපාතය ප්‍රතිශතනාත්මකව හා සංඛ්‍යාත්මකව පහළ යාම මගින් නිරුපණය වනුයේ නය අව්‍යානම කෙරෙහි වූ අයන්පත් බලපෑම අඩු වෙමයි. 2009 වසරේ දී සියයට 8 ක් පමණ වූ අත්‍යිය නය පහසුකම් අනුපාතය 2010 වසරේ දී සියයට 5 දක්වා පහළ ගිය අතර, අත්‍යිය නය පහසුකම් පුමාණය රුපියල් බ්ලියන 6.0 සිට රුපියල් බ්ලියන 5.4 දක්වා පහළ ගියේය. කෙසේ නමුත්, අත්‍යිය නය පහසුකම්

### 8.10 සංඛ්‍යා සටහන

#### විශේෂිත කළේබදු මූලසකරණ සමාගම්හි වත්කම් හා වගකීම් සංයුතිය


| අධිකාරය                     | 2009           |                         | 2010 (අ)       |                         | වෙනස %     |             |
|-----------------------------|----------------|-------------------------|----------------|-------------------------|------------|-------------|
|                             | රුපියල් බ්ලියන | සමස්තයේ ප්‍රතිශතයක් ලෙස | රුපියල් බ්ලියන | සමස්තයේ ප්‍රතිශතයක් ලෙස | 2009       | 2010        |
| <b>වත්කම්</b>               |                |                         |                |                         |            |             |
| නය පහසුකම්                  | 80.0           | 71.7                    | 105.4          | 68.4                    | (10.3)     | 31.9        |
| මූල්‍ය කළේබදු               | 29.5           | 26.4                    | 40.2           | 26.1                    | (32.7)     | 36.3        |
| ආයෝජන                       | 6.3            | 5.6                     | 16.8           | 10.9                    | 16.9       | 166.7       |
| වෙනත්                       | 25.3           | 22.7                    | 31.8           | 20.7                    | 62.8       | 26.0        |
| <b>වගකීම්</b>               |                |                         |                |                         |            |             |
| නය සාධන පත්‍ර               | 24.0           | 21.4                    | 32.7           | 21.2                    | 14.5       | 36.6        |
| අනෙකුත් නය ගැනීම්           | 49.9           | 44.7                    | 72.0           | 46.7                    | (11.1)     | 44.3        |
| ප්‍රාග්ධන අරමුදල්           | 20.5           | 18.4                    | 26.5           | 17.2                    | 10.8       | 28.9        |
| වෙනත්                       | 17.1           | 15.5                    | 22.9           | 14.8                    | 21.4       | 31.8        |
| <b>මුළු වත්කම් / වගකීම්</b> | <b>111.5</b>   | <b>100.0</b>            | <b>154.1</b>   | <b>100.0</b>            | <b>1.4</b> | <b>38.2</b> |

(අ) නාවකාලික

මූල්‍ය: ශ්‍රී ලංකා මහ බැංකුව


## 8.8 රුප සටහන

## විශේෂිත කළේඛදු මූලසකරණ සමාගමිනි අනුය නිය පහසුකම්



## 8.9 රුප සටහන

## විශේෂිත කළේඛදු මූලසකරණ සමාගමිනි ලාභඥයින්ව ද්‍රේශක



සදහා වෙනත්කීම් සියයට 57 සිට සියයට 78 දක්වා සැලකිය යුතු මට්ටමකින් වර්ධනය විම, අවදානම් අඩුකර ගැනීමේ සාධකයක් විය. මෙම අංශයේ ප්‍රාග්ධන අරමුදල්වලින් සියයට 53 ක් විශේෂිත කළේඛදු මූලසකරණ සමාගමිනි පාලිත සමාගම්වල/සම්බන්ධිත සමාගම්වල ආයෝජනය කර ඇති බැවින් ආයෝජනයන්හි ඉහළ අවදානම් නැමුරුවක් දක්නට ලැබේ. වෙළෙඳපෙළ පොලී අනුපාතයන්ගේ අඛණ්ඩ පහළ යාම හේතුවෙන් වූ ප්‍රතිලාභය නිසා කළේඛදු මූලසකරණ සමාගමිනි ගුද්ධ පොලී ආන්තිකය (ගුද්ධ පොලී ආදායම, පොලී ආදායම උපයන වත්කම්වල ප්‍රතිගතයක් ලෙස) 2009 වර්ෂයට සාපේක්ෂව සියයට 5 සිට සියයට 7 දක්වා 2010 වර්ෂයේදී වර්ධනය විය. 2010 වසරේ දෙසැම්බර් මස අවසානය වන විට රුපියල් බිලියන 15 ක දුවිඳිල වත්කම් මෙම අංශයේ පැවති අතර, එය 2009 වසරේ සියයට 127 ක් ව පැවති වර්ධනය සමඟ සැසැදීමේ දී සියයට 15 ක සුළු වර්ධනයක් විය. 2010 අවසානය වන විට, මෙම දුවිඳිල වත්කම්, සමස්ත නිය ලබාගැනීම්වලින් සියයට 14 ක් විය.

## 8.11 සංඛ්‍යා සටහන

## විශේෂිත කළේඛදු මූලසකරණ සමාගමිනි ලාභය

| අධිකාරී          | වට්නාකම (රු. ඩීලියන) |           | වර්ධනය               |               |                      |               |
|------------------|----------------------|-----------|----------------------|---------------|----------------------|---------------|
|                  | 2009                 | 2010 (රු) | 2009                 |               | 2010                 |               |
|                  |                      |           | වට්නාකම (රු. ඩීලියන) | ප්‍රතිශතය (%) | වට්නාකම (රු. ඩීලියන) | ප්‍රතිශතය (%) |
| පොලී ආදායම       | 13.4                 | 15.3      | (1.5)                | (9.8)         | 1.9                  | 14.4          |
| පොලී වියදම       | 8.8                  | 7.4       | (1.8)                | (17.0)        | (1.4)                | (16.2)        |
| ගුද්ධ පොලී ආදායම | 4.6                  | 7.9       | 0.3                  | 8.0           | 3.3                  | 72.6          |
| පොලී නොවන ආදායම  | 3.2                  | 4.0       | 0.6                  | 21.8          | 0.8                  | 26.0          |
| බදු පෙර ලාභය     | 2.6                  | 5.8       | 0.3                  | 12.6          | 3.2                  | 123.1         |
| බදු පසු ලාභය     | 1.5                  | 4.0       | 0.0                  | (2.5)         | 2.5                  | 158.1         |

(අ) තාවකාලික

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

සමස්ත නිරක්ෂණ

බැංකු නොවන මූල්‍ය ආයතන සාමාන්‍යයෙන් ඉහළ පෙළී අනුපාතයක් ලබ දෙමින්, තැන්පතු ලබාගෙන සාපේක්ෂ වශයෙන් ඉහළ අවබ්‍රනමක් ඇති කුලිපිට ගැනුම්, කල්බුදු පහසුකම් සහ දේපල වෙළඳාම් ආදි අංශ සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමේ කටයුතුවල නිරන වේ. දේශීය හා විදේශීය මූල්‍ය තත්ත්වයන්වල ඇති වූ සමහර කම්පනවල ප්‍රතිඵලයක් වශයෙන් 2008 නොවැම්බර මස ආරම්භයේද දී ආයතන 58 කින් පමණ සමන්වීන වූ බැංකු නොවන මූල්‍ය ආයතන (ලියාපදිංචි මුදල් සමාගම් සහ කල්බුදු මූල්‍යකරණ ආයතන) බොහෝමයක තැන්පතුකරුවන් සහ අනෙකුත් ගනුදෙනුකරුවන් නොසන්සුන්තාවයට පත්වීමක් දක්නට ලැබේණි. ව්‍යාපාර සම්මුඛ දෙකකට අයත් ආයතන 8 ක් එම ආයතනවල පැවතී ජුර්වල අවබ්‍රනම් කළමනාකරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වශයෙන් තැන්පතු පිටතට ගාලායාමේ අර්ථධියකට ලක් වූවත් බැංකු නොවන මූල්‍ය ආයතන විශාල ප්‍රමාණයක් මෙම තත්ත්වයට සාර්ථකව මුළුණ දෙන ලදී. අර්ථධිකාරී තත්ත්වයන් මූල්‍ය ආයතනවලට බලපාන අකාරය කිරීමේදී දක්නට ලැබෙන අකාරයට මෙම ආයතන ද උග්‍ර ද්‍රව්‍යීලනා ප්‍රයෝගවලට මුළුණ දුන් අතර විශාල වශයෙන් අලාභ ලැබීම සහ වත්කම් ආපසු අයකර ගැනීමේ ජුර්වලනාවය හේතුවෙන් අවසානයදේ බුන්වත් වීමේ අවබ්‍රනමකට මුළුණ දෙන ලදී. එහෙත් මෙම අර්ථධිකාරී තත්ත්වය මූල්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතනයන් කෙරෙහි පැනිරියාමේ බලපෑමක් ඇති නොකළ අතර, එනිසා නියාමන අධිකාරය වශයෙන් මහ බැංකුව මෙම ආයතනවල ගනුදෙනුකරුවන්ගේ විස්වාසය වැළැ දුපුණු කිරීම සහ ව්‍යාපාර කටයුතු ප්‍රනාජත්පාපනය කිරීම සඳහා විශේෂ නිරාකරණය කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාවත නැංවිය.

අරුබුදයට ලක්ෂු සමාගම්වල අරුබුද නිරාකරණය කිරීමේ අභිමතාර්ථයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට පැවරී ඇති බඟුවිධ ව්‍යවස්ථාපිත බලය මගින් කළමනාකරණය සහ ව්‍යාපාරය පවත්‍ය ගැනීම, අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රතිස්ථාපිතය කිරීම, තාවකාලිකව ව්‍යාපාර කටයුතු නැවැත්වීම සහ සමාගම් ඇවර කිරීම වැනි ක්‍රියාමාර්ග මගින් මැදිහත් වීමට හැකි නමුත් මහ බැංකුව මහජන අරමුදල් භාවිතයෙන් තොරව, කළමනාකරිත්වය කෙරෙහි සාර්ථක මැදිහත්වීමක් සිදු නොකොට මහජන විශ්වාසය ගොඩනැගිම සහ එම ආයතන පූහරුත්පානය කිරීම සඳහා වෙළඳුපාල පදනම් කරගත් ක්‍රමයක් අනුගමනය කරන ලදී ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ක්‍රියාමාර්ග විශ්වාසයෙන් අනුගමනය කරනු ලැබුවේ 1990 මුදල භාගයේ බිංදු වැට්ටම ලක් වූ මුදල සමාගම් 13 සම්බන්ධයෙන් අනුගමනය කරන ලද නිරාකරණය කිරීමේ ක්‍රියාමාර්ගවලින් උගත් පාඩම් ක්‍රියාත්මක යුතිනි.

ඒ අනුව, අර්ථදයට ලක් වූ ආයතනවල අර්ථදය තීරාකරණය කිරීම සඳහා 2008 - 2009 වර්ෂවල මහ බලකුව ත්‍යාගත්මක කරන ලද විශේෂත පියවරයන් පහත පරිදී වේ.

- ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය නැවත ප්‍රතිශ්ථාපනය කිරීමේ අරමුණින්, අන්තර කාලය තුළ අර්බුදයට ලක් වූ සමාගම් පාලනය කිරීම සහ මුදල් මණ්ඩලය මගින් ලබාදෙන තීරණ හියවත නැංවීම සඳහා රාජ්‍ය අනුග්‍රහයක් සහිත නියෝජිතවරුන් කළමනාකරණ නියෝජිතයන් වශයෙන් පත් කිරීම.
  - අධ්‍යක්ෂවරුන්ගේ විධායක බලතල ඉවත් කළ අතර මුවන් අධ්‍යක්ෂ මණ්ඩලවල රදවා තබාගැනීම සහ එම අධ්‍යක්ෂවරුන් විසින් අනිතයේ සිද්ධරාන ලද කටයුතුවලට වගකීම මුවන් වෙත පැවරීම.
  - සේවානිපුදකින් අධ්‍යක්ෂවරුන්ගේ සහ විධායක නිලධාරීන්ගේ වේතන සීමා කිරීම.
  - අනවසර තැන්පතු එකතු කිරීමේ නිරත වූ ආග්‍රිත ආයතනවල වගකීම පැවරීම වැළැකුවීම සඳහා මුළු තැන්පතු වගකීමට සීමා පැනවීම.
  - තම විකිණිය හැකි වන්කම් උපයෝගී කොටගෙන අරමුදල් රස්කර ගැනීමට හැකිවන ලෙස රජයේ සභාය ඇතිව දිරිගැනීවීමේ යෝජනාවලියක් හඳුන්වා දීම.
  - බැංකවලින් අරමුදල් ලබාගැනීමේ ප්‍රවේශයක් ඇති කිරීම සඳහා මය ඇප්ප ආවරණ යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම.
  - අර්බුදයට ලක් වූ සමාගමවලට උපදෙස් ලබාදීම හා ව්‍යාපාරික කටයුතා ප්‍රතිච්‍රාපන කිරීම සඳහා ව්‍යාපාරික සහ නීති වෘත්තිකයන්ගේ සමන්වීත සිවු දෙනෙකුගෙන් සැදුම්ලන් විශේෂයෙන් මණ්ඩලයක් පත් කිරීම.
  - ප්‍රාග්ධන තත්ත්වය වැඩි දියුණු කිරීම සහ තැන්පතු ආපසු ගෙවීමේ අපහසුතා අඩුකිරීම සඳහා තැන්පත්කරුවන්ගේ සහ මයිමියන්ගේ අනුමැතිය ඇතිව අදාළ තැන්පතු හා මය, ආයතනයේ ප්‍රාග්ධනය බවට පරිවර්තනය කිරීම.
  - ද්‍රව්‍යීලනා ප්‍රශ්න ඉවත්කිරීම සඳහා නව ආපසු ගෙවීමේ කාලපරිවිශේදයන් සහ අඩුකරන ලද පොලී අනුපාත සහිතව සමහර තැන්පතු ප්‍රතිලේඛනගත කිරීම.
  - සහයෝගයක් නොදක්වන සහ එලඟයි ලෙස කටයුතු නොකරන අවස්ථාවල දී, අධ්‍යක්ෂවරු මූල්‍ය අංශයේ තනතුරුක් දැරීමට යෝගා සහ සැදුසු විය හැකි බව සැක සහිත බැවින් එම අධ්‍යක්ෂවරු ව්‍යවස්ථාපිත බලතලවලට අනුව ඉවත් කිරීම.
  - උපායකිරීම් ආයෝජකයන්ට නව ප්‍රාග්ධනය ආයෝජනය කිරීම, වන්කම් සාධාරණ මිලට තක්සේරු කිරීම, ගක්මිනක් මූල්‍ය තත්ත්වයක් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ප්‍රතිපාදන සැපයීම සහ මූලික ප්‍රාග්ධනය යොවීම මින් ගේෂ පත්‍රය ප්‍රතිච්‍රාපන කිරීමෙන්.
  - තැන්පතු/මය, හිමිකම් ප්‍රාග්ධනය බවට පරිවර්තනය කිරීම, වන්කම් සාධාරණ මිලට තක්සේරු කිරීම, ගක්මිනක් මූල්‍ය තත්ත්වයක් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ප්‍රතිපාදන සැපයීම සහ මූලික ප්‍රාග්ධනය යොවීම මින් ගේෂ පත්‍රය ප්‍රතිච්‍රාපන කිරීමෙන්.

අනතරුව ප්‍රාග්ධනය තවදුරටත් වර්ධනය කිරීම සඳහා නව කොටස් නිකුත් කිරීම ද සිදුකරන ලදී. නව කොටස්කරුවන්ගේ සහභාගිත්වය තුළින් ආයතන යටු තත්ත්වයට පත් කිරීමට පහසුකම් සැලසීම සඳහා එතෙක් ලැයිස්තුගත තොකරන ලද අයතනවලට තම කොටස්, කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත කිරීමට නියම කළ අතර එමගින් ආයතනික යහපාලනය ගක්තිමත් විමක් ද සිදු වේ.

එහි ප්‍රතිච්ලයක් වශයෙන් සමාගම් 3 කට නව ප්‍රාග්ධනය සහ උපායකිලි ආයෝජනයන් සමඟ නැවත ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට හැකි විය. මෙම සමාගම් නව ව්‍යාපාරික ආකෘතියකින් ඉදිරියට ගෙනයාම සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර ඇත. අනෙකුත් සමාගම්වල ප්‍රතිච්චුගත කිරීම සැලසුම් කළ ආකාරයට අවසන් කිරීමට ආසන්නව පවතී.

ලදී. විවක්ෂණයේ නියාමනය යටතේ පවත්වාගතයුතු උපරිම ප්‍රාග්ධනය මත ඔය අනුපාතය (තොලන අනුපාතය) 7 ක් ලෙස නියම කර ඇති විට එම අයය 4 ක් ලෙස පවත්වාගෙන යාම තුළින් ඉහළ මට්ටමේ ප්‍රාග්ධනයක් තුළින් අවබුදු කළමනාකරණය කිරීමේ හැකියාව පෙන්නුම් කර ඇත.

#### නියාමනයේ හා අධික්ෂණයේ ප්‍රගතිය

අනාගත වර්ධනයට පහසුකම් සැපයීම සඳහා 2012.01.01 දින සිට ත්‍රියාන්තමක වන පරිදි, අවම මූලික ප්‍රාග්ධන අවශ්‍යතාව රුපියල් මිලියන 75 සිට රුපියල් මිලියන 100 දක්වා ඉහළ න්‍යා ලේඛන ලදී. එමෙන්ම අවම මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවය 2013, 2014, 2015 හා 2016 වර්ෂ සඳහා පිළිවෙළින් රුපියල් මිලියන 150, රුපියල් මිලියන 200, රුපියල් මිලියන 250 හා රුපියල් මිලියන 300 දක්වා තවදුරටත් ඉහළ දමන ලදී. පොදු සමාගමක්, විශේෂ කළේදු මූල්‍යකරණ සමාගමක් ලෙස ලියාපදිංචි වීම සඳහා සුදුසුකම් ලැබීමට අවශ්‍යවන අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය ද 2011.01.01 සිට රුපියල් මිලියන 100 දක්වා ඉහළ න්‍යා ඇති අතර, එය වාර්ෂිකව රුපියල් මිලියන 50 බැහිත් වැඩි කිරීම තුළින් වර්ෂ 2015.01.01 වන විට අවම ප්‍රාග්ධන අවශ්‍යතාව රුපියල් මිලියන 300 දක්වා ඉහළ න්‍යා ඇති. විශේෂ කළේදු මූල්‍යකරණ සමාගමහි ගාබා/ව්‍යාපාරික ස්ථාන, විවෘත කිරීම/මාරු කිරීම/වැසීම සම්බන්ධව සහ වාර්තාකරන අවශ්‍යතාවලට අදාළව නව ව්‍යානයන් දෙකක් නිකුත් කරන ලදී. 2011 අප්‍රේල් මස සිට ත්‍රියාන්තමක වන පරිදි බඳු ගණනය සඳහා රුපියල් මිලියන මගින් යෝජිත උපකරණ වෙනුවෙන් ලබාදෙන ලද වාසිභාගක ප්‍රාග්ධන දීමනා මෙම කර්මාන්තයට සහ එහි ලාභඥයිත්වයට හිතකර තත්ත්වයක් උග්‍රකරනු ඇත.

#### රුපයේ සුරකුම්පත්ති ප්‍රාථමික අලෙවිකරණවන්

2010 වසර තුළ දී ප්‍රාථමික අලෙවිකරුවන් තම අවබුදු කළමනාකරණ දරුණක, විවක්ෂණ සීමාවන් තුළ පවත්වා ගනිමින්, මූල්‍ය දරුණකවල ද කැපීපෙනෙන දියුණුවක් පෙන්විය.

#### වත්කම් හා වගකීම්

2010 වසර අවසානයේදී ප්‍රාථමික අලෙවිකරුවන්ගේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 125.8 ක් වූ අතර, මෙය 2009 වර්ෂය හා සැසදීමේ දී සියයට 26 ක වැඩිවිමකි. අවසරලන් ගනුදෙනුවලට අනුකූලව ඔවුන්ගේ මුළු වත්කම් ප්‍රමාණයෙන් සියයට 98 ක්ම රජයේ සුරකුම්පත්ති ගනුදෙනු සුරකුම්, ආයෝජන සුරකුම් සහ ප්‍රතිච්චුවුම් වලින් සමන්විත විය. එයින් ආයෝජන සුරකුම් සහ ප්‍රතිච්චුවුම් පිළිවෙළින් සියයට 15.2 ක සහ 48.7 ක අඩුවීම් පෙන්නුම් කළ බැවින් මුළු කළමෙහි වර්ධනයට බලපෑ ප්‍රධානතම සාධකය වූයේ ගනුදෙනු සුරකුම් සිදු වූ කැපී පෙනෙන සියයට 76.7 ක වර්ධනයයි. රුපියල් බිලියන 74 ක් වූ ප්‍රතිමිලදී ගැනුම් ප්‍රාථමික අලෙවිකරුවන්ගේ ප්‍රධානතම වගකීමක් වූ අතර, 2009 දී සියයට 73.2 ක් වූ මුළු වත්කම් සහ ප්‍රතිමිලදී ගැනුම් අතර අනුපාතය 2010 වනවිට සියයට 58.8 ක් දක්වා අඩුවිය.

| අධිකමය                        | රුපයේ සුරකුම්පත්ති ප්‍රාථමික අලෙවිකරණවන්ගේ ත්‍රියාකාරන්වය |           | වාර්ෂික වර්ධනය (%) |        |
|-------------------------------|---|-----------|--------------------|--------|
|                               | 2009  | 2010 (ක්) | 2009               | 2010   |
| මුළු වත්කම්                   | 99,810  | 125,773   | 18.3               | 26.0   |
| ගනුදෙනු සුරකුම්               | 54,015  | 95,423    | 18.8               | 76.7   |
| ආයෝජන සුරකුම්                 | 17,616  | 14,943    | (7.7)              | (15.2) |
| ප්‍රතිච්චුවුම්                | 24,976  | 12,824    | 56.2               | (48.4) |
| නිශ්චිත සාධකය වැනිම්          | 99,810  | 125,773   | 18.3               | 26.0   |
| ඉටු ප්‍රාග්ධනය                | 9,958   | 13,417    | 61.9               | 34.7   |
| ප්‍රතිමිලදී ගැනුම්            | 73,032  | 74,001    | 16.0               | 1.3    |
| බඳ පරි ලාභය                   | 6,215   | 5,455     | 266.5              | (12.2) |
| බඳ ප්‍රාග්ධනය                 | 4,594   | 4,292     | 308.8              | (6.6)  |
| වත්කම් මත ප්‍රතිලාභය (%)      | 6.2   | 4.3       | 4.2                | (1.9)  |
| නිශ්චිත මත ප්‍රතිලාභය (%)     | 46.4  | 35.4      | 27.7               | (10.9) |
| අවධාන මත බරුනාලු ප්‍රාග්ධන    | 22.4  | 22.6      | 5.9                | 0.1    |
| තොලන කාලය                     | 7.4   | 5.5       | (29.5)             | (25.2) |
| ගනුදෙනු                       | 7,982,339   | 7,950,922 | 15.1               | (0.4)  |
| ප්‍රාථමික වෙළඳපාල ගනුදෙනු     | 1,522,649   | 1,508,645 | 20.1               | (0.9)  |
| ද්‍රීපියික ටෙලෙක්සොප් ගනුදෙනු | 6,459,690   | 6,442,277 | 14.0               | (0.3)  |

(අ) තාවකාලීක

ඉලය: ශ්‍රී ලංකා මහ බැංකුව

## අවබුනම් කළමනාකරණය

(අ) වෙළෙදපොල අවබුනම: ගනුදෙනු සුරකුම් මුළු වත්කම් වලින් සියයට 76 ක් වූ බැවින් වෙළෙදපොල අවබුනම ප්‍රාප්තික අලෙවිකරුවන්ට තවදුරටත් බලපාන ප්‍රධානතම අවබුනම විය. කෙසේ වෙතත්, ප්‍රාග්ධනය වැඩිවීම, ගනුදෙනු සුරකුම් කාල පරාසයෙහි කෙරිකාලීන බව සහ වර්ෂයේ දෙවන හාගයේදී එලඳු වකුය පහතට විතැන් වීම යන හේතුවල සුසංයෝගයෙන් වෙළෙදපොල අවබුනමේ අඩුවීමක් විය. 2010 දෙසැම්බර් අවසානයේ දී සිදුකරන ලද ආතති පරික්ෂාව මගින් පොලී අනුපාතයෙහි පාදකාංක 100 ක වැඩිවීමක්න් සිදුවන ප්‍රාග්ධන බාධනය රුපියල් මිලියන 1,245 ක් බවත් ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතිකයේ අඩුවීම සියයට 2.1 ක් බවත් අනාවරණය විය. මෙමගින් වෙළෙදපොල අවබුනම වැඩිවීමක් පෙන්නුම් කරන්නේ 2009 අග පැවති අගයන් සාපේක්ෂව අඩු බැවිනි. (2009 අග දී ආතති පරික්ෂාව මගින් ගණනය කරන ලද ප්‍රාග්ධන බාධනය රුපියල් මිලියන 853 ක් සහ ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතිකයේ අඩුවීම සියයට 0.9 ක්.)

(ආ) දුවකිලකා අවබුනම: දුවකිලකා අවබුනම පහල සහ පාලනය කිරීමට පහසු සීමාවක පැවතිණි. 2010 අවසානය වනවේ පැවති සමුව්විත සාමාන්‍ය පරිණාම ගැලීම දින 1, සහි 1 දක්වා සහ මාස 1 දක්වා වූ අගයයන් පිළිවෙළින් සියයට 4.4, සියයට 13.5 සහ සියයට 20.1 ක් විය. 2009 අග පැවති මෙම අගයයන් පිළිවෙළින් සියයට 3.2, සියයට 7.4 සහ සියයට 31.5 ක් වූ අතර, මෙම අගයයන් හා සැසදීමේ දී 2010 අවසානයේ දී සහි 1 දක්වා පරිණාම කාලසීමාව තුළ පැවති දුවකිලකා අවබුනම සුළු ප්‍රමාණයක වැඩිවීමක් දක්නට ලැබූණි. කෙසේ වෙතත්, ප්‍රාප්තික අලෙවිකරුවන්ගේ වත්කම් වලින් සියයට 98 ක්ම ඉහළ දුවකිලකාවයෙන් යුත් රුපයේ සුරකුම්පත්වලින් සමන්විත බැවින්, ඔවුන්ගේ දුවකිලකා අවබුනම කළමනාකරණයෙහි සැලකියුතු අවබුනමක් නොපවති.

## ප්‍රාග්ධනය සහ ලාභඛිතවය

ඉහළ ප්‍රාග්ධන පදනමක් පැවතීම අවබුනම කළමනාකරණය සඳහා තවදුරටත් පහසුවක් විය. වසර අවසානයේ දී රුපියල් බිලියන 13.4 ක් වූ ප්‍රාග්ධන පදනම පෙර වසර සමග සැසදීමේ දී රඳවාගත් ලාභය හේතුවෙන් සියයට 34.7 ක වැඩිවීමක් පෙන්නුම් කරන ලදී. ඒ අනුව, වැඩි වී ඇති ගනුදෙනු සුරකුම් සඳහා අවශ්‍ය ඉහළ ප්‍රාග්ධන අවශ්‍යතාව ආවරණය කිරීම සඳහා අවබුනම මත බර තැබූ ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය 2010 වසර අගදී සියයට 22.6 ක් පමණ වූ ඉහළ

මටටමතින් පවත්වාගෙන ඇත. 2008-2009 වසර වල දී අඩුවීමේන් හා වෙනස්වෙමින් පැවති පොලී අනුපාතික හේතුවෙන් ඉහළ මටටමක පැවති ලාභඛිතවය 2010 වසර තුළ දී පැවති අඩු හා ස්ථායි පොලී අනුපාතික හේතුවෙන් සාමාන්‍ය මටටමක් දක්වා පහල බැස ඇත. මෙහි ප්‍රතිඵලයක වශයෙන්, 2009 වසරේ වූ රුපියල් මිලියන 6,215 ක් වූ බඳු පෙර ලාභය 2010 වසරේ දී රුපියල් මිලියන 5,455 ක් දක්වා එනම් සියයට 12.2 කින් පහල බැස ඇත. ඒ අනුව, 2009 වසරේ දී සියයට 6.2 ක් වූ වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය හා සියයට 46.4 ක් වූ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය 2010 වසරේ දී පිළිවෙළින් සියයට 4.3 හා සියයට 35.4 දක්වා පහල බැස ඇත.

## වෙළෙදපොල සහභාගිතවය

2010 වසර තුළ දී හාණේඩාගාර බිල්පත් සහ හාණේඩාගාර බැඳුම්කර වෙන්දේසි සඳහා වැඩිම සහභාගිතවයක් දැක්වූයේ බැංකු ප්‍රාප්තික වෙළෙද ඒකකයි. එනම්, 2009 වසරේ දී හාණේඩාගාර බිල්පත් වෙන්දේසි සඳහා සියයට 60.9 ක් සහ හාණේඩාගාර බැඳුම්කර වෙන්දේසි සඳහා සියයට 41.2 ක් වූ බැංකු ප්‍රාප්තික වෙළෙද ඒකකවල සහභාගිතවය 2010 වසරේ දී හාණේඩාගාර බිල්පත් වෙන්දේසි සඳහා සියයට 69.1 ක් ලෙසත් හාණේඩාගාර බැඳුම්කර වෙන්දේසි සඳහා සියයට 31.5 ක් ලෙසත් පැවතිණි. 2009 වසරේ දී බැංකු නොවන ප්‍රාප්තික අලෙවිකරුවන්ගේ හාණේඩාගාර බිල්පත් සඳහා වූ සහභාගිතවය සියයට 12.6 සහ හාණේඩාගාර බැඳුම්කර වෙන්දේසි සඳහා වූ සහභාගිතවය සියයට 17.5 ක් වූ අතර, 2010 වසර වන විට එය පිළිවෙළින් සියයට 7.6 සහ සියයට 7.1 දක්වා පහල බැස ඇත. මූල ද්වීතීයියික වෙළෙදපොල ගනුදෙනු ප්‍රමාණය මූල ගනුදෙනු ප්‍රමාණයන්ගේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 81 ක ඉහළ හා ස්ථායි මටටමක පැවතිණි.

## රක්ෂණ සමාගම

රක්ෂණ සමාගම 19 කින් ද, රක්ෂණ තැයැවකාර සමාගම 48 කින් හා 37,000 ක පමණ රක්ෂණ නියෝජිතයින්ගෙන් සමන්විත වූ රක්ෂණ අංශය වැඩි දියුණු වූ ව්‍යාකාරීතවයක් පෙන්නුම් කරන ලදී. ප්‍රධාන දරුගත කිහිපයකට අනුව රක්ෂණ අංශය 2010 වසරේ දී වැඩි දියුණු වූ ව්‍යාකාරීතවයක් වාර්තා කරන ලදී. මූල වත්කම් ප්‍රමාණය සියයට 22 කින් ද, ආදායම සියයට 40 කින් ද සහ බඳු පෙර ලාභය සියයට 262 කින් ද ඉහළයාම මගින් රක්ෂණ සියයට 262 කින් ද ස්ථායි මටටමක පෙන්නුම් කරනු ලැබේ.

| අධිකමය                      | රක්ෂණ සමාගම්වල<br>ප්‍රධාන මූල්‍ය තත්ත්ව දුර්ගා |         |          | රුපියල් මිලියන |
|-----------------------------|--|---------|----------|----------------|
|                             | 2008   | 2009    | 2010 (අ) |                |
| මුළු වත්කම්                 | 155,994  | 181,045 | 221,736  |                |
| රජයේ සුරක්ෂිතය              | 64,361   | 78,083  | 89,642   |                |
| සාමාන්‍ය කොටස               | 16,352   | 22,108  | 32,696   |                |
| ඇතාධි මුදල හා තුන්වා        | 14,168   | 14,412  | 25,790   |                |
| මුළු ආදායම                  | 71,902   | 76,213  | 105,060  |                |
| වාරික ආදායම                 | 58,166   | 57,252  | 68,493   |                |
| අයෝග්‍රහ ආදායම              | 13,736   | 18,961  | 36,567   |                |
| බදුවලට පෙර ලැය              | 2,775  | 4,994   | 16,563   |                |
| තුම්පන් අන්තික අනුපාතය      | - ජ්‍රීත රක්ෂණය                                | 5.0     | 4.9      | 5.1            |
|                             | - සාමාන්‍ය රක්ෂණය                              | 2.7     | 2.8      | 2.6            |
| රදාවා ගැනීම් අනුපාතය (%)    | - ජ්‍රීත රක්ෂණය                                | 96.0    | 96.4     | 97.0           |
|                             | - සාමාන්‍ය රක්ෂණය                              | 70.5    | 72.7     | 75.7           |
| සිමිකම් අනුපාතය (%)         | - ජ්‍රීත රක්ෂණය                                | 26.6    | 43.6     | 38.3           |
|                             | - සාමාන්‍ය රක්ෂණය                              | 64.9    | 63.2     | 61.8           |
| ඒකාබදු මෙහෙයුම් අනුපාතය (%) | - ජ්‍රීත රක්ෂණය                                | 51.1    | 69.7     | 60.4           |
|                             | - සාමාන්‍ය රක්ෂණය                              | 110.4   | 91.0     | 86.0           |
| වත්කම් මත ප්‍රමාණය (%)      | - ජ්‍රීත රක්ෂණය                                | 8.4     | 2.4      | 2.6            |
|                             | - සාමාන්‍ය රක්ෂණය                              | 5.4     | 4.0      | 18.1           |
| සිමිකම් මත ප්‍රමාණය (%)     | - සාමාන්‍ය රක්ෂණය                              | 2.6     | 8.9      | 36.9           |
| ප්‍රමාණය අනුපාතය (%)        | - සාමාන්‍ය රක්ෂණය                              | 18.5    | 21.0     | 32.0           |

(අ) නාවකාලික

මූලය: ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය

ඉදිරිපත් කරන ලදී. මෙහෙතින්, රක්ෂණ සමාගම් සහ තැයැවිකරුවන්ට ප්‍රාදේශීන අවශ්‍යතාවන් තියම කිරීම, රක්ෂණ ව්‍යාපාරය පවත්වාගෙනයාම සඳහා නීති සහ නිර්ණායකයන් සකස් කිරීම, අර්ථඛ තිරාකරණයේ යෙදීම, රක්ෂණ සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලය සහ තැයැවිකරුවන් පත්කිරීම සම්බන්ධව ගක්තිමත් හා යෝග්‍ය නිර්ණායකයන් තීරණය කිරීම ආදි බලතල, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයට පැවරෙනු ඇතේ. එකාබදු වී ඇති සමාගම් දිගුකාලීන සහ සාමාන්‍ය රක්ෂණ සමාගම් ලෙස ව්‍යාපාර කටයුතු වෙනම පවත්වාගෙන යා යුතු අතර, ඒ සඳහා දැනට පවත්නා සමාගම්වලට කාලය දීම ආදිය ද, මෙම පනතට ඇතුළත් වේ. සියලුම රක්ෂණ සමාගම්, කොටස් වෙළෙඳපාලෙහි ලැයිස්තුගත කිරීම අනිවාර්යය කෙරෙනු ඇතේ. ලන්ඩන් ජොයින්ට් කාර්ගේ කම්ට්‍රොව (London Joint Cargo Committee) විසින් 2010 ජූනි මාසයේ දී ශ්‍රී ලංකාවට අදාළ යුතු අවානම් වාරිකය ඉවත් කිරීම සහ 2010 අප්‍රේල් මාසයේ දී ජාතික රක්ෂණ හාරකාර අරමුදල (National Insurance Trust Fund) මගින් තුස්තවාදී ක්‍රියා ආවරණ වාරිකය සියයට 75 කින් පහළ දුම්ම නිසා තැන්පතු හිමියන්ගේ රක්ෂණ පිරිවැය පහත යනු ඇතේ.

### එකක භාර

2010 වර්ෂයේ දී අලුතෙන් එකක භාර අරමුදල් කුනක් එම කර්මාන්තයට එකතු වීම, ගුද්ධ වත්කම් වටිනාකමෙහි සැලකිය යුතු වර්ධනය, ආයෝජකයින්ගේ ප්‍රමාණය සහ නිකුත් කළ එකක සංඛ්‍යාව ඉහළ යාම නිසා එකක භාර අංශය ප්‍රසාරණය විය. 2010 වසර අවසානයේ දී කළමනාකරණ සමාගම් 6 ක් යටතේ එකක භාර 21 ක් පැවතුණි. මුළු එකක හිමිකරුවන්ගේ සංඛ්‍යාව 24,640 ක් දක්වා සියයට 6.6 කින් වර්ධනය වූ අතර, නිකුත් කරන ලද මුළු එකක සංඛ්‍යාව බිලියන 1.16 ක් දක්වා ආසන්න ලෙස දෙගුණයකින් වැඩි විය. 2010 වසර අවසානයේ දී ගුද්ධ වත්කම් වටිනාකම සියයට 122 කින්, රුපියල් බිලියන 22 ක් දක්වා වර්ධනය විය. කොටස්වල සහ රජයේ සුරක්ෂිතයන් වල ආයෝජනයේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ ද ආයෝජන කළමෙහි කොටස්වල ආයෝජනයෙහි ප්‍රතිශතය සියයට 53 ක් දක්වා පහළ වැටි ඇති අතර, රජයේ සුරක්ෂිතයන්වල ආයෝජනය සියයට 34 කින් වර්ධනය විය. එකක භාර හිමියන් හට ගෙවන ලද ලාභාං රුපියල් 0.96 සිට රුපියල් 1.21 ලෙස වැඩි දියුණු වීමෙන් (අස්ථමෙන්තු කරන ලද බර තැබූ සාමාන්‍යය) වැඩි දියුණු වූ ලාභාං උග්‍රහයින්වය පිළිබඳ වේ. කොස් වෙතත්, එකකයක ගුද්ධ වත්කම් වටිනාකමෙහි වර්ධනය රුපියල් 18 සිට රුපියල් 19 දක්වා ආන්තික

## **8.14 සංඛ්‍යා කටිහන**

ඒකක භාර ක්රමාන්තයේ තෝරාගත් දුරශක

| අභිගනය  | 2007   | 2008   | 2009   | 2010   |
|---|--------|--------|--------|--------|
| ඒකක භාර සංඛ්‍යාව  | 14     | 17     | 18     | 21     |
| මුළු ඒකක තිශ්‍යයන්හේ සංඛ්‍යාව                           | 23,191 | 22,699 | 23,116 | 24,640 |
| ඒකක නිශ්චල ගණන (මිලියන)                                 | 470    | 638    | 564    | 1,159  |
| මුළු වත්කම් (රු. මිලියන)                                | 6,332  | 6,801  | 10,004 | 22,176 |
| සූදු වත්කම් අගය (රු. මිලියන)                            | 6,295  | 6,781  | 9,952  | 22,060 |
| කොටසවල ආයාධ්‍යත (රු. මිලියන)                            | 3,649  | 2,589  | 6,036  | 11,743 |
| මුළු වත්කම්වල ප්‍රිජිනයක් ලෙස (%)                       | 57.6   | 38.1   | 60.3   | 53.0   |
| රජයේ සුරුකුලීපවල  |        |        |        |        |
| ආයාධ්‍යත (රු. මිලියන)                                   | 808    | 2,575  | 3,008  | 7,532  |
| මුළු වත්කම්වල ප්‍රිජිනයක් ලෙස (%)                       | 12.8   | 38.0   | 30.2   | 34.1   |
| ඒකකයක පදනු ඇතුළු වත්කම් අගය (රු. මිලියල්)               | 13     | 11     | 18     | 19     |
| ඒකකයක් පදනු ඇතුළු අයය<br>(ජාරි සාමාන්‍යය) (රු. මිලියල්) | 1.33   | 1.01   | 0.96   | 1.21   |

ଶିଖାମ ଅରମ୍ଭଦଳ

විශාම අරමුදල්, රාජ්‍ය කළමනාකාරීත්වයෙන් යුතු අරමුදල් තුනකින් සහ පොදුගලික කළමනාකාරීත්වයෙන් යුතු අර්ථසාධක සහ විශාම අරමුදල් 170 කින් සමන්විත වේ. මෙම අංශය 2010 වසර අවසානයට රුපියල් බිලියන 1,180 ක වත්කම් අගයක් වාර්තා කළ අතර, 2009 වසර අවසානයේදී එම අගය රුපියල් බිලියන 1,024 ක් විය. ඒ අනුව 2009 වසරට සාලේක්ෂණ එම අංශයේ වත්කම් වල වර්ධනය සියයට 15 ක් විය. විශේෂිත පනත් යටතේ තියාත්මක වන රාජ්‍ය අරමුදල් ද්විත්වය වන සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සමස්ත අංශයේ වත්කම් වලින් සියයට 89 ක ප්‍රමාණයක් සඳහා හිමිකම්පානු ඇතේ. එම අරමුදල් දෙවර්ගයම වෙළෙඳපෙලේ පවත්නා පොලී අනුපාතයන්ට වඩා ඉහළ වූ සියයට 12.5 ක පොලියක් සාමාජික ගේෂයන් සඳහා ගෙවීමට හැකිවන පරිදි තම ලාභයායිත්වය පවත්වා ගනු ලැබේ.

මුළු වත්කම්වලින් සියලට 76 ක් සඳහා හිමිකම් කියනු ලබන සේවක අර්ථසාධක අරමුදල මෙම අංශයේ විභාගතම අරමුදල වන අතර, එය 2010 වසර අවසානය වනවිට රුපියල් බිලියන 902 ක් දක්වා සියලට 16 ක වර්ධනයක් පෙන්තුම් කළේය. 2009 වසරේද දී රුපියල් බිලියන 17 ක් වූ මුළු ගුද්ධ දායක මුදල (දායක මුදලවලින් ප්‍රතිලාභ ආපසු ගෙවීම් අඩකළ

විට) හා සහයෙන කළ, එය 2010 වසර තුළ දී රැකියල් බිලියන 20 ක් දක්වා වර්ධනය විය. දිරෝ කාලීනව සුරක්ෂිතභාවය පවත්වාගෙන යැම් සඳහා මෙන්ම සුරක්ෂිත සහ ද්‍රව්‍යීකාරණයෙන් යුතු විශාල පරිමාණයේ විකල්ප ආයෝජන මාරුග නොපැවතීම හේතුවෙන් ආයෝජන කළම් ප්‍රමුඛතම ලෙස රජයේ සුරක්ෂිපත් මත පවත්වාගතු ලැබේය. 2010 වසර අවසානයට රජයේ සුරක්ෂිපත්වල සිදුකළ ආයෝජනයේ කොටස සියලු 94.1 ක් දක්වා සියලු 7 තුනක උපායමාරික අඩවිමක් පෙන්වුම් කළේය. සාමාජිකයින්ට බෙදාහැරීම සඳහා ඇති ගුද්ධ ලාභය සියලු 9.6 කින් වර්ධනය වුව ද වෙළෙදපොලෙහි පොලී අනුපාතික අඩවිම හේතුකොටගෙන ආයෝජනවල සමස්ත ආදායම පාදකාංක 100 කින් ආත්මික ලෙස පහළ වැටුණි. ආයෝජන මත ප්‍රතිලාභ පහළ යැමත් සමගම, සාමාජික ගේෂ මත ගෙවන ලද පොලී අනුපාතිකය ද, 2010 වර්ෂයේ දී සියලු 12.5 ක් දක්වා පාදකාංක 125 කින් පහත වැටුණි. සමස්ත විශාල අරමුදල් අංශයෙන් සියලු 11 ක් සඳහා හිමිකම්පාන සේවක භාරකාර අරමුදල ද සේවක අර්ථසාධක අරමුදලට සමාන ක්‍රියාකාරීත්වයක් පෙන්වුම් කර ඇත. වත්කම්වල සියලු 17 ක වර්ධනය, රාජ්‍ය සුරක්ෂිපත්වල ආයෝජනය කළ කොටස සියලු 1 එකකින් අඩවිම, ආයෝජන මත ප්‍රතිලාභ පාදකාංක 130 කින් අඩු වීම සහ සාමාජික ගේෂයන්ට සියලු 12.5 ක් වූ අනුපාතයට පොලී ගෙවීම ආදිය ප්‍රධාන කාර්ය සඳහන දැරුණුයෙන් විය. විශාල වැටුප් දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලවල සාමාජිකයන් 242,500 කට හිමි වත්කම් පාමාණය

8.15 සංඛ්‍යා  
කටහන

සේවක අර්ථකාධික අරමුදලේ සහ සේවා නියුත්තිකයන්ගේ තාරකාර අරමුදලේ ප්‍රධාන දැරුණක

|  | ඡස්වක අර්ථසාධක |            | දෙපාල නියුතිකිවෙන හා ප්‍රකාර එරුම්දල |            |            |
|--|----------------|------------|--------------------------------------|------------|------------|
|  | අරුම්දල        | 2009 (රු.) | 2010 (රු.)                           | 2009 (රු.) | 2010 (රු.) |
| මුළු වික්ණම් (රු. බලියන)                           |                | 772.0      | 902.0                                | 107.3      | 125.9      |
| මුළු නොමියු සාමාජික ගිණුම් ගෙණුය (රු. බලියන)       | 752.5          | 869.0      | 103.1                                | 119.9      |            |
| සාමාජික ගිණුම් සංඛ්‍යාව (මිලියන)                   | 12.8           | 13.3       | 8.9                                  | 9.1        |            |
| මියකට සාමාජික ගිණුම් සංඛ්‍යාව (මිලියන)             | 2.1            | 2.3        | 2.1                                  | 2.1        |            |
| දායාච්‍රන්ද්‍ර සංඛ්‍යාව දේශීලුයාධින් සංඛ්‍යාව      | 61,396         | 62,000     | 61,237                               | 62,731     |            |
| මුළු දායකත්වය (රු. බලියන)                          | 48.7           | 54.8       | 8.7                                  | 9.8        |            |
| මුළු ප්‍රතිගෙවුම් (රු. බලියන)                      | 31.9           | 34.9       | 6.4                                  | 6.4        |            |
| මුළු ආයෝජන කළම (රු. බලියන)                         | 738.1          | 867.1      | 101.0                                | 118.9      |            |
| එකිනෙක රැකි සුදුසුලිපත් (%)                        | 97.1           | 94.1       | 91.4                                 | 90.5       |            |
| දෙ ආයතම (රු. බලියන)                                | 109.8          | 121.3      | 14.5                                 | 15.5       |            |
| බෙඳුරුම පෘත්‍ර ප්‍රතිත ප්‍රතිත ප්‍රතිත (රු. බලියන) | 101.7          | 111.5      | 14.2                                 | 14.6       |            |
| ආයෝජනය මත ප්‍රතිඵලය (%)                            | 16.0           | 15.0       | 15.2                                 | 13.9       |            |
| සාම්බුන්ද තිබූ සාම්බුන්ද මාධ්‍ය ආයෝජනය (%)         | 13.8           | 12.5       | 13.0                                 | 12.5       |            |

— 1 —

**ඩුලයන් :** ශ්‍රී ලංකා මහ බැංකුව  
සේවා නිපුණුත් කියන්ගේ භාරකාර  
ඇරමුදල

## විශේෂ සටහන 18

## සේවක අර්ථසාධක අරමුදල මගින් කොටස් වෙළෙඳපාලේ සිදු කළ ආයෝජනයන්

සේවක අර්ථසාධක අරමුදල මෙරට ඇති විගාලනම විශ්‍රාම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය වන අතර, එය සතු රුපියල් බිලියන 900 කට වඩා වැඩි වත්කම් සමූහය ශ්‍රී ලංකාවේ මූල්‍ය පදනම් සම්පත් වත්කම්වලින් සියයට 14 ක් නියෝජනය කරනු ලබයි. අරමුදලේ ආරක්ෂාව තහවුරු කරන අතරම, සිය සාමාජිකයන්ට තිරසාර පදනම්කින් යුතුව ඉදිධි මූල්‍ය ප්‍රතිලාභයක් ලබාදීමේ ආයෝජන ප්‍රතිපත්තිය සේවක අර්ථසාධක අරමුදල මගින් තවදුරටත් ක්‍රියාවල නාවන ලදී. අරමුදලේ සිදු වර්ධනය ද සම්කින් ආයෝජනයන්හි අවබුතම මතා ලෙස කළමනාකරණය කරන අතරම සාමාජිකයන්ට ලබාදෙන ප්‍රතිලාභ ඉහළ නැවීම සඳහා අරමුදලේ ආයෝජන මාර්ග ප්‍රථිල් කළ යුතු වේ.

## සේවක අර්ථසාධක අරමුදල මගින් කොටස් වෙළෙඳපාලේ කරන දැන ආයෝජනයන්

දෙන ක්‍රියා යුතු පුරා මෙරට පැවති අනුත්තර සිවිල් අරමුදය 2009 මැයි මාසයේ දී අවසන් වීම සහ එමගින් ආයෝජකයන්ගේ විශ්වාසය යළි පිවිසිම හේතුවෙන් පසුව දෙවසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපාල ඉතා ඉහළ ප්‍රතිලාභ පෙන්වුම් කළේය. විවිධානිකරණය වූ සහායම්; බැංකු, මූල්‍ය සහ රක්ෂණ; ආභාර පාන සහ දුම්කීමෙල; හෝටල් සහ සංචාරක යන වෙළෙඳපාල ප්‍රාග්ධනිකරණය අනුව ඉහළින්ම සිරින උප අංශයන් සතරෙහි මිල ද්‍රැකෙයන් පසුව වසර දෙක තුළ දී සැලකිය යුතු ලෙස වර්ධනය විය. මෙම පසුකිම යටතේ, සේවක අර්ථසාධක අරමුදල මගින් එකී අංශයන්ට අයන් මූල්‍ය වශය වශයෙන් ගක්ෂිත්වන් සහ ස්ථාවර සාමාජිකවල සිදු කළ ආයෝජනයන් මගින් කොටස් වෙළෙඳපාලෙහි කළ ආයෝජන පසුව එහි වර්ශ දෙක තුළ දී වැඩි කරන ලදී. අරමුදල මගින් කොටස් වෙළෙඳපාලේ සිදු කරන ලද ආයෝජනයන්ගේ වැඩි කොටසක් දිගුකාලීන අරමුණින් කරන ලද ආයෝජනයන් වන බැවින් අනාගතයේ දී සැලකිය යුතු මට්ටමක ඉහළ ලාභයක් ඉපැයිය හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

2010 වර්ෂයේ දී, සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපාල ආයෝජනයන් මගින් ප්‍රාග්ධන ලාභ හා ලාභාංශ යන දෙපාංශයන්ම සැලකිය යුතු ආදායමක් උපයා ඇත. මෙයට අමතරව, අරමුදල සතුව පැවති කොටස් වෙළෙඳපාල ආයෝජනයන්හි සැලකිය යුතු ප්‍රමාණයක උපලබිධ නොවූ ආදායමක් ද වාර්තා විය. මෙම කොටස් වෙළෙඳපාල ආයෝජනයන්හි ප්‍රථිථායක් ලෙස අරමුදලේ සාමාජිකයන්ට කොටස් වෙළෙඳපාලෙහි සිදු වූ විගාල වර්ධනයේ එම නෙලාගැනීමට අවස්ථාව සැලසුනු ඇතර, අරමුදලට ද සාමාජික ගිණුම් ගෙෂයන් මත ඉහළ පොලී අනුපාතිකයක් ගෙවීමට හැකිවනු ඇත. තවද, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ද ඇතුළු පොලී සැලකිය වෙළෙඳපාලේ දිගුකාලීන ආයෝජනයන්හි විශ්‍රාමක් මෙහි නොවේ. සුළු පරිමා ආයෝජකයන්ට මෙන් කෙරිකාලීන මිල උච්චාවචනයන්ගේ බලපැමක් ඇති නොවේ. සුළුන්ගේ ආයෝජන හැකියාව සාලේක්ෂණ වශය (Speculative Actions) වැනි කොටස් වෙළෙඳපාල ආකාරයක්මතාවන් නිවැරදි කර, වෙළෙඳපාලේ දිගුකාලීන ස්ථාධිතාවය පවත්වා ගැනීමට සංස්ථාගත ආයෝජකයන්ට හැකියාව ඇත. එයට අමතරව, කොටස් වෙළෙඳපාලේ විගාල දේශීය සංස්ථාගත ආයෝජකයන් සිටීම, සුළු පරිමා සහ වෙළෙඳ ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනැගීමට ඉවහා වේ. එබැවින්, විගාල සංස්ථාගත ආයෝජකයක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදල මගින් සිදුකරන ලද කොටස් වෙළෙඳපාලේ දිගුකාලීන ස්ථාධිතාවය ගොඩනැගීමට සහ ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනැගීමට උපකාරී වී ඇත.

ගක්තිය නොමැත. එබැවින්, සේවක අර්ථසාධක අරමුදල මගින් සිදුකරන කොටස් වෙළෙඳපාල ආයෝජනයන් තුළින් අරමුදලේ සාමාජිකයන්ට මූල්‍ය වශයෙන් ස්ථාවර ඉතා වශයෙන් වර්ධනය වන සාමාජිකවල අයිතියක් වකුව හිමිකර ගැනීමටත්, රටේ ආරක්ෂා සංවර්ධනයෙහි ප්‍රතිලාභ භුක්ති විදිමටත්, අවස්ථාව සැලසී ඇත.

2010 වසර දී දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතිකයක් ලෙස ගෙන් කළ සියයට 8 ක් වූ අයවැය හිගය 2011 වසර දී සියයට 6.8 ක් දක්වා ඇඩ් කිරීමට ශ්‍රී ලංකා රජය මගින් සැලසුම් කර ඇත. මෙම අනුපාතිකය එක ප්‍රිඹකාංකයකින් අඩු වීම මගින් රජයේ ණය අවශ්‍යතාවය රුපියල් බිලියන 60 කින් පමණ ඇඩ්වීමක් සිදු වේ. අයවැය හිගයේ තවදුරටත් අඩුවීමක් මධ්‍යම හා දිගුකාලීනව අපේක්ෂා කෙරෙන බැවින් රජයේ ණය ගැනීම තවදුරටත් අවවුතු ඇත. එබැවින් අරමුදලේ කොටසක් ලැයිස්තුතක කළ හා නොකළ සාමාජිම කොටස්, සාංගමික යෝකර සහ උකස් සුරකුම්පත් වැනි ඉහළ ලාභ උපයා දෙන වෙනත් ආයෝජන මාර්ග වෙත යොමු කිරීම, අරමුදල කළමනාකරණය සඳහා දුරදැරුණි ආයෝජන තියාමාරුගයක් වේ.

## ප්‍රාග්ධන වෙළෙඳපාලේ සංවර්ධනයට සේවක අර්ථසාධක අරමුදලින් දැන ප්‍රාග්ධනයෙහි

අප රටේ ප්‍රාග්ධන වෙළෙඳපාලේ සංවර්ධනය සඳහා විගාල සංස්ථාගත ආයෝජකයන් (Institutional Investors) සිටීම අනුව වශයෙන් වෙ. බොහෝ කොටස් වෙළෙඳපාලවල, තනි ප්‍රදාගල ආයෝජකයන්ට සාපේක්ෂව විශ්‍රාම ප්‍රතිලාභ අරමුදල් (Pension Funds), එකක හාර (Unit Trust) හා සාමූහික අරමුදල් (Mutual Trust) වැනි සංස්ථාගත ආයෝජකයන් මගින් සිදුකරන මෙහෙය විගාල වේ. සංස්ථාගත ආයෝජකයන් දිගුකාලීන අරමුණු ඔස්සේ අයෝජනය කරන බැවින්, මුවන්ට සුළු පරිමා ආයෝජකයන්ට මෙන් කෙරිකාලීන මිල උච්චාවචනයන්ගේ බලපැමක් ඇති නොවේ. සුළුන්ගේ ආයෝජන හැකියාව සාලේක්ෂණ වශය (Speculative Actions) වැනි කොටස් වෙළෙඳපාල ආකාරයක්මතාවන් නිවැරදි කර, වෙළෙඳපාලේ දිගුකාලීන ස්ථාධිතාවය පවත්වා ගැනීමට සංස්ථාගත ආයෝජකයන්ට හැකියාව ඇත. එයට අමතරව, කොටස් වෙළෙඳපාලේ විගාල දේශීය සංස්ථාගත ආයෝජකයන් සිටීම, සුළු පරිමා සහ වෙළෙඳ ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනැගීමට ඉවහා වේ. එබැවින්, විගාල සංස්ථාගත ආයෝජකයක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදල මගින් සිදුකරන ලද කොටස් වෙළෙඳපාලේ දිගුකාලීන ස්ථාධිතාවය ගොඩනැගීමට සහ ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනැගීමට උපකාරී වී ඇත.

රුපියල් බ්‍රිතාන්ත්‍රියන 23 ක ආයෝජන ඇතුළත්ව රුපියල් බ්‍රිතාන්ත්‍රියන 26 ක් වූ අතර, 2009 වසරේද දී එහි වත්තම් ප්‍රමාණය රුපියල් බ්‍රිතාන්ත්‍රියන 22.7 ක් විය. පෙරද්ගලික කළමනාකාරීන්වයෙන් යුතු අර්ථසාධක සහ විශාම අරමුදල් 170 නි සාමාජිකයන් 157,500 ක් පමණ සතු වත්තම් ප්‍රමාණය 2009 වසරේ රුපියල් බ්‍රිතාන්ත්‍රියන 122 ට සාපේක්ෂව 2010 වසර අවසානය වනවිට රුපියල් බ්‍රිතාන්ත්‍රියන 126 ක් දක්වා වර්ධනය වූ අතර, ආයෝජන රුපියල් බ්‍රිතාන්ත්‍රියන 107 ක් විය. අරමුදල්හි සුරක්ෂිතාවය සහ ගක්තිමත්හාවය තහවුරු කිරීම සඳහා විවක්ෂණයිලි නියාමනයන් සහ අධික්ෂණයන් සිදුකිරීමේ අරමුණ සහිතව අර්ථසාධක සහ විශාම අරමුදල් සඳහා නියාමන අධිකාරියක අවශ්‍යතාව හඳුනාගෙන ඇති අතර, තුදුරු අනාගතයේදීම අදාළ පරිදි ප්‍රතිපත්ති සම්පාදනය කිරීම ආරම්භ කරනු ඇත.

#### 8.4 මුදල වෙළෙඳපොළවල ක්‍රියාකාරීන්වය

##### මුදල වෙළෙඳපොළ

වාණිජ බැංකු පද්ධතිය තුළ පැවති අතිරික්ත ද්‍රව්‍යීලතාවයේ ප්‍රතිඵලයක් ලෙස, 2010 වසරේ දී මුදල් වෙළෙඳපොළ අඛණ්ඩව ඉහළ ද්‍රව්‍යීලතාවක් පවත්වාගනු ලැබේය. වසර ආරම්භයේ දී වාණිජ බැංකුවල අතිරික්ත ද්‍රව්‍යීලතාව ආසන්න වගයෙන් රුපියල් බ්‍රිතාන්ත්‍රියන 109 ක් වූ අතර, වසර අවසාන හාය වන විට එය රුපියල් බ්‍රිතාන්ත්‍රියන 124.3 ක් දක්වා වැඩි විය. ඒ අනුව සමස්ත ඒක්ෂණ මුදල් වෙළෙඳපොළහි ගනුදෙනු ප්‍රමාණය, 2009 වසරහි වූ සියයට 6 ක වර්ධනයට සාපේක්ෂව, 2010 වසරේ දී අඩිකින් පමණ අඩු වූයේය. මේ අතර, ඒක්දී ඒක්ෂණ මුදල් අනුපාතික සියයට 7.83 සහ සියයට 9.43 ක පරාසයක් දක්වා සැලකිය යුතු ලෙස අඩු විය. කෙසේ වෙතත්, අන්තර් බැංකු ඒක්දී ප්‍රතිමිලදී ගැනුම් (රජයේ සුරක්ෂිත්වන් මත) 2009 වසරේ දී පැවති ප්‍රමාණයෙන්ම බොහෝදුරට නොවෙනස්ව පැවතියද, ඒක්ෂණ මුදල් අනුපාතික පරාසයට වඩා පහළ පරාසයක් පෙන්නුම් කළා වූ

එක්දීන ප්‍රතිමිලදී ගැනුම් පොලී අනුපාත සියයට 7.05 සහ සියයට 8.53 ක පරාසයක් දක්වා කැළී පෙනෙන ලෙස අඩු විය. කෙසේ වෙතත්, අතිරික්ත ද්‍රව්‍යීලතාවයක් පැවතීම සහ මහ බැංකු ප්‍රතිවිකුණුම් කුවුලවෙහි අඩු ක්‍රියාකාරීන්වයන් සමග අතිරික්ත ද්‍රව්‍යීලතාවය ඉවත් කිරීමට මහ බැංකුව ගත් ක්‍රියාමාර්ග හේතුකොටගෙන මහ බැංකු සුරක්ෂිත්වන් ඉතා විශාල ලෙස වැඩි වූ අතර, එම නිසා මහ බැංකුවේ ප්‍රතිමිලදී ගැනුම් ගනුදෙනු සැලකිය යුතු ලෙස වැඩි විය.

##### දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ

විදේශ අරමුදල් ගළාඹීම වැඩිවිමත් සමග ශ්‍රී ලංකා රුපියල කුමයෙන් අධිප්‍රමාණය විය. ශ්‍රී ලංකා රුපියල එ.ජ. බොලරයට සාපේක්ෂව රුපියල් 114.38 සිට රුපියල් 110.95 දක්වා සියයට 3.09 කින් අධි ප්‍රමාණය විය. යුරෝ සහ ව්‍යාතානය පවුමට සාපේක්ෂව රුපියල පිළිවෙළින් සියයට 10.95 කින් සහ සියයට 6.03 කින් අධිප්‍රමාණය වුණි. කෙසේ වුවත්, ඉන්දියානු රුපියලට සහ ජපන් යෙන් විලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පිළිවෙළින් සියයට 0.73 කින් සහ සියයට 8.8 කින් අවප්‍රමාණය විය. විදුලී මුදල් තුවමාරු සඳහා වාණිජ බැංකු සාමාන්‍ය එ.ජ. බොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත 2009 වසරේ දී වාර්තා වූ රුපියල් 113.61 සහ රුපියල් 115.15 ව සාපේක්ෂව 2010 වසරේ දී රුපියල් 110.2 සහ රුපියල් 112.02 දක්වා අඩු විය. එ.ජ. බොලරය, යුරෝ සහ ව්‍යාතානය පවුමට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණය විම, විදේශීය වෙළෙඳපොළහි තවදුරටත් තරගකාරී විම සඳහා එළඳයිතාවය ඉහළ නැවේමේ අවශ්‍යතාව අපනයන කරුවන්ට දත්ත ලද සංඛ්‍යාවක් විය.

සමස්ත අන්තර් බැංකු විදේශ විනිමය ගනුදෙනු ප්‍රමාණය 2010 වසර තුළ දී එ.ජ. බොලර මිලයන 11,066 ක් දක්වා වර්ධනය වූ අතර, එය 2009 වසරේදී එ.ජ. බොලර මිලයන 10,959 ක් විය. 2010 වසර තුළ සාමාන්‍ය දෙනික අන්තර් බැංකු ගනුදෙනු ප්‍රමාණය

#### 8.16 සංඛ්‍යා සටහන

##### මුදල වෙළෙඳපොළ ගෙනුදෙනු

| අධිකාරී                         | පරිමාව (රුපියල් බ්‍රිතාන්ත්‍රියන) |       |        | පොලී/රුලද අනුපාතය |              |             |
|---------------------------------|-----------------------------------|-------|--------|-------------------|--------------|-------------|
|                                 | 2008                              | 2009  | 2010   | 2008              | 2009         | 2010        |
| ඒක්ෂණ මුදල                      | 1,927                             | 2,040 | 996    | 12.52 - 21.13     | 8.58 - 15.54 | 7.83 - 9.43 |
| අන්තර් බැංකු ප්‍රතිමිලදී ගැනුම් | 932                               | 1,162 | 1,128  | 12.03 - 21.76     | 8.29 - 15.01 | 7.05 - 8.53 |
| මහ බැංකු ප්‍රතිමිලදී ගැනුම්     | 851                               | 1,786 | 10,723 | 10.50 - 15.94     | 7.50 - 10.90 | 7.25 - 8.25 |
| මහ බැංකු ප්‍රති විකුණුම්        | 905                               | 907   | -      | 12.00 - 19.00     | 9.75 - 19.00 | 9.75 - 9.00 |
| මහ බැංකු සුරක්ෂිත්වන්           | 176                               | 1,781 | 1,467  | 10.50 - 16.25     | 7.50 - 9.62  | 7.25 - 8.85 |

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

එ.ජ. බොලර් මිලියන 46.3ක් වූ අතර, එය 2009 වසර තුළදී එ.ජ. බොලර් මිලියන 45.4 ක් විය. එ.ජ. බොලරයේ අහිතකර විව්ලපාතාව ඉවත් කොට පහසු කිරීම උදෙසා, පෙර පරිදීම මහ බැංකුව නිරතුරුව දේශීය විදේශීය විනිමය වෙළඳපාලට මැදිහත් වී ඇති අතර, 2010 වසර තුළ දී දේශීය විදේශීය වෙළඳපාල තුළින් එ.ජ. බොලර් මිලියන 753.2 ක් මිලදීගෙන ඇතේ. කොසේස් වෙතන්, ජාත්‍යන්තර වෙළඳපාලෙහි බොර තෙල් මිල ඉහළ යාම ප්‍රධාන විශයෙන්ම තෙල් සඳහා කරන ගෙවීම වැඩි විමට හේතු වූ අතර, එහි ප්‍රතිථිලයක් ලෙස මහ බැංකුවට වසර අවසානවත්ම එ.ජ. බොලර් මිලියන 819.8 ක් විකිණීමට සිදුවිය. මේ හේතුවෙන් එ.ජ. බොලර් මිලියන 66.6 ක ගුද්ධ විකුණුම් 2010 වසරේ දී වාර්තා වූ අතර, 2009 වසරේහි දී එය වාර්තා කරනු ලැබුයේ එ.ජ. බොලර් මිලියන 2291.9 ක ගුද්ධ ගැනුමය. වැඩි දියුණු වූ විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය සහ අහිපායන් පිළිබඳ කරමින් කොටස්, රජයේ සුරක්ෂිපත්, තැන්පත යනාදිය මාර්ගයෙන් 2010 වසර තුළ දී රට තුළට ගලා එන ලද ගුද්ධ විදේශ ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 51.8 ක් විය. (එ.ජ. බොලර් මිලියන 458 ක්) විදේශ ආයෝජකයන්ට තම මූල්‍ය ආයෝජන විධිමත් කරගැනීම සඳහා විනිමය පාලන ප්‍රතිපත්ති යටතේ වන රුපියල් ගිණුම තුළින් සුරක්ෂා ආයෝජන ගිණුම්වල ගලා යැමි සහ ගලා එම පෙන්වුම් කරනු ලැබේ. මෙම ගිණුම රුපියල් බිලියන 215.9 ක ගලා එම වාර්තා කොට ඇති අතර, ආයෝජන තැවත අදාළ රටවල්වලට යාම, ලාභාංශ/ආදායම් සඳහා වූ ගලා යාම රුපියල් බිලියන 164.1 ක් විය.

රුපියල විදේශීය ගනුදෙනු සඳහා යෙදුම් වක්‍රී පුළුල් කිරීම උදෙසා, විනිමය පාලන ලිහිල් කිරීමේ මණ්ඩල කිහිපයක් විවක්ෂණයිල් ආරක්ෂිත කුම සමග කියාත්මක කරන ලදී. එම කියාමාරුග ලෙස විදේශීකයන්ගේ මූල්‍ය ආයෝජන විධිමත් කිරීම උදෙසා සුරක්ෂිත පත් ආයෝජන ගිණුම (SIA) හඳුන්වාදීම, සාම්ඛ්‍යික තාක්ෂණික සියලුට 50 ක් දක්වා විදේශ ආයෝජනයට අවසර දීම, ඒක පුද්ගල සහ ව්‍යාපාර මගින් සුදුකරන විදේශ තාක්ෂණික අඩු කාලයකින් අනුමත කිරීම, විදේශීය ව්‍යාපාරයන්ට ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර ආරම්භ කිරීමට අවසර දීම මෙන්ම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට සහ හැඳුව්ල් ව්‍යාපාරයන්ට ශ්‍රී ලංකාවෙන් පිටත ව්‍යාපාර සිදු කිරීමටත් අවසර දීම, ආනයන බිල්පත් පුරුව ගෙවීම සඳහා අවසර ලබාදීම, තොරාගනු ලැබූ ආනයනික පාරිභේදික හාන්චි සඳහා වූ සියලුට 100 ක ආන්තික අවශ්‍යතාව ඉවත් කිරීම, එ.ඡ. බොලර් 10,000 න් 50,000 න් අතර ආනයන සඳහා වූ පුරුව ගෙවීම සීමාව ඉහළ නැංවීම, යෝග්‍ය ගනුදෙනුකරුවන් සඳහා විදේශ මුදල්වලින් සිදුවන

## රජයේ කුරිකුම්පන් වෙළෙඳපොල

ප්‍රාථමික වෙළඳපාලෙහි රජයේ සුරක්ෂිතන්  
නිකුතුව මෙන්ම ද්විතීය වෙළඳපාලෙහි ගනුදෙනුවල  
ද වර්ධනයක් 2010 වසරේ දී පෙන්තුම් කළේය.  
ප්‍රාථමික වෙළඳපාල් මිනින් නිකුත් කළ මූල්‍ය භාණ්ඩාගාර  
බිල්පත් සහ බැඳුම්කර රුපියල් ව්‍යිලයන 1.5 ක් වගයෙන්  
2010 දී තොටෙනය්ට පැවතුනුද, භාණ්ඩාගාර බැඳුම්කර  
නිකුත් කිරීම පහළ යාම හේතුවෙන් එම සංයුතිය  
තුළ භාණ්ඩාගාර බිල්පත් වල කොටස ඉහළ ගියේය.  
කෙසේ වෙතත් ද්විතීය වෙළඳපාලේ ගනුදෙනු  
රුපියල් ව්‍යිලයන 41.2 ක් දක්වා දෙගුණයකින් වර්ධනය  
විය. ද්විතීය වෙළඳපාල ගනුදෙනු වලදී භාණ්ඩාගාර  
බිල්පත් ගනුදෙනු, භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු  
අභිබවා යාමක් දක්නට ලැබුණි. ලංකාසේකමු පද්ධතිය  
තුළ වූ ආයෝජන ගිණුම් සංඛ්‍යාව ද 73,396 ක් දක්වා  
සියලුට 13 කින් නෙහළ ගියේය. මෙය පතිපත්ති නිහිත්

**8.17 සංඛ්‍යා සටහන** රුපයේ සුරක්ෂිතත්වල වෙළුදුපොළ පරිමාවන්

| අයිතිමය  | 2008     | 2009     | 2010     |
|--|----------|----------|----------|
| ප්‍රාථමික වෙළඳුපාල තුළ නිකුත් කළ<br>භාණ්ඩාගාර විශ්ටීතයන්         | 1,268.3  | 1,522.6  | 1,508.6  |
| භාණ්ඩාගාර බැංශ්ලිකර  | 779.6    | 821.2    | 1,000.1  |
| දේශීය වෙළඳුපාල තුළ නිකුත් කළ<br>(ලංකා සෙකකුප්පූ වාර්තා වූ පරිදි) | 488.7    | 701.4    | 508.6    |
| දේශීය වෙළඳුපාල තුළ නිකුත් කළ<br>භාණ්ඩාගාර විශ්ටීතයන්             | 17,562.7 | 20,542.5 | 41,250.0 |
| භාණ්ඩාගාර බැංශ්ලිකර  | 7,566.0  | 8,048.6  | 21,379.7 |
| භාණ්ඩාගාර බැංශ්ලිකර  | 9,996.8  | 12,493.9 | 19,870.3 |
| ලංකා සෙකකුප්පූ අභ්‍යන්තර දිග්‍රීම සංඛ්‍යාව                       | 56,041   | 64,680   | 73,396   |

මුලය: ශ්‍රී ලංකා මහ බැංකුව

## 8.18 සංඛ්‍යාව සටහන

ରତ୍ନେ କୁରିକୁମିଳନ୍ତିଲୁ ଲେଣିଲେଖାଲ ଶିଳ୍ପୀ ଅନୁଭାବିକ

වසරකදී සියලු

| අයිතිමය           | ප්‍රාථමික වෙළඳදොළ |             |           | දීවිනික වෙළඳදොළ |             |            |
|-------------------|-------------------|-------------|-----------|-----------------|-------------|------------|
|                   | 2008              | 2009        | 2010      | 2008            | 2009        | 2010       |
| හාණේධියර බල්පත්   |                   |             |           |                 |             |            |
| දින 91            | 16.46-21.30       | 7.25-17.31  | 7.02-8.52 | 16.33-19.33     | 7.33-17.70  | 6.62-8.57  |
| දින 182           | 17.45-19.99       | 8.33-18.57  | 6.95-9.24 | 17.54-19.37     | 8.27-18.53  | 6.89-9.14  |
| දින 364           | 18.34-19.96       | 9.17-19.12  | 7.10-9.47 | 18.35-19.51     | 9.12-19.16  | 7.06-9.48  |
| හාණේධියර බැඳුම්කර |                   |             |           |                 |             |            |
| වසර 2             | 17.79-20.53       | 9.55-21.00  | 8.27-9.60 | 17.50-20.86     | 9.56-20.25  | 7.53-10.68 |
| වසර 3             | 16.90-20.34       | 12.83-20.10 | 8.15-9.78 | 17.19-20.00     | 9.81-19.70  | 7.78-11.48 |
| වසර 4             | 16.89-19.09       | 9.78-18.10  | 9.09-9.80 | 16.21-20.25     | 9.69-20.08  | 8.18-12.01 |
| වසර 5             | 17.00             | 10.32-13.00 | 8.76-9.90 | 16.00-19.74     | 9.99-19.67  | 8.79-12.05 |
| වසර 6             |                   | 9.92-16.50  | 8.93-9.92 | 15.61-19.50     | 10.05-19.67 | 8.87-12.25 |
| වසර 10            |                   | 13.09-13.74 | 9.30-9.80 | 14.63-18.19     | 10.08-18.63 | 9.04-12.61 |

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

සිරීම සහ වෙළඳපෙළා ද විශිල්ලනාවය වැඩි දියුණු වේමත් සමග 2010 වර්ෂයේදී එලඟ අනුපාතිකයන් සැලකිය යුතු ලෙස පහළ යාමට පත්වන් ගත්තේය. ඒ හැර වර්ෂය තුළ එලඟ අනුපාතිකයන් වෙනස්වීම් වූ පරාසය තුළ ද එම අනුපාතිකයන් පහළ යාමේ නැඹුරුවක් පෙන්තුම් කෙලේය. 2009 වර්ෂයේදී සියයට 7 සිට සියයට 19 දක්වා පරාසයක වූ හාන්බාගාර බල්පත් එලඟ අනුපාතිකය සියයට 7 සිට සියයට 9 දක්වා පරාසයකට පහත වැටුණි. 2009 වසරේදී හාන්බාගාර බැඳුම්කර එලඟ අනුපාතිකයන් සියයට 10 සිට සියයට 20 දක්වා වූ පරාසයේදී සිට 2010 දී සියයට 8 සිට සියයට 13 දක්වා වූ පරාසයකට පහත වැටුණි.

2010 වර්ෂය කුල දී කුන්වන ජාත්‍යන්තර ස්වේච්ඡින්ට බැඳුම්කර සිංහප්පරුවේ කොටස තුවමාරුවේ ලැයිස්තුගත කිරීම මගින් රජයට එ.ජ. ඩොලර් මිලියන 1,000 ක් ලබා ගැනීමට හැකි විය. 2009 වසරේ සියයට 7.4 යටතේ සිදුකළ පසුගිය පස් අවුරුදු බැඳුම්කරයන්ට සාපේශ්චාව මෙම යය මුදල් සියයට 6.25 ක් වූ ආකර්ෂණීය අනුපාතයක් යටතේ ලබාගැනීමට හැකිවිය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, 2007 සහ 2009 වර්ෂ වලදී එ.ජ. ඩොලර් මිලියන 500 බැඳින් නිකත් කළ බැඳුම්කරයන් දෙක සඳහා අඟළ වූ එලඟ අනුපාතියන් ද පාදකාංක 180 කින් පමණ පහත වැටුණි. භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සඳහා වූ විදේශීය ආයෝජනයන් ද එම සුරක්ම්වල නොපියවූ ගේජයන් සියයට 10 ක් වන සීමාව දක්වා ලැງා වූ අතර එම අඟළ මුදල භාණ්ඩාගාර බිල්පත් සඳහා රුපියල් බිලියන 57 ක් සහ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා රුපියල් බිලියන 184 ක් වශයෙන් ද විය.

කොළඹ කොටස් වෙළෙඳපාල

ලොව විභිංතම ක්‍රියාකාරීත්වයකින් යුත් කොටස් වෙළඳපාලවලින් එකක් බවට පත්වෙමින්, 2010 වසරේද දී කොළඹ කොටස් වෙළඳපාලෙහි කටයුතු එතිහාසික ලෙස ඉහළ මට්ටමකට වර්ධනය වූ අතර, දරුණක සියලුම පාඨේ 2009 වසරේ සිට ඉහළ මට්ටමක වූ ක්‍රියාකාරීත්වයක් පෙන්වුම් කළේය. 2010 වසරේද සමස්ත කොටස් මිල දරුණකය සියයට 96 කින් ද, මිලක මිල දරුණකය සියයට 83 කින් ද ඉහළ ගියේය. සමස්ත කොටස් මිල දරුණකයේ සහ මිලක මිල දරුණකයේ වූ ඉහළ නැගි උපනතියට ආයක වෙමින්, සියලුම උප අංශයන්හි මිල දරුණක ඉහළ ගියේය. ගනුදෙනු කළ කොටස් සංඛ්‍යාව සිව් ගුණයකින් වැඩි වූ අතර, දෙනික සාමාන්‍ය පිරවැවුම තෙගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගියේය. වෙළඳපාල මිල ඉපයුම් අනුපාතය 2010 වසර තුළ තවදුරටත් වර්ධනය වූ අතර, එය 2009 වර්ෂයේද පැවති 16.6 ට සාපේක්ෂව මෙම වසරේද 25.2 ක අගයකට ලැඟා වී ඇති. 2009 වසර තුළ දෙගුණයක් වූ වෙළඳපාල ප්‍රාග්ධනීකරණය, 2010 වසර තුළ නැවතන් දෙගුණයක් බවට පත්වෙමින් රුපියල් වේලියන 2.2 ක අගයකට 2010 වසර අවසානයේද දී ලැඟා විය. වෙළඳපාල ප්‍රාග්ධනීකරණය අනුව විශාලතම උප අංශ පහ වන 1. බැංකු, මූල්‍ය සහ රක්ෂණ 2. විවිධාංගිකරණ 3. ආභාර, පානීය සහ දුම්කොළ 4. හෝටල් සහ සංචාරක 5. විදුලි සංදේශ යන අංශ සමස්ත වෙළඳපාල ප්‍රාග්ධනීකරණයෙන් සියයට 74 කට ආයක වූ අතර, එම අංශ 2010 වසරේද කොටස් වෙළඳපාලෙහි වූ ශිෂ්ට දියුණුවාට ප්‍රධානතම ලෙස ආයකත්වය සපයන ලදී. බොහෝමයක් කොටස් වල මිල ඉහළ යාම හේතුවෙන් ලද ප්‍රාග්ධන ලාභ තත්ත්වයන් දේශීය ආයෝජකයින්

ଆଲୋଚନା ଅନ୍ତରେ ବିଷୟକାରୀଙ୍କରେ କଣ ପଢ଼େବି କୌଣସିବାରେ

**8.19 සංඛ්‍යා සටහන**

කොටස් වෙළෙඳපාලේ තෝරාගත් දරුණු

|   | 2008    | 2009    | 2010    |
|---|---------|---------|---------|
| සමස්ත කොටස් මිල දරුණු (අ)   | 1,503.0 | 3,385.6 | 6,635.9 |
| වර්තික වෙනස (%)   | (40.9)  | 125.3   | 96.0    |
| මිලක මිල දරුණු (අ)  | 1,631.3 | 3,849.4 | 7,061.5 |
| වර්තික වෙනස (%)   | (50.5)  | 136.0   | 83.4    |
| වෙළෙඳපාල ප්‍රාදේශීකරණය (රු. ඩීලියන) (අ)                                       | 488.8   | 1,092.1 | 2,210.5 |
| දුරක්ථිත ප්‍රවිත්තයක එස (%)   | 11.4    | 22.9    | 39.4    |
| වෙළෙඳපාල මිල ඉපයෝගී අනුපාතිකය (අ)   | 5.4     | 16.5    | 25.2    |
| වෙළෙඳපාල ප්‍රාදේශීකරණය හා පිටිවුම අතර<br>අනුපාතය (%)                          | 22.6    | 13.0    | 25.8    |
| දෙදානික සමානා පිටිවුම (රු. ඩීලියන)  | 465.0   | 593.6   | 2,396.3 |
| වෙළෙඳපාල කළ නොවන විටානම (රු. ඩීලියන)  | 110.4   | 142.5   | 570.3   |
| වෙළෙඳපාල මිල සමානා ගණන (මිලයන)  | 3,155   | 4,929   | 18,489  |
| ලැයිස්ත්‍රුත කළ සමානා ගණන   | 235     | 231     | 241     |
| කොටස් භූග්‍රව්‍යම් (ආ)  | 1       | 0       | 2       |
| ආරම්භක මහජන අර්ථනයන්/විනිශ්චිත සඳහා වන<br>අර්ථනයන් සංඛ්‍යාව (අ)               | 2       | 3       | 8       |
| නිමිකම් නිකුත්ත ගණන   | 9       | 14      | 31      |
| නිමිකම් නිකුත්ත හා මුළු මහජන නිකුත්තගත්<br>එකතු පු මුළු ප්‍රමාණය (රු. ඩීලියන) | 4,409   | 6,205   | 28,669  |


(අ) වසර අවසානයට

(ආ) මහජන නිකුත්ත අවසාන නොවන සඳහාව  
මෙම නිකුත්ත නොවන නොටස් නිකුත්  
කිරීම සඳහා මහජනයට කරන අර්ථනයන්  
සහ මහජනයට දායකීම සඳහා වන  
කොටස් නිකුත් කිරීමක් වශයෙන්.

ඡ්‍රෑලය: කොටස් ප්‍රවාහන වශයෙන්

**8.10 රෘප සටහන**

කොටස් මිල දරුණු



කොටස් සඳහා පමණක් පැනවිය යුතු උපරිම වශයෙන් සියයට 10 ක මිල ඉහළ පහළ යැමේ සංගේධිත මිල පරාස නීතියක් 2010 සැප්තැම්බර් මාසයේ දී එනෙක් පැවති සියලුම කොටස් සඳහා වූ පොදු මිල පරාස නීතිය වෙනුවට ආදේශ කරනු ලැබේ. 2011 ජනවාරි සිට කොටස් තැරුවිකරුවන් විසින් කොටස් මිලදී ගන්නා ආයෝජකයින් සඳහා සපයනු ලබන ගය, පියවීමේ කාලය ඉදිරි දින 3 කට වඩා දිරිස කළ නොහැකි අතර, ගය පියවීමේ කාලය ඉදිරි දින 3 කට වඩා දිරිස කරන්නේ නම් එය ආත්තික සැපයුම්කරුවන් මගින් පමණක් සියුම්කළ යුතුය. කොටස් තැරුවිකරුවන් තම ගයකරුවන් සඳහා දැනට සපයා ඇති ගය ප්‍රමාණය 2011 මාර්තු මස අවසන් වන විට සියයට 50 කින් අඩුකළ යුතු අතර, 2011 ජූනි මස අවසන් වන විට සියයට 100 කින් එය අඩු කළ යුතුය. තවද, ඉදිරි දින 5 ක් තුළ පියවීම පැහැර හරින ලද ආයෝජකයින්ගේ කොටස්, කොටස් තැරුවිකරුවන් විසින් අනිවාර්යයෙන් විකිණීම සිදුකළ යුතුය. එමෙසිම, මිල පරාස නීතියට යටත්ව කොටස් මිලදී ගනු ලබන ආයෝජකයින්ගේ අඩු පියවීම අගයෙන් සියයට 50 ක් එම මොහොත්ම තැරුවිකරුවන් විසින් අයකර ගත යුතුය. කොටස් වෙළෙඳාම සඳහා අඩු වන තැරුවි ගාස්තු සහ අනෙකුත් රාජ්‍ය ගාස්තු ඇතුළත් වූ ගාස්තු ව්‍යුහයන් දෙකක්, එනම් රුපියල් මිලියන 1 ක් දක්වා වූ ගනුදෙනු සඳහා සියයට 1.425 ක් ද සහ රුපියල් මිලියන 1-100 දක්වා වූ ගනුදෙනු සඳහා සියයට 1.225 ක් ද, 2010 ජූනි 30 සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කරනු ලැබේ. රුපියල් මිලියන 50 ක් දක්වා වූ ගනුදෙනු සඳහා අඩුවූ නව ගාස්තු ව්‍යුහය සියයට 1.020 ක් වය. එමත්ම, ගිවිස ගත් තැරුවි ගාස්තු සඳහා වන සීමාව ද රුපියල් මිලියන 50 දක්වා අඩු කර ඇති. කොටස් ගැනුම් හෝ විකුණුම් කරන අවස්ථාවේ දී කොටස්වල මිල ඉහළ පහළ යාමේ වෙනස ගත 10 දක්වා අඩු කරන ලද අතර, මෙමත් වෙළෙඳපාල ගනුදෙනු

වැඩි පිරිසකට වෙළෙඳපාලෙහි තියැලීමට ඉවහළ වූ අතර, එය කුදා විදේශීය විකුණුම් රුපියල් ඩීලියන 26.4 ක් දක්වා ඉහළ යාම්ව හේතු විය. 2010 වසර තුළ දී නව කොටස් නිකුත්ත ද ඉහළ යන දැයි. නව ආරම්භක මහජන අර්ථනයන් අවක් නිකුත් කළ අතර, ඉහළ ආයෝජක විශ්වාසය පිළිබඳූ කරමින්, ඒවා සඳහා සැපයීය නොහැකි සැලකිය යුතු ඉහළ ඉල්ලුමක් ඇතිවිය. නව ආරම්භක මහජන අර්ථනයන් මගින් රුපියල් ඩීලියන 4.3 කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් රස්කරගන්නා ලදී. තවද, සමාගම් 28 ක් විසින් හිමිකම් නිකුත්ත සිදු කළ අතර, රුපියල් ඩීලියන 24.3 ක් මගින් උපයා ගැනීමට හැකි විය.

කොටස් වෙළෙඳපාලෙහි යහපත් ක්‍රියාකාරීත්වයක් පවත්වා ගැනීම සඳහා නියාමන ක්‍රියාවර්ග කිහිපයක් හඳුන්වා දෙනු ලැබේ. කොටස් මිල ගණන්වල සිසු ඉහළයාම සහ සම්පූර්ණය වෙළෙඳ කටයුතු හේතුවෙන් මත වූ ගැටුපූ අවශ්‍යාත්මකය කරගැනීම පිණිස, 2010 අගෝස්තු මස දී සුරුකුම්පත් සහ විනිමය කොමිෂන් සහාව විසින් උපරිම ලෙස සියයට 10 ක් දක්වා මිල ඉහළ යාම්ව යැමේ හා පහළ යැමේ විනිමිති, මිල පරාස නීතියට යටත්ව කොටස් මිලදී ගනු ලබන ආයෝජකයින්ගේ අඩු පියවීම අගයෙන් සියයට 50 ක් එම මොහොත්ම තැරුවිකරුවන් විසින් අයකර ගත යුතුය. කොටස් වෙළෙඳාම සඳහා අඩු වන තැරුවි ගාස්තු සහ අනෙකුත් රාජ්‍ය ගාස්තු ඇතුළත් වූ ගාස්තු ව්‍යුහයන් දෙකක්, එනම් රුපියල් මිලියන 1 ක් දක්වා වූ ගනුදෙනු සඳහා සියයට 1.425 ක් ද සහ රුපියල් මිලියන 1-100 දක්වා වූ ගනුදෙනු සඳහා සියයට 1.225 ක් ද, 2010 ජූනි 30 සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කරනු ලැබේ. රුපියල් මිලියන 50 ක් දක්වා වූ ගනුදෙනු සඳහා අඩුවූ නව ගාස්තු ව්‍යුහය සියයට 1.020 ක් වය. එමත්ම, ගිවිස ගත් තැරුවි ගාස්තු සඳහා වන සීමාව ද රුපියල් මිලියන 50 දක්වා අඩු කර ඇති. කොටස් ගැනුම් හෝ විකුණුම් කරන අවස්ථාවේ දී කොටස්වල මිල ඉහළ පහළ යාම්ව යාම්ව වෙනස ගත 10 දක්වා අඩු කිරීම පදනම් වූ සූත්‍රයකට අනුව තෝරාගත්

ප්‍රමාණය ඉහළයාමක් සිදුවේ යැයි බලාපොරොත්තු වේ. මූල්‍ය වාර්තා සහ ගිණුම් ඉදිරිපත් තොකරන සමාගමේ දෙපාර්තමේන්තුව (Default Board) මාරු කරනු ලැබේ. ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂකවරුන් හට ඔවුන් සනුව ප්‍රකාශයට පත් තොකරන ලද මිල සංවේදී තොරතුරු පවතින බැවින් එම ආයතනයේ කොටස් වෙළෙඳුම් කිරීම තහනම් වේ. 2011 ජනවාරි 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි, සියලුම නව කොටස් නිකුතුන් මධ්‍යම තැන්පතු කුමයේ තැන්පත් කර තැබිය යුතු අතර, දැනට ලැයිස්තුගතකර ඇති සියලුම සමාගම් විසින් නිකුත්කොට ඇති සුරක්ෂිත වසරක කාලයක් තුළ දී මධ්‍යම තැන්පතු කුමයේ තැන්පත් කළ යුතුය.

### වාණිජ පත්‍ර සහ ණයකර වෙළෙඳපොළවල්

2010 වසර තුළ දී මෙම වෙළෙඳපොළවල් ද්වීතීයම අඛණ්ඩව පහළ මට්ටමකට ක්‍රියාත්මක වූයේ. බැංකුවල අනුග්‍රහය ඇතිව නිය වශයෙන් නිකුත් කරන ලද සමස්ත වාණිජ පත්‍ර වල වටිනාකම 2009 වසරේ දී පැවති රුපියල් බිලියන 22 සමග සැයැලිමේ දී 2010 වසරේ දී රුපියල් බිලියන 12 ක් දක්වා අඩු වී ඇත. අදාළ පොලී අනුපාතික 2009 වසරේ දී වූ සියයට 9 ත් සියයට 36 ත් අතර පරාසයේ සිට 2010 වසරේ දී සියයට 7 සිට සියයට 16 දක්වා වූ පරාසයකට සැලකිය යුතු ලෙස අඩු විය. වාණිජ පත්‍ර වලින් සියයට 97 කට ආසන්න ප්‍රමාණයකම පරිණත කාලය මාස කිහිපයකි. 2010 දෙසැම්බර් අවසානයේ දී වාණිජ පත්‍රවල තොපියවන ලද සමස්ත ගේෂය රුපියල් බිලියන 4 ක් වූ අතර, එය 2009 වර්ෂයේ දෙසැම්බර් මස අවසානයේ දී පැවතියා වූ රුපියල් බිලියන 6 ට සාමේෂ්වර අඩු විමති. 2010 වසර තුළ දී නියකර නිකුතුන් දෙකක් පමණක් නිකුත් කර ඇත. රුපියල් බිලියන 5 ක් වූ ලංකා බැංකුව විසින් නිකුත් කරන ලද පස් අවුරුදු නියකරය සහ රුපියල් බිලියන 10 ක් වූ තාගිරික සංවර්ධන අධිකාරිය නිකුත් කරන ලද නියකරය එම නියකර නිකුතුන් දෙක විය. කොළඹ කොටස් වෙළෙඳපොළවෙහි නිය සුරක්ෂිත වෙළෙඳුම් පද්ධතියෙහි (DEX) ලියාපදිංචි කරන ලද නියකරවල වෙළෙඳ වටිනාකම 2009 වසරේ දී වූ රුපියල් මිලියන 137 හා සසදන විට 2010 වසරේ දී රුපියල් මිලියන 72 ක් දක්වා පහළ ගියේයි. ආයෝජන පදනම පුළුල් කිරීම සහ ද්වීතීය වෙළෙඳපොළ දුකීල්නාව වර්ධනය තිරිමේ අරමුණු සහිතව, දේශීය සමාගම මගින් නිකුත් කරන ලද රුපියල් නියකරවලින් සියයට 50 ක ප්‍රමාණයක් දක්වා විදේශීකරණයේ ආයෝජනය කිරීමට අවසර දීම සඳහා විනිමය පාලන රෙගුලාසි ලිහිල් කර ඇත.

### 8.5 මූල්‍ය ගට්තල පහසුකම්

#### ගෙවීම් සහ පියවීම් පද්ධති

2010 වර්ෂය තුළ දී ගෙවීම් පද්ධති හා විනාකම කරමින් සිදු කරන ලද ගනුදෙනු, ප්‍රමාණය හා වටිනාකම යන අංශ දෙකෙන්ම සැලකිය යුතු වර්ධනයක් පෙන්වුම් කළේය. තත්කාලීන දළ පියවීම් පද්ධතිය, ජායාගත වෙක්පත් පිළිබඳ නිශ්කාශන පද්ධතිය, ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය, මායා කාඩ්පත් සහ හර කාඩ්පත් මගින් කරන ලද මුළු ගෙවීම් ප්‍රමාණය සියයට 10.8 කින් ද ගෙවීම්වල මුළු වටිනාකම සියයට 41.4 කින් ද වැඩි විය.

තත්කාලීන දළ පියවීම් පද්ධතියේ සහභාගිත්ව ආයතනවල ඉල්ලීම මත සපයන ලද දෙනිකවලාදෙන දුවශිලනා පහසුකම, එම ආයතනවල අහිමතය පරිදි ලබා ගත හැකි වන ලෙස 2010 පෙබරවාරි මාසයේ දී එම පහසුකම ලබා දෙන කුමවේදය වැඩි දියුණු කරන ලදී. තවද, විශේෂ නිවාඩු දින ප්‍රකාශයට පත් කරන ලද අවස්ථාවල දී ලංකාසට්ටල් පද්ධතියේ දෙනික ගනුදෙනු පියවීම සඳහා කුමවේදයක් හඳුන්වා දෙන ලදී. සහභාගිත්ව ආයතනවලට මාර්ගත සම්බන්ධතාවයක් ලබා දෙමින් ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය වැඩි දියුණු කරන ලදී. එමෙන්ම, මෙම වැඩි දියුණු කිරීම මගින් සහභාගිත්ව ආයතනවලට එක් සැකියක් තුළ පිටතට යන දත්ත ගොනු කිහිපයක් එහි මෙහෙයුම්කරු (ලංකාක්ලියර් පුද්ගලික සමාගම) වෙත යැවිය හැකි වීම, පිටත යන හා ඇතුළට ලැබෙන දත්ත ගොනු සහතික කිරීම සඳහා සංඛ්‍යාක අත්සන් හා විනාකය සහ ඉදිරි ගේ ගැනීම් පියවීම් පද්ධතිය තිබූ දිනකට වාර කිහිපයක් පියවීම් සිදුකළ හැකි වීම යන පහසුකම් ද ලබා ගත හැකි විය. මේ අනුව දහවල් 12.00 ව පෙර මෙහෙයුම්කරුට ඉදිරිපත් කරනු ලබන ගනුදෙනු එදිනම පියවීම් (T+0) සිදුවන කුමවේදයක් දක්වා ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය වර්ධනය කෙරීම්. එමෙන්ම මෙම වැඩි දියුණු කිරීමෙන් පසු සාමාන්‍ය ව්‍යාපාරික දිනයක් තුළ මිලියන 1.2 ක ගනුදෙනු හැසිරීමට හැකි ධාරිතාවක් ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය සනු විය. වාණිජ බැංකු ගාබාවල සිට ලංකාක්ලියර් ආයතනයේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වෙත හොතික වෙක්පත් ලැබේමේ සහ සිය ප්‍රාදේශීය මධ්‍යස්ථානවල සිට ලංකාක්ලියර් සමාගමට වෙක්පත් පිළිබඳ ලැබේමේ දී ප්‍රායෝගික හෙතුන් මත ඇති වූ කාල පමාව සහ එම ප්‍රාදේශීය මධ්‍යස්ථාන නඩත්තු කිරීමේ දී ඇති වූ පිරිවැය සමනය කිරීම සඳහා ගාබා මට්ටම් වෙක්පත්වල ජායාපිටපත්

## 8.20 සංඛ්‍යා සටහන

## ගෙවීම් පද්ධති මගින් කිදුවන ගණුදෙනු

| අධිකමය                                 | ප්‍රමාණය ('000) |        |        | වෙනස (%) |       | වට්නාකම (රු. ඩාලියන) |        |        | වෙනස (%) |      |
|--|-----------------|--------|--------|----------|-------|----------------------|--------|--------|----------|------|
|  | 2008            | 2009   | 2010   | 2009     | 2010  | 2008                 | 2009   | 2010   | 2009     | 2010 |
| තත්කාලීන දළ පියවීම් පද්ධතිය            | 229             | 233    | 247    | 1.7      | 6.0   | 25,131               | 33,155 | 47,806 | 31.9     | 44.2 |
| ඡායාගත වෙක්පත් පිළිබඳ නිෂ්කාශන පද්ධතිය | 44,550          | 40,637 | 42,795 | (8.8)    | 5.3   | 4,693                | 4,391  | 5,346  | (6.4)    | 21.7 |
| ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය | 7,845           | 9,034  | 12,530 | 15.2     | 38.7  | 236                  | 279    | 332    | 18.2     | 19.0 |
| ණය කාචිපත්                             | 18,866          | 16,627 | 16,451 | (11.9)   | (1.1) | 73                   | 65     | 75     | (11.0)   | 15.4 |
| හර කාචිපත්                             | 2,174           | 3,309  | 5,340  | 52.2     | 61.4  | 6                    | 11     | 16     | 83.3     | 45.5 |
| එකතුව                                  | 73,664          | 69,840 | 77,363 | (5.2)    | 10.8  | 30,139               | 37,901 | 53,575 | 25.8     | 41.4 |

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

ලබාගැනීමෙන් සහ ලංකාක්ලියර් ආයතනයට සංයුත්ත තැවේ මගින් ඒවා ඉදිරිපත් කිරීමෙන් සහභාගිත්ව බැංකුවලට උපදෙස් දෙන ලදී. සියලුම බැංකුවලට ඔවුන්ගේ සියලුම ගාබාවන් සාපුරුවම ප්‍රධාන කාර්යාල වෙත සම්බන්ධ කර ගනිමින් මෙම සංයුත්ත තැවේ ඉදිරිපත් කිරීමේ ක්‍රමය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි විය. ඉන් පසුව 2010 දී එම ප්‍රාදේශීය මධ්‍යස්ථාන වසා දමන ලදී.

## නියාමනයේ ප්‍රගතිය

2009 අංක 1 දරණ ගෙවීම් කාචිපත් සැපයුම්කරුවන් සඳහා වූ නියෝග යටතේ බලපත්‍රකාරී වාණිජ බැංකු 14 ක්, ලියාපදිංචි මූල්‍ය සමාගම 2 ක් හා එක් බලපත්‍රකාරී විශේෂත බැංකුවක් වෙත ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු පදනම් කර ගනිමින් කාචිපත් නිකුත් කරන්නා, මූල්‍ය අත්පත්කරු, ගෙවීම් පද්ධති ක්‍රියාකරු, නිෂ්කාශන පද්ධති ක්‍රියාකරු සහ පියවීම් පද්ධති ක්‍රියාකරු යන කාචිපත් ගෙවීම් කාචිපත් සේවා සපයන්නන් ලෙස ක්‍රියා කිරීමට බලපත්‍ර නිකුත් කරන ලදී. තවද, නිය කාචිපත් ව්‍යාපාරයේ නිශ්චත කාචිපත් සේවා සපයන්නන්ට 2010 අංක 01 දරණ නිය කාචිපත් මෙහෙයුම් උපදෙස් මාලාව නිකුත් කරන ලදී. විදුත් මාර්ගයෙන් අරමුදල් තුවමාරු කිරීම සඳහා බිජිවෙමින් පවතින ක්‍රමවේදියන්හි ආරක්ෂාකාරී බව, කාර්යක්ෂම බව සහ සේවායිනාවය තහවුරු කරගැනීම සඳහා ගෙවීම් සහ පියවීම් පද්ධතිවල නීතිමය රාමුව පුළුල් කිරීමේ අවශ්‍යතාවය අවබෝධ කර ගනිමින් ජ්‍යෙග දුරකථන මාර්ගයෙන් සිදු කරනු ලබන ගෙවීම් සඳහා උපදෙස් මාලාවක් සකස් කරන ලද අතර, එය නුදුරු අනාගතයේ දී බැංකු පද්ධතිය වෙත මුද්‍රණයිනු ඇත.

තවද අන්තර්ජාල ගෙවීම් සඳහා ද උපදෙස් මාලාවක් කෙටුවුම්පත් කෙරෙමින් පවතින අතර, එයද 2011 වසරේ දෙවන භාගයේ දී නිකුත් කිරීමට නියමිතය.

## ණය තොරතුරු

ණය තොරතුරු කාර්යාලයේ ක්‍රියාකාරකම ක්‍රිඩ්ද, මූල්‍ය ආයතන විසින් ලබාදුන් ගාස්තුවල වැඩිවීම පිළිබඳ කරනු ලැබේය. නිය තොරතුරු කාර්යාලයෙහි නිය වාර්තාකරණ ආයතන 89 ක සාමාජිකත්වයක් පැවති අතර, 2009 දී නිකුත් කරන ලද නිය වාර්තා 864,619 සමග සපයන විට 2010 දී නිය වාර්තා 1,580,782 ක් නිකුත් කර ඇත. 2010 වර්ෂයේ දී නිය තොරතුරු කාර්යාලයෙහි පැවති ප්‍රගතීන් රෙසක් දක්නට ලැබේණි. මාර්ගගත නිය තොරතුරු කළමනාකරණ ක්‍රමය මගින් නිය තොරතුරු කාර්යාලය පාවිච්චි කරන්නන්ට ඉහළ සේවාවක් සපයන ලදී. නිය ගැනීමට බලාපොරොත්තුවන ප්‍රදේශලයින් හට ස්වයං විමසීම වාර්තා මගින් සිය නිය තොරතුරු ලබා ගැනීම සඳහා පහසුකම් සලසා දී ඇත. වෙක්පත් අගරුවීම්වලට අදාළ විස්තර නිය වාර්තාවල අඩංගු කිරීම හඳුන්වාදෙනු ලැබේ ඇත. මහජනතාවල නිය අයදුම් කිරීමේදී හා නිය ලබා දෙන්නන් සමග අනෙක් භාව කටයුතු කිරීමේ දී සහය වීමට පාරිභෝගික උපකාරී අංශයක් පිහිටුවනු ලැබේ ඇත. එමත් නිය තොරතුරු කාර්යාලය විසින් ව්‍යාපාර දේපළ සඳහා “සුරක්ෂිත ගනුදෙනු ලේඛනාගාරයක්” පිහිටුවීමට මූලික වැඩකටයුතු ආරම්භ කරන ලද අතර, එමත් ව්‍යාපාර දේපළ ඇප ලෙස තබාගෙන නිය මුදල් ලබාදීම සඳහාත්, එයට අනුබල දීම සඳහාත් පහසුකම් සපයනු ඇත.

## විශේෂ සටහන 19

## සූච්‍ය ව්‍යවසාය සංවර්ධනය සඳහා වෙශක්‍රේමින ක්‍රියාලාර්ගයන්


වසර ගණනාවක් පුරා දිලිංගු සහ වරප්‍රසාද නොලත් ජනනාවගේ සූහසාධනය ඉහළ නැවීම අරමුණු කරගත් ආදායම උත්පාදක ව්‍යාපාති මගින් එවායේ ප්‍රතිලාභීන් හට කෙටිකාලීන, රැකියා කෙරෙහි ගොමු වූ ප්‍රාග්‍රූහුවක් ලබාදීම සහ ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා තෙයක් ඇතුළත් පැකේරුයක් සපයන ලදී. අවසර තාක්ෂණික සහ ව්‍යවසාය නිපුණතාවයන් වරධනය කිරීමට මෙම කෙටිකාලීන ප්‍රාග්‍රූහුව ප්‍රමාණවත් නොවන අතර, නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අවදානම බාරගැනීමේ අවම හැකියාව ඇත්තේ ද දිලිංගු සහ වරප්‍රසාද නොලත් ජනනාවය. ප්‍රතිලාභීන්ගෙන් වැඩිදෙනා වෙශලේඛපාල විශේෂීළුණයකින් තොරව කුකුඟු ගොවීපොල පාලනය, සිල්ලර ව්‍යාපාර, ආහාර සැකසුම් සහ ඇශ්‍රම මැසිම වැනි අඩු පිරිවැයකින් ආරම්භ කළ හැකි ක්‍රියාකාරකම් තෝරා ගනුලදයි. මෙම ක්‍රියාකාරකම්වල අඩු ඉපයුතු අනුපාතය හා සබඳ අඩු එළඳායිනාවය නිසා මෙම ස්වයං රැකියාලාභීන්ගේ එවින තත්ත්වය ඉහළ නැවීමට නොහැකි වේ.

රුප සටහන  
වි.ස. 19.1

## අගයදාම ප්‍රවේශය:

ලේකය පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල, දිලිංගුකම අඩු කිරීමේ ක්‍රමෝපායයන් පිළිබඳ මැතකාලීන අන්දකීම් මගින් යථාර්ථයන් දෙකක් පැහැදිලිව අවධාරණය වේ. ආර්ථික වරධනයකින් තොරව, දිලිංගුකම පිවැදුකීම සාර්ථක නොවන අතර තරගකාරී නොවන කරමාන්ත මගින් ආර්ථික වරධනය සාක්ෂාත් කරගත නොහැක. අගයදාම ප්‍රවේශය පිළිබඳ සංකල්පය, වරප්‍රසාද නොලත් ජනනාව විශාල සංඛ්‍යාවක් රැකියාවේ නිරන්වන ව්‍යාපාර සහ/හේ ක්ෂේත්‍ර සහ සූච්‍ය ව්‍යවසායයන්ගේ ඉහළ සහභාගින්වයෙන් යුත් ජාතික සහ අන්තර්ජාතික වෙශලේඛපාල තුළ තරගකාරී වීමට සහ තරගකාරී ලෙස රදී සිටීමට විහාරයක් ඇති ව්‍යාපාර වෙත කේත්තා ගත වේ. දිරිසකාලීනව දිලිංගු ජනනාවට ආධාර කිරීමට ඇති සුදුසුම ක්‍රමය, මුළුන් නිරන්වන වන ව්‍යාපාරවලට ආධාර කිරීම යැයි අගයදාම පිවිසුමෙහි යෝජකයේ කරුණු ගෙන හැර දක්වති.

## අගයදාම ව්‍යුහය



සම්පූද්‍යයික ආර්ථික විද්‍යාවට අනුව, අගයදාමය ලෙස සඳහන් වන්නේ කිසියම් හානීයක් (හේ සේවාවක්) එහි සංකල්පයේ සිට අවසන් හාවිතය දක්වා ගෙන එහු ලබන සියලු ක්‍රියාකාරකම් සහ සේවාවන්ය. හානීය නිෂ්පාදනය, සැකසීම, ගබඩා කිරීම, ප්‍රවාහනය සහ වෙශ්‍යාලුම් කිරීම මගින් ආමයේ සැම පියවරකීම රට අය එකතු කරන යෙදුවුම් සැපසුම්කරුවන් නිෂ්පාදකයන්, සැකසුම්කරුවන්, තොග සහ සිල්ලර වෙශුන් මිට ඇතුළත්ය. අගයදාම

19.1) දිලිං සහ වරප්පාද නොලත් ප්‍රජාවගේ සූහසාධනය ඉහළ නැංවීම සඳහා, අගයදාමයේ විවිධ අවධීන්හිදී මුහුණ දෙන ඉඩ ප්‍රස්ථාවන් සහ බාධක ආමන්තුණය කරමින්, තෝරාගත්ව්‍යාපාරවලුතරගකාරිබව සහකාරියක්මත්තාවය ඉහළ නැංවීමට අගයදාම ප්‍රවේශය මගින් බලාපොරොත්තු වේ.

අනුමත කරමාන්තවල, තරගකාරී වීමට සහ තරගකාරී ලෙස ජාතික සහ අන්තර්ජාතික වෙළෙදපොල තුළ යදි සිටිමට විහවයක් ඇති විශාල සහ බලවත් ව්‍යාපාර ආයතන, අමුදුව්‍ය හෝ අර්ධ වශයෙන් නිමකරන ලද භාණ්ඩක්ෂ්‍ය සහ සූඩ ව්‍යවසාය ක්ෂේෂුවලින් ලබාගන්නා අතර, එමගින් දිලිං සහ වරප්පාද නොලත් විශාල සංඛ්‍යාවකට රැකියා සපයයි. අගයදාම උපායමාර්ගය මගින් විශාල ව්‍යාපාර ආයතන වල අවශ්‍යතාවයන් සැපුවම සපුරා ගත හැකි වන ආකාරයෙන් එම ව්‍යාපාරවල නියුතී සිටින ගුම බලකායට සහ ක්ෂ්‍ය සහ සූඩ පරිමාණ ව්‍යවසාය ක්ෂේෂුයන්ට තාක්ෂණ සභාය සහ අවශ්‍ය සේවාවන් සැපයීමට සැලසුම් කරයි.

අගයදාම ප්‍රවේශයෙන් අපේක්ෂිත ප්‍රතිලාභ ලියාකර ගැනීම සඳහා සුදුසු අගයදාමයන් සුපරික්ෂාකාරීව හඳුනාගැනීම ඉතා වැදගත් වේ. අගයදාමයක් තෝරාගත් පසු, නිෂ්පාදනයට සහ වෙළෙදපොල කරයක්මත්තාවයට පහසුකම් සැපයීම සඳහා සහ ව්‍යාපාරයේ තරගකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා අන්තර ව්‍යාපාර ආයතන සම්බන්ධතාවයන් විශ්ලේෂණය කිරීම අවශ්‍ය වේ. තවද, අගයදාම ප්‍රවේශය මගින්, අගයදාමයේ ක්‍රියාකාරිත්ත්ව වේ.

කෙරෙහි බලපැමි කරන නෙතික, නියාමන සහ ප්‍රතිපත්ති පරිසරය, මූල්‍ය සේවාවන්, ව්‍යාපාර කළමනාකරණ සේවා සහ තොරතුරු තාක්ෂණය වැනි ගුණාත්මක උපකාරක සේවාවන් කොනෙක් දුරට පවතින්නේද සහ අවශ්‍ය යටිතල පහසුකම් පවතින්නේද යන සාධකද පරික්ෂා කරනු ලැබේ.

සමස්තයක් ලෙස විශ්ලේෂණය කිරීමේදී අගයදාම ප්‍රවේශයේ අවසන් අරමුණ වන්නේ වෙළෙදපොල යාන්තුණයක් තුළ පොදුගැලික අංශයේ කොටස්කරුවන් මගින් ආර්ථික වරධනය සාක්ෂාත් කරගැනීමත්, දිලිං සහ වරප්පාද නොලත් ජනතාවට ආර්ථික වරධනයේ ප්‍රතිලාභ නොලා ගැනීමට අවස්ථාව සැලසීමත්ය. 2011 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, කාමිකාරීමික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD) මගින් අරමුදල් සපයන ව්‍යාපාර යෝජනා ක්‍රමයක් වන ජාතික කාමි - ව්‍යාපාර සංවර්ධන වැඩසටහනෙහි ක්‍රියාකාරකම් ආරම්භ කරනු ඇතේ. මෙම වැඩසටහන, එහි අරමුණු සපුරා ගැනීමේ කුමෝපාය ලෙස අගයදාම ප්‍රවේශය, උපායමාර්ගය ලෙස යොඩා ගනී. ක්ෂ්ඨ සහ සූඩ පරිමාණ ව්‍යවසායයන්ට සංවිධින පොදුගැලික අංශය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව බැඳීම සඳහා ජාතික කාමි - ව්‍යාපාර සංවර්ධන වැඩසටහන පිළිගත් ව්‍යාපාර ආයතන වලට ආරාධනා කරනු ඇතේ. ඉහළ මිලක් ලබා දෙන සහ ස්ථායි ඉල්ලුමක් ඇති වෙළදපළවල් සඳහා භාණ්ඩ සැකසුම් කිරීමට ඉඩ ලබා දීම තුළින් ගොවීන්ට අතිරේක ආදායමක් ජනනය කිරීමට ජාතික කාමි - ව්‍යාපාර සංවර්ධන වැඩසටහන බලපොරොත්තු වේ.